



ශ්‍රී ලංකා අත්තේත

2018/2019

ශෙන්ද්‍රය කලා විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකාව



ශ්‍රී ලංකා මූල්‍ය ප්‍රකාශන
2018/2019
අධ්‍යාපන වර්ෂය

යොන්දර්ය කලා විශ්වවිද්‍යාලය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

- | | |
|------------|--|
| ලිපිනය | - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
අංක. 21, ඇල්බටි වන්දවංකය,
කොළඹ 07, ශ්‍රී ලංකාව |
| දුරකථන අංක | - 0112033710 |
| ගැක්ස් | - 011-2696972 |
| වෙබ් අඩවිය | - www.vpa.ac.lk |

සොන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි ගිතය

දෙස බස නංවන - කිතු ගොස රන්දන
දැයම විරාජීත කළ එළියයි
ඡය දද බන්දන සිරිදුව කැන්දන
ලේඛ කලාවේ සරසවියයි

පසතුරු පසනද නිරතුරු වෙන නද
නවනාථ රස මූසු රංගනයයි
කෙලි තුබ නාවන උරඛා
රංජන කරවන දරුණනයයි

දෙස බස.....

දෙස දෙස පූර්ත හෙළ අහිමානය
විදහල ගක්තිය ඔබයි අඟේ
දියුලන ලක්ෂිර පෙරමුණ වී
නංවතු අප යුණාලෝක්

දෙස බස.....

පද රචනය : ජේජ් මහාචාර්ය ජයසේන කොට්ටොඩ
සංගීත නිරමාණය : මහාචාර්ය කේලීත භාණු දිසානායක

පටුන

පිටු අංකය

1. විශ්වවිද්‍යාලයේ පසුබිම	06
2. පොදු කරුණු	07
3. දිජ්‍යාසේවා හා දිජ්‍යත්ව	14
4. නේවාසික පහසුකම් හා නේවාසිකාගාර පරිපාලනය	22
5. දිජ්‍ය උපදේශක සේවය	32
6. පූජ්‍යතාලය	32
7. වෛද්‍ය සේවය	33
8. විභාග අංශය	37
9. ගාරීරික අධ්‍යාපන අංශය	40
10. තොරතුරු තාක්ෂණ කේත්දය (පරිගණක ඒකකය)	40
11. ඉංග්‍රීසි හාජා ඉගැන්වීමේ ඒකකය	41
12. වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය	42
13. ස්ක්‍රී පුරුෂ සමාජභාවයේ හා සමානත්වය පිළිබඳ මධ්‍යස්ථානය	42
14. ඩේ.ඩී.එ්. පෙරේරා කලාගාරය	43
15. සි.ද.එස්. කුලතිලක පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය	43
16. විශ්වවිද්‍යාලයේ තොරතුරු ඒකකය	44
17. ලිඛිත/ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වීම පිළිබඳ නීතිමයි	45
18. සංගිත-නර්තන ප්‍රායෝගික විභාග පැවැත්වීම සඳහා ව්‍යවස්ථාව	56
19. උපාධි අවසන් වසර නිබන්ධිකාව පිළිබඳ අතුරු ව්‍යවස්ථාව	59
20. විභාග තීරණයක	63
21. විවිධ හේතුන් මත විදේශ ගතවන සිසුන් සඳහා අවසර ලබා දීම	66
22. නවක වදය සහ වෙනත් ස්වරුපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත	69
23. දිජ්‍ය විනය පිළිබඳ අතුරු ව්‍යවස්ථාව	78

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දැක්ම

“දාඡු සහ රංගකලාවන්හි විවිධ සම්ප්‍රදායයන් සහ ප්‍රවනතා පිළිගනීමින් සංස්කෘතිය, සෞන්දර්යය, නිර්මාණයිලිබව සහ විනෝදාස්වාදය යන අංශයන්ගේ මානව අත්දැකීම්වල දැනුම වැඩි දියුණු කිරීමේ සහ පිරිපහද කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ විශ්වවිද්‍යාලය බවට පත්වීම.”

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මෙහෙවර

“දාඡු සහ සෞන්දර්ය කලා ක්ෂේත්‍රයන්හි හා දාඡු කලා පර්යේෂණයෙහි දැනුම හා අධ්‍යාපනය ලද, තුවණුත් නිර්මාණයිලි පුරවැසියන් බිජි කිරීම.”

ශ්‍රී ලංකාවේ සහ ගෝලීය ප්‍රජාවේ සමාජ හා සංස්කෘතික අවශ්‍යතාවන්ට දායකත්වය දෙමින් මානවවාදී අධ්‍යාපනයේ දැනුම පුළුල් කිරීම මගින් සෞන්දර්ය අධ්‍යාපනය, සංස්කෘතිය සහ විනෝදාත්මක රැකියා ක්ෂේත්‍රයන්හි වැඩිදියුණුව සඳහා කැප වීම.

01. විශ්වවිද්‍යාලයේ පසුබීම

2005.07.08 දිනැති 1400/24 දරන ගැසට නිවේදනය මගින් පූරණ විශ්වවිද්‍යාල කත්ත්වයට පත්කරන ලද සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය පහත සඳහන් පිය හතරකින් හා අධ්‍යයනාංශයන්ගෙන් සමන්වීත වෙයි.

දෘශන කළා ජීධය

- i. විතුකළා අධ්‍යයනාංශය
- ii. මුර්ති කළා අධ්‍යයනාංශය
- iii. දෑගාස සන්නිවේදන සැලසුම් අධ්‍යයනාංශය
- iv. බහුදික්ෂණාත්මක තිරමාණ සැලසුම් අධ්‍යයනාංශය
- v. මුදුණ කළා අධ්‍යයනාංශය
- vi. රේඛිපිළි සහ ඇගලුම් අධ්‍යයනාංශය
- vii. සේරමික් කළා අධ්‍යයනාංශය
- viii. ඉතිහාසය සහ කළා සිද්ධාන්ත අධ්‍යයනාංශය
- ix. බහුමාධා කළා අධ්‍යයනාංශය

නර්තන හා නාට්‍ය කළා ජීධය

- i. උච්චරට නර්තන අධ්‍යයනාංශය
- ii. පහතරට නර්තන අධ්‍යයනාංශය
- iii. සබරගමු නර්තන අධ්‍යයනාංශය
- iv. තාල වාද්‍ය සංගිත අධ්‍යයනාංශය
- v. ඉන්දියානු සහ ආසියානු නර්තන අධ්‍යයනාංශය
- vi. නාට්‍ය, මූල්‍යනාට්‍ය හා තුළතන නර්තන අධ්‍යයනාංශය
- vii. නර්තන, රෝගකළා ඉතිහාස සහ සිද්ධාන්ත අධ්‍යයනාංශය

සංගිත ජීධය

- i. උත්තර භාරතීය සංගිත අධ්‍යයනාංශය
- ii. දක්ෂීණ භාරතීය සංගිතය අධ්‍යයනාංශය
- iii. ව්‍යවහාරික සංගිතය හා ජනප්‍රිය නිවේදන අධ්‍යයනාංශය
- iv. මානවව්‍ය සංගිත විද්‍යා අධ්‍යයනාංශය
- v. බටහිර සංගිත අධ්‍යයනාංශය
- vi. සංගිත විද්‍යා අධ්‍යයනාංශය

පශ්චාද් උපාධි අධ්‍යයන ජීධය

02. පොදු කරණය

1. ශිෂ්‍යභාවය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් තෝරාගනු ලැබ, සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී සිටින ශිෂ්‍ය ශිෂ්‍යවෝවේ විශ්වවිද්‍යාලයේ සිසුන් ලෙස සලකනු ලබති. ඔවුන්ට සෞන්දර්ය කළා විශ්වවිද්‍යාල පරිගුයට ප්‍රවේශවීමට හා එහි පහසුකම් ලබා ගැනීමට අයිතිය ඇත.

2. අනන්‍යතාව

මෙම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය ලබා සිටින සිසුන් සඳහා ශිෂ්‍ය වාර්තා පොතක් හා ශිෂ්‍ය හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ. ශිෂ්‍ය හැඳුනුම්පත සිසුන් විසින් නිරන්තරයෙන්ම තමන් පෙන් තබා ගත යුතු ය. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු හෝ වෙනත් නිලධාරියකු විසින් විමසා සිටින අවස්ථාවකදී මෙම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඳී සිටිය. විශ්වවිද්‍යාල නිලකාරියන් සඳහා ඉදිරිපත් වන අවස්ථාවන්හිදී ශිෂ්‍ය වාර්තා පොත හා ශිෂ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය.

3. දැන්වීම් පුවරු

මෙම විශ්වවිද්‍යාලයේ තොරතුරු සිසුන් වෙත දන්වනු ලබන්නේ දැන්වීම් පුවරු මගිනි. ප්‍රධාන පුවරුවේ ඇති දැන්වීම් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අනිවාරයෙන් කියවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශිෂ්‍යයින්ගේ පොදු දැන්වීම් සඳහා දැන්වීම් පුවරු කිහිපයක් වෙන්කොට ඇත. මේ දැන්වීම් පුවරුවල යම් දැන්වීමක් පුදරුණය කිරීමට පෙර පිය කාර්යාලයෙන් අවසර ගත යුතු ය. විශ්වවිද්‍යාලය අවට ගස්වල, බිත්තිවල හෝ කාජ්පවල දැන්වීම් ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම් බව සැලකිය යුතු ය.

4. විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම

විශ්වවිද්‍යාලය විසින් අවසර දෙනු ලැබූ විශේෂ අවස්ථාවක හැරුණු විට, විද්‍යාර්ථීන් සවස 7.00 න් පසු විශ්වවිද්‍යාල භූමියේ රැදි තොසිරිය යුතු ය. මෙම වේලාව විශ්වවිද්‍යාලය විසින් කළින් කළට පනවනු ලබන නීති රිති ප්‍රකාරව වෙනස් විය හැකි ය.

5. අමුත්තන් මූණ ගැසීම

මෙය හමුවීම සඳහා බැහැරින් පැමිණෙන අමුත්තන්, ආපනාගාලාව හැරුණු විට විශ්වවිද්‍යාලයේ වෙනත් කිසිදු ස්ථානයකට කැඳවාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් ක්‍රියාවකි. පියාධිපතිවරයාගේ හෝ සම ජේජ්යේ ඩිජ්‍යාල්පෑංචර් හෝ අධ්‍යායන කටයුතු කෙරෙන ප්‍රදේශ වෙතත පැමිණෙන බාහිර පුද්ගලයන්ට විරැදුද්‍ය නිත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව සැලකිය යුතු වේ.

6. විනයානුකූල ගැසීමීම

මෙම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම විද්‍යාර්ථීන්,

- අධ්‍යායන, අනධ්‍යායන හා පරිපාලන කටයුතුවලට බාධා වන ලෙස කටයුතු නොකළ යුතු ය.
- විශ්වවිද්‍යාලයේ දේපලවලට හානි නොකළ යුතු ය.
- කිසිම ඩිජ්‍යාලයකට හෝ ඩිජ්‍යාවකට ගාරිජිකව හෝ මානසිකව කිසියම් ආකාරයකින් හිරිහැර නොකළ යුතු ය.
- විශ්වවිද්‍යාලය අපකිර්තියට හාජනය වන අයුරින් විශ්වවිද්‍යාල භුමිය කුළ හෝ ඉන් පිටත හැසීමීමෙන් වැළකිය යුතු ය.
- විශ්වවිද්‍යාල භුමියේ ඇති ගස් වැළැවලට හානි කිරීම, විනාග කිරීම හෝ එලදාවට හානි කිරීම කිසිසේත්ම නොකළ යුතු ය.

සියලුම ඩිජ්‍යාලෝගිස්ත්‍රික් ත්‍රිත්වත විස්තරකර ඇති පරිදි විශ්වවිද්‍යාලය කුළ විනයානුකූලව හැසීරිය යුතු වෙති. විනයානුකූල උපදෙස් පැහැරහැරීම, ඒ සඳහා කණ්ඩායම් පෙළඳවීම හෝ අනුබල දීම වරදකි. මෙම වරදට වැරදිකරුවන් වන අයට විශ්වවිද්‍යාලයිය නීතිමති අනුව හෝ රට්ටෝ පොදු නීතිමති අනුව දැඩුවම් දිය හැකි බව සැලකිය යුතු ය. සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයිය සිසුන් 2005 අංක 2 දරණ සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයිය විනය පිළිබඳ අතුරු ව්‍යවස්ථාවට අනුකූලව කළ යුතු ය.

තවද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් පනවනු ලැබ ඇති, 1998 අංක 20 දරණ සහ ඉන් අනතුරුව රජය විසින් පනවන ලද අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරුපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත් කෙරෙහි සිසු/සිසුවියන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ය.

7. අධ්‍යයන කටයුතු සඳහා සහභාගිත්වය

සියලුම සිසුන් අදාළ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විම අවශ්‍යය වේ. ලියාපදිංචි නොවූ කිසිම පුද්ගලයකුට දේශනවලට, අභ්‍යාස පනතිවලට හෝ ප්‍රායෝගික පාතිවලට හෝ සහභාගි විය නොහැකි ය. මෙම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුට සිටින සිව්වසර තුළ ඔබ එක් එක් අධ්‍යයන වර්ෂය සඳහා නියමිත කාලසීමාව තුළදී ලියාපදිංචි විය යුතු ය. මේ පිළිබඳව දැන්වීම් මගින් ඔබට දන්වන අතර ලියාපදිංචි වීමට අපාහොසත්වූ සිසුන්ගේ ශිෂ්‍යභාවය අවලංගු වූ ලෙස සලකනු ලැබේ.

8. සැම ශිෂ්‍යයෙක්ම තමා ලියාපදිංචි පාඨමාලාවට අදාළ සියලුම දේශනවලට, අභ්‍යාස පාතිවලට සහ ප්‍රායෝගික පාතිවලට පැමිණිය යුතු ය. පැමිණිමේ ප්‍රතිශතය 80%කට වඩා පවත්වාගෙන යන සිසුන්ට පමණක් විභාග සඳහා පෙනී සිටීමට අවසර ලැබෙන අතර ශිෂ්‍යභාවර සහ මහපාල ශිෂ්‍යන්ට සඳහා ද එය ඒ අයුරින් ම බල පැවැත්වේ. රෝගී වීම නිසා පැමිණිමට නොහැකි ව්‍යවහාර් ඒ බව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරියාට දැන්වීය යුතු ය. රෝගය සුව වී විශ්වවිද්‍යාලයට පැමිණි පළමුවන දිනයේදී ම, ප්‍රතිකාර ලබාගත් බව තහවුරු කෙරෙන ලියකියවිලි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරියා ලබා සහතික කරවා ගෙන, අදාළ පියිලේ සහකාර ලේඛකාධිකාරී වෙත ඉදිරිපත් කළ යුතු ය.

9. ශිෂ්‍යභාවය අවලංගු වීම

ලිඛිත අවසර නොලබා යමිකිසි ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යයාවක සති භයකට අධික කාලයක් පනති සඳහා නොපැමිණියහාත් මහුගේ /අැයගේ ශිෂ්‍යභාවය අවලංගු කෙරේ. අධ්‍යයන වර්ෂය තුළදී පාඨමාලාවකින් ඉවත් වීමට අදහස් කරන සැම ශිෂ්‍ය ශිෂ්‍යවක්ම ඒ බව ජෙෂ්ඨී සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා) වෙත ලිපියකින් දැන්වීය යුතු ය.

10. අධ්‍යයන උපකරණ පරිහරණය

අධ්‍යයන උපකරණ ඒ ඒ පිළිවල ගබඩාවෙහි කැන්පත් කොට ඇත. අදාළ හාණ්ඩ කාචිපත හාරදී තමාට අවශ්‍ය හාණ්ඩය ලබාගෙන පරිහරණය කිරීමෙන් පසු, නැවත ගබඩාවට බාරදී තම කාචිපත ආපසු ලබාගත යුතු ය.

11. විශේෂ කරුණු දැනුම්දීම

උපකුලපතිතුමා හා පරිපාලන නිලධාරීන් වෙත යම් විශේෂ කරුණක් දැනුවිය යුතු නම්, එය තමන් ඉගෙනුම ලබන පියියේ පියාචිපති මගින් යොමු කළ යුතු ය.

12. බාහිර සම්බන්ධතා

ශිෂ්‍ය කාලය තුළදී බාහිර ආයතන හා පුද්ගලයින් සමග පුදරුණන, සංදර්ජන යනාදියට සහභාගි වන්නේ නම්, ඒ සඳහා උපකුලපතිතුමාගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු ය. එම අවස්ථාවලදී විශ්වවිද්‍යාලයේ නම යොදා නොගත යුතු ය.

13. ආරක්ෂක සේවය

ଆරක්ෂක පරික්ෂකවරුන්ගෙන් සහ ආරක්ෂක නියාමකයින්ගෙන් සමන්විතව, පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක සේවක් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලැබේ. විශ්වවිද්‍යාලයට ඇතුළුවන හෝ පිට වන සිනැම පුද්ගලයෙකු පරීක්ෂා කිරීමටත්, පුද්ගලයින් ඇතුළුවීම අවශ්‍ය පරිදි වළක්වාලීමටත්, විශ්වවිද්‍යාලයට ගෙනෙනු ලබන හෝ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගෙන යනු ලබන සිනැම බවු බාහිරාදියක් පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය වූ විටකදී ඒවා ප්‍රතික්ෂේප කිරීමටත්, පුද්ගල හැඳුනුම්පත් නැති කිසිවෙකුට විශ්වවිද්‍යාල භුමියට ඇතුළුවීමට අවසර නොදීමටත් ඔවුන්ට බලත්ල ඇත.

14. ප්‍රකාශන (දැන්වීම්, පෝස්ටර්, පත්‍රිකා ආදිය) පුද්රේණය කිරීම

ප්‍රකාශන සම්බන්ධයෙන් පහත සඳහන් නීතිරිති අදාළ වේ.

- i සියලු ප්‍රකාශන පුද්රේණය කළ හැක්කේ විශ්වවිද්‍යාලයේ අනුමත දැන්වීම් ප්‍රවරුවල පමණකි.
- ii සැම ප්‍රකාශනයක්ම මෙසේ පුද්රේණය කළ හැක්කේ දින පහක (05) කාලයක් පමණකි. එබැවින් ප්‍රකාශනය දැන්වීම් ප්‍රවරුවට යොමු කරනු ලබන දිනය, දැන්වීමේ සටහන් කළ යුතු ය.
- iii සැම ප්‍රකාශනයක්ම නිකුත් කිරීමට පෙර ඉන් පිටපතක් උපකුලපති, සම ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක/ලේඛකාධිකාරී/ ජේෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා) වෙත යොමුකර ඒ සඳහා නිසි පුර්ව අනුමැතිය ලබාගත යුතු ය.

ඉහත සඳහන් කරුණුවලට අනුකූල තොවන කිසිම ප්‍රකාශනයක් පුද්රේණය කිරීමට හෝ බෙදා හැරීමට අවසර තොමැත.

15. අහියාවනා ඉදිරිපත් කිරීම

විද්‍යාර්ථීයකු අධ්‍යයන කටයුතු කළදමා ගැනීම හෝ පරීක්ෂණයකට පෙනී සිටීමට අදාළ අහියාවනා ඉදිරිපත් කිරීම පහත සඳහන් ආකාරයට සිදුවිය යුතු ය. අහියාවනයක් සම්බන්ධයෙන් අහියාවනා ඉදිරිපත් කළ හැකි උපරිම වාර ගණන 03කි.

- (i) විශේෂ හේතු මත තම අධ්‍යයන කටයුතු කළ දැකීමේ අහියාවනා අධ්‍යයන හා ශිෂ්‍ය සේවා අංශයට ඉදිරිපත් කළ යුතු අතර එම අහියාවනාවලට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
- (ii) පරීක්ෂණයකට පෙනී සිටීමට තොහැකි වීම පිළිබඳව අහියාවනා අදාළ පරීක්ෂණය පැවැත්වීමට පෙර විභාග අංශයට ඉදිරිපත් කළ යුතු ය. වෙවද හේතුන් මත අහියාවනා ඉදිරිපත් කරන අවස්ථාවේ ද ම අදාළ නියමිත වෙවදා සහතිකයක් ද ඉදිරිපත් කළ යුතු ය. එසේ ඉදිරිපත් තොකරන අහියාවනා හාරගනු තොලැබේ. නියමිත වෙවදා සහතිකය යනුවෙන්

අදහස් කෙරෙන්නේ රජයේ ආරෝග්‍ය ගාලාවකින්/ විකිත්සාගාරයකින් නිකුත් කළ වෛද්‍ය සහතිකයක් වන අතර, පොදුගලික වෛද්‍යවරයෙකු හෝ වෛද්‍ය ආයතනයක් මගින් නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකයක් නම් අනිවාර්යයෙන්ම එය සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය ද සමග විය යුතු ය.

- (iii) ඉහත සඳහන් පරිදි අනියාවනා භාරදීමේදී අදාළ අංශය මගින් එය භාරගත් බවට දිනය ද සහිතව කුවිතාන්සියක් නිකුත් කරනු ලැබේ. එය ප්‍රවේශමෙන් තමන් ලග තබාගත යුතු ය.
- (iv) අනියාවනා කැපැලෙන් එවිමේදී ඒවා ලියාපදිංචි කැපැලෙන් එවිය යුතු ය. පරික්ෂණ පිළිබඳ අනියාවනා යැවීමේ දී අදාළ කාලසීමාව පිළිබඳ ව සැලකිය යුතු ය.
- (v) අනියාවනා ඉදිරිපත් කිරීමේදී විද්‍යාර්ථීයාගේ සම්පූර්ණ නම, ශිෂ්‍ය අංශය, පොදුගලික ලිපිනය, අදාළ අධ්‍යයන වර්ෂය/පරික්ෂණයේ ප්‍රශ්න පත්‍රය පැහැදිලි ලෙස සඳහන් කළ යුතු වේ.
- (vi) අනියාවනා පිළිබඳ විශ්වවිද්‍යාලය මගින් ගනු ලබන තීරණය අදාළ විද්‍යාර්ථීයාගේ පොදුගලික ලිපිනය වෙත දැනුම් දෙනු ලැබේ. විශ්වවිද්‍යාලය මගින් ඉල්ලා සිරින අවස්ථාවන්හිදී එම තීරණ සහිත ලිපිය ඉදිරිපත් කළ යුතු බැවින් එය ප්‍රවේශමෙන් තමන් ප්‍රශ්න තබා ගත යුතු වේ.

16. අධ්‍යයන ලියාපදිංචිය (Academic Registration)

සැම විද්‍යාර්ථීයෙකුම තම ප්‍රථම වර්ෂ පාඨමාලාව සහ එයට අදාළ විෂයයන් තොරාගත් පසු ඒවා ලියාපදිංචි කළ යුතු ය. එය අධ්‍යයන ලියාපදිංචිය (Academic Registration) යනුවෙන් භාජන්වනු ලැබේ. මෙම ලියාපදිංචි වීම කළ යුත්තේ දේශන ආරම්භ වී සති දෙකක් අවසන් වීමට පෙර ය. අධ්‍යයන වර්ෂ ආරම්භයේ දී ඒ සඳහා නියමිත දින විද්‍යාර්ථීන් වෙත දන්වනු ලැබේ.

17. පහත සඳහන් සේවාවන් අධ්‍යයන භා ශිෂ්‍යසේවා අංශය මගින් ඔබ වෙත ඉටු කර දෙනු ලැබේ.

- i සෞඛ්‍යරාය කලා විශ්වවිද්‍යාලය සඳහා විද්‍යාර්ථීන් බඳවා ගැනීමේ සිට අවසන් වසර දක්වාම ඔවුන්ගේ ලියාපදිංචි කටයුතු සිදු කිරීම දිෂ්‍යසේවා අංශය මගින් සිදු කෙරෙන අතර සැම දිෂ්‍ය දිෂ්‍යවක් සඳහා ම පොද්ගලික ලිපි ගොනුවක් පවත්වාගෙන යනු ලැබේ.
- ඒ අනුව ඔබගේ දිෂ්‍ය ලියාපදිංචි කටයුතු පිළිබඳ ගැටළු දිෂ්‍ය සේවා අංශය වෙත ඉදිරිපත් කළ යුතු ය. ඔබගේ අවශ්‍යතාව මත ලියාපදිංචිය තහවුරු කර ලිපි නිකුත් කිරීම ද සිදු කෙරෙනුයේ මෙම අංශයෙනි.
- ii ලියාපදිංචි වූ සිසුන් සඳහා දිෂ්‍ය හැඳුනුම්පතක්, දිෂ්‍ය වාර්තා පොතක්, දිෂ්‍ය අත් පොතක්, නිකුත් කරනු ලැබේ. මෙම ලියකියවිලි අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීම සඳහා සුරක්ව තබා ගත යුතු අතර කිසියම් අයුරකින් ඒවා අස්ථාන ගත වුවහොත් පිටපතක් ලබාගැනීම සඳහා ජේෂණීය සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයනය හා දිෂ්‍ය සේවා) වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු ය. ඒ සඳහා මුදල් අය කරනු ලැබේ.
- iii අධ්‍යයන කාලය අතරතුරදී සිදු වන ඔබගේ ලිපිනයේ වෙනස්වීම්, සිවිල් තත්ත්වයේ වෙනස් වීම්, නම් වෙනස් කිරීම වැනි කටයුතු පිළිබඳව, ජේෂණීය සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා දිෂ්‍යසේවා) වෙත ලිඛිතව දැන්විය යුතු ය.
- iv සිසුන්ට පුදානය කරන දිෂ්‍යාධාර සහ මහපොල ගෙවීම මෙන්ම දිෂ්‍යත්ව කටයුතු සම්බන්ධයෙන් වූ සියලුම විමසීම ජේෂණීය සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා දිෂ්‍යසේවා) වෙත ඉදිරිපත් කළ යුතු ය.
- v ලියාපදිංචි සිසුන් දිෂ්‍ය වාර්තා පොතෙහි දිෂ්‍ය ලියාපදිංචිය, නේවාසිකාගාර ලියාපදිංචිය, දිෂ්‍යාධාර/මහපොල හිමි බව යන කරුණු යාවත්කාලීන කරවා ගැනීම සිදු කර ගත යුතු ය.
- vi නේවාසික පහසුකම් සඳහා සිසුන් තේරීමේ සිට ඔවුන් නේවාසිකාගාර වෙත යොමු කිරීම දක්වා සියලු කටයුතු දිෂ්‍යසේවා අංශය මගින් සිදු කෙරේ. ඒ අනුව නේවාසික පහසුකම් පිළිබඳ අභියාචනා සහ වෙනත් ඉල්ලීම ජේෂණීය

සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍යසේවා) වෙත ඉදිරිපත් කළ යුතු ය.

vii සිසු/සිසුවියන් සඳහා දුම්රිය හා ලං.ග.ම වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්පත්තු නිකුත් කරනු ලබන්නේ ශිෂ්‍යසේවා අංශය මගිනි. (නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන්ට දුම්රිය සහ ලංගම වාර ප්‍රවේශපත්තු නිකුත් කරනු නොලැබේ.) වෙනත් කිසියම් හෝ ශිෂ්‍ය අවශ්‍යතාවක් හෝ වේ නම් ඒ සඳහා අධ්‍යයන හා සේවා අංශය වෙතින් අවශ්‍ය සහයෝගය ලබාගත හැකි ය.

3. ශිෂ්‍යසේවා හා ශිෂ්‍යත්ව

මුදල ආධාර

ආර්ථික අපහසුකම් ඇති සිසුන්ට අධ්‍යයන කටයුතු සාර්ථකව කර ගෙන යාමට රුපය විසින් ශිෂ්‍යාධාර ගෙවනු ලැබේ. මෙම ආධාර මුදල දෙමාපිය භාරකාරුදීත්ගේ ආදායම් තත්ත්වය අනුව අධ්‍යයන වර්ෂයකට වාරික දහයකින් යුත්ත්ව ගෙවනු ලැබේ.

මහපොල සහ ශිෂ්‍යාධාර වාරික ගෙවනු ලබන්නේ සිසුන්ගේ දේශන සහභාගිත්වය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ය.

1. ශිෂ්‍යාධාර/මහපොල ශිෂ්‍යත්ව ගෙවීම කිරීම සඳහා ද පැමිණීම ගණනය කිරීමේදී හර (Core) විෂයයන් සඳහා පමණක් පැමිණීමේ සාමාන්‍ය ප්‍රතිශතයක් ලෙස ගණනය කෙරේ.
2. කිසියම් ශිෂ්‍යයක් හෝ ශිෂ්‍යයාවක් විශ්වවිද්‍යාලයෙන් පරිභාහිරව කරන විෂයානුබද්ධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි දී පැමිණීමේ ප්‍රතිශතය ගණනය කිරීම සඳහා පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.
 - 2.1 අදාළ ශිෂ්‍යයාව හෝ ශිෂ්‍යයා හෝ විශ්වවිද්‍යාලයෙන් පිටවීමට ද්‍රව්‍ය තුනකට පෙර ඒ සඳහා අනුමැතිය විෂය භාර ආවාර්යවරයා මගින් අංශ ප්‍රධාන වෙතින් ලබාගත යුතු ය.
 - 2.2 එම අනුමැතියෙහි අංශ ප්‍රධානගේ නිරදේශය අනිවාර්යය වේ.

- 2.3 පියාධිපතිතුමාගේ අනුමැතියෙන් පසු අදාළ පියලේ සහකාර ලේඛකාධිකාරී වෙත යොමු කළ යුතු ය.
3. ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාව වෙවදා වාර්තා ඉදිරිපත් කිරීමේ දී,
- 3.1 කිහිපාධාර/මහපොල ශිෂ්‍යත්ව සඳහා පැමිණීම ගණනය කරනු ලබන්නේ මාසිකව බැවින් වෙවදා වාර්තා ඉදිරිපත් කිරීමේදී පන්ති පැවැත් වූ කාල පරාසය ආවරණය වන පරිදි දින වකවානු තිශ්විතව සඳහන් කළ යුතු ය.
- 3.2 අදාළ වෙවදා වාර්තාව විශ්වවිද්‍යාලයේ වෙවදා නිලධාරියා විසින් නිරදේශ කළ යුතු ය.
- 3.3 ඉන්පසු එම වෙවදා වාර්තාව අංශ ප්‍රධාන වෙත ඉදිරිපත් කළ යුතු ය.
- 3.4 අංශ ප්‍රධාන සටහනක් දමා පිය කාර්යාලයට යොමු කළ යුතු ය.
- 3.5 වෙවදා වාර්තා ඉදිරිපත් කර ඇති කාලය හැර ඉතිරි දින පැමිණීම සඳහා ගණනය කරනු ලැබේ. (එදා- මැයි මාසයේ මුල් සතිය සඳහා වෙවදා වාර්තාව ඉදිරිපත් කර ඇත්තම් එම සතිය ගණනය නොකර ඉතිරි දින ගණනය කරනු ලැබේ.)

පරිත්‍යාග ශිෂ්‍යත්ව

01. ශ්‍රී සුවරිත ව්‍යාපාරය විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව

දායා කළා පියියට හිමි ශිෂ්‍යත්ව

ශිෂ්‍යත්ව සංඛ්‍යාව 7කි. එකී ශිෂ්‍යත්ව පහත සඳහන් පරිදි පිරිනමනු ලැබේ.

(i) ජේ.චී.ඒ. පෙරේරා ශිෂ්‍යත්වය

දෙවන වසර විනු සංරචනය (VAPA-23042) විෂයය සඳහා වැඩිම ලක්ෂණ ලබා ගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

(ii) ඒ.සී.ඩී.එස්. අමරසේකර ශිෂ්‍යත්වය

දෙවන වසර ජ්‍වල විනු පින්තාරුකරණය (VAPA-23033) විෂයය සඳහා වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාටට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(iii) හෙන්රි ධර්මසේන ශිෂ්‍යත්වය

දෙවන වසර මුර්ති කලා අධ්‍යයනාංශයේ සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාටට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(iv) පී.එස්. ප්‍රනාන්ද ශිෂ්‍යත්වය

දෙවන වසර දායා සන්නිවේදන අධ්‍යයනාංශයේ සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාටට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(v) එල්.චී.පී. මංජුස් ශිෂ්‍යත්වය

දෙවන වසර සෙරමික් කලා අධ්‍යයනාංශයේ සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාටට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(vi) විල්සන් ඩැගොඩ ශිෂ්‍යත්වය

දෙවන වසර බහුමාධ්‍ය කලා අධ්‍යයනාංශයේ සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාටට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(vii) ඩී.චී. ධනපාල ශිෂ්‍යත්වය

දෙවන වසර කලා ඉතිහාසය අධ්‍යයනාංශයේ සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගන්නා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාටට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

සංගිත පිළියට හිමි දිෂ්‍යත්ව

දිෂ්‍යත්ව සංඛ්‍යාව 08 කි. එම දිෂ්‍යත්ව පහත සඳහන් පරිදි පිරිනමනු ලැබේ.

(i) ලයනල් එදිරිසිංහ දිෂ්‍යත්වය

උත්තර හාරතීය සංගිත අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් දිෂ්‍යයාට හෝ දිෂ්‍යයාටට හෝ මෙම දිෂ්‍යත්වය පිරිනැමේ.

(ii) ධරුමදාස වල්පොල දිෂ්‍යත්වය

සංගිත විද්‍යා අධ්‍යයනාංශයේ තුන්වන වසර පරීක්ෂණයේ දී සමස්ත පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් දිෂ්‍යයාට හෝ දිෂ්‍යයාටට හෝ මෙම දිෂ්‍යත්වය පිරිනැමේ.

(iii) එච්.අංච. ජේතිපාල දිෂ්‍යත්වය

ව්‍යවහාරික සංගිතය හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ උපාධි (Studies in North Indian Music in relation to Applied Musical perspective-vocal (MUAM 33064) විෂයට වැඩිම ලකුණු ලබාගත් දිෂ්‍යයාටට හෝ දිෂ්‍යයාට හෝ මෙම දිෂ්‍යත්වය පිරිනැමේ.

(iv) ආර්.එෂ. වන්දෙසේන දිෂ්‍යත්වය

බටහිර සංගිත අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර පරීක්ෂණයේ පහත සඳහන් වාදන විෂයයන් අතුරින් වැඩිම ලකුණු ලබාගත් දිෂ්‍යයාට හෝ දිෂ්‍යයාටට හෝ මෙම දිෂ්‍යත්වය පිරිනැමේ.

MUWM3306x,3307x,3308x,3309x,3331x,3332x,
3333x,3334x,3335x,3336x,3343x

(v) කරුණාරත්න අබේසේකර දිෂ්‍යත්වය

කරුණාටක සංගිත අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර පහත සඳහන් වාදන විෂයයන් අතුරින් වැඩිම ලකුණු ලබාගත් දිෂ්‍යයාට හෝ දිෂ්‍යයාටට හෝ මෙම දිෂ්‍යත්වය පිරිනැමේ.

MUSI 3307x,3308x,3309 x,3310x

(vi) වාල්ස් සිල්වා ගුණයීංහ ශිෂ්‍යත්වය

අත්තර හාරතීය සංගිත අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර හාරතීය සාම්ප්‍රදායික සංගිතය හා ශ්‍රී ලංකේය සාම්ප්‍රදායික සංගිතය පිළිබඳ තුළනාත්මක අධ්‍යයනය (MUNI 33043) විෂයය සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(vii) එච්චින් කෝට්ටෙගොඩ ශිෂ්‍යත්වය

අත්තර හාරතීය සංගිත අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර හාරතීය සාම්ප්‍රදායික සංගිතය හා ශ්‍රී ලංකේය සාම්ප්‍රදායික සංගිතය පිළිබඳ තුළනාත්මක අධ්‍යයනය (MUNI 33043) විෂයය සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(viii) බඩ්.එම්.මක්ලොලුව ශිෂ්‍යත්වය

මානවව්‍ය සංගිත විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි දෙවන වසර මානවව්‍ය සංගිත ඉතිහාසය හා සිද්ධාන්ත (MUEN 23013) විෂයය සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

නරතන හා නාට්‍ය කලා පියයට හිමි ශිෂ්‍යත්ව

ශිෂ්‍යත්ව සංඛ්‍යාව 7 කි. එකී ශිෂ්‍යත්ව පහත සඳහන් පරිදි පිරිනමනු ලැබේ.

(i) එස්. පණීජාරත ශිෂ්‍යත්වය

උපාධි තෙවන වසර පරික්ෂණයෙන් උච්චරට නරතනය ප්‍රධාන විෂය පාඨමාලාවේ උච්චරට නරතන විෂයට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(ii) ජේ.ඒ.සේදරමන් ශිෂ්‍යත්වය

උපාධි තෙවන වසර පරික්ෂණයෙන් තාලවාද්‍ය සංගිත අධ්‍යයනාංශයේ බෙරවාදන විෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමී.

(iii) හිත්ලා ධරුමසිරි දිජ්‍යත්වය

උපාධී තෙවන වසර පරීක්ෂණයෙන් සබරගමු නර්තන අධ්‍යයන අංශයේ සබරගමු විෂයට වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යතාව හෝ දිජ්‍යතාවට හෝ මෙම දිජ්‍යත්වය පිරිනැමී.

(iv) විතුසේන බියස් දිජ්‍යත්වය

උපාධී තෙවන වසර පරීක්ෂණයෙන් කථික් නර්තන පාඨමාලාවේ වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යතාව හෝ දිජ්‍යතාවට හෝ මෙම දිජ්‍යත්වය පිරිනැමී.

(v) වසන්ත කුමාර දිජ්‍යත්වය

උපාධී තෙවන වසර පරීක්ෂණයෙන් මුදා නාට්‍ය විෂයය සඳහා වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යතාව හෝ දිජ්‍යතාවට හෝ මෙම දිජ්‍යත්වය පිරිනැමී.

(vi) පියදාස පලන්සුරිය දිජ්‍යත්වය

උපාධී තෙවන වසර පරීක්ෂණයෙන් පහතරට නර්තන පාඨමාලාවේ පහතරට නර්තන විෂයට වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යතාව හෝ දිජ්‍යතාවට හෝ මෙම දිජ්‍යත්වය පිරිනැමී.

(vii) එස්.මහින්ද හිමි දිජ්‍යත්වය

උපාධී තෙවන වසර පරීක්ෂණයෙන් නාට්‍ය පාඨමාලාවේ නාට්‍ය ප්‍රධාන විෂයට වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යතාව හෝ දිජ්‍යතාවට හෝ මෙම දිජ්‍යත්වය පිරිනැමී.

02. ආනන්ද ජයසිංහ අනුස්මරණ සංගිත දිජ්‍යත්වය

සංගිතය පියයේ මානවව්‍ය සංගිත අධ්‍යයනාංශයේ තෙවන වසර මානව සංගිත අධ්‍යයනය (ප්‍රායෝගික) (ග්‍රී ලාංකේස ජන සංගිතය හා විදේශීය ජන සංගිතය) (MUEM 33078) විෂයයට වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යතාව හෝ දිජ්‍යතාවට හෝ මෙම දිජ්‍යත්වය පිරිනැමී.

03. කමලා ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්වය

නර්තන හා නාට්‍යකලා පීඩියේ ප්‍රාස්‍යීක කලාවේදී උපාධි තෙවන වසර පරීක්ෂණයෙන් හරත නාට්‍යම් ප්‍රධාන විෂය පාඨමාලාවේ හරත නාට්‍යම් විෂයට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

04. ස්ථේවන් හැන්සන් ශිෂ්‍යත්වය

(i) සංගිත පීඩිය

මානව විෂය සංගිත විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර මානව විෂය සංගිත ඉතිහාසය සහ සිද්ධාන්ත (MUEM 33013) විෂයය සඳහා වැඩිම ලකුණු ලබාගත්තා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

(ii) නර්තන හා නාට්‍ය කලා පීඩිය

පීඩියේ අදාළ අධ්‍යයන වර්ෂයේ සමස්ත ප්‍රායෝගික විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

(iii) දාග්‍රාම කලා පීඩිය

දෙවන වසර මූලුණ කලා අධ්‍යයනාංශයේ සියලුම විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත්තා ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

05. ඩී.ඩී. සුබසිංහ ශිෂ්‍යත්වය

(i) සංගිත පීඩිය

මානව විෂය සංගිත අධ්‍යයනාංශයේ උපාධි තෙවන වසර මානව සංගිත අධ්‍යයනය (ප්‍රායෝගික) (ශ්‍රී ලංකේය ජන සංගිතය හා විදේශීය ජන සංගිතය) (MUEM 33078) විෂයට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට හෝ ශිෂ්‍යයාට හෝ මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

(ii) නර්තන හා නාට්‍ය කලා පියිය

පීයයේ අදාළ අධ්‍යයන වර්ෂයේ ලිඛිත විෂයයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් දිශ්‍යයාට හෝ දිශ්‍යයාවට හෝ මෙම දිශ්‍යත්වය පිරිනැමී.

(iii) දෙශ්‍ය කලා පියිය

දෙවන වසර බහු මාධ්‍ය කලා අධ්‍යයනාංශයේ සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත්තා දිශ්‍යයාට හෝ දිශ්‍යයාවට හෝ මෙම දිශ්‍යත්වය පිරිනැමී.

06. සංගිතවේදී ආර්.ඒ. වන්දුසේන අනුස්මරණ දිශ්‍යත්වය

මෙම දිශ්‍යත්වය ආර්.ඒ. වන්දුසේන භාරය මගින් සංගිත පීයයේ උපාධි ප්‍රථම වසර පරික්ෂණයේ ගායනාය/වාද්‍යය විෂයට වැඩිම ලකුණු ලබා ගන්නා දිශ්‍ය දිශ්‍යාවන් සිවි දෙනෙකු සඳහා පිරිනමනු ලැබේ.

07. ආචාර්ය රංජන් අධ්‍යීක්ෂණ හා ආචාර්ය මයිකල් එමස් දිශ්‍යත්වය

පීය තුනෙහිම අවසාන වසර විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තා දිශ්‍යයාට හෝ දිශ්‍යයාවට හෝ මෙම දිශ්‍යත්වය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනමනු ලැබේ.

08. ආචාර්ය මහගම සේකර අනුස්මරණ දිශ්‍යත්වය

පීය තුනෙහිම වෙන් වශයෙන් හතර වන වසර අවසානයේ දී සමස්ත පායමාලා කාලය තුළ උපරිම කාර්ය සාධනයක් දක්වා ඇති දිශ්‍යයාට හෝ දිශ්‍යයාවට හෝ මෙම දිශ්‍යත්වය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනමනු ලැබේ.

09. ගුරුදෙව් සුනිල් ගාන්ත සම්මානය

සංගිත පීයයේ ඉහළම ලකුණු ලබාගත්තා දිශ්‍යයාට හෝ දිශ්‍යයාවට හෝ මෙම සම්මානය වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනමනු ලැබේ.

10. කලාගුරු එස්.එච්. සවිරිස් සිල්වා අනුසමරණ දිජ්‍යත්වය

පහතරට නර්තන අධ්‍යයනාංශයේ අවසන් වසර පහතරට නර්තන විෂය සඳහා වැඩිම ලකුණු ලබාගත් දිජ්‍යයාට හෝ දිජ්‍යාට් මෙම ස්වරුණමුදිකාට වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවයේ දී පිරිනමනු ලැබේ.

11. බහුවිධ කුසලතා එස්.එච්. සවිරිස් සිල්වා රන් පදක්කම

පහතරට නර්තන පාඨමාලාව හදාරණ දෙවන වසර සහ තෙවන වසරට අයත් පහතරට නර්තනය, බෙර වාදනය, පහතරට සිද්ධාන්ත (ලිඛිත), ගාන්තිකර්ම පෙළපාලි හා ගායනය යන විෂයන් හතරට ඉහළම ලකුණු ලබාගත් විද්‍යාර්ථීයාට පිරිනමනු ලැබේ.

12. එස්.එච්. සවිරිස් සිල්වා රන් පදක්කම

අදාළ වසර සතරේදී පහතරට නර්තන පාඨමාලාවේ ඉහළම GPA අය ලබා ගත් විද්‍යාර්ථීයාට මෙම සම්මානය වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවයේ දී පිරිනමනු ලබන අතර ඉංග්‍රීසි හා ඡාව හා දෙමළ හා ඡාව යන විෂයන් පළමු වසරේදී ම ඇගයීම හා පරික්ෂණ අතිවාර්යයයෙන්ම සම්පූර්ණ කර තිබිය යුතු වේ.

13. ස්වරුණ සූගුණයිර දිජ්‍යත්වය

පහතරට නර්තන පාඨමාලාවේ දෙවන හා තෙවන වසරට අදාළ පහතරට නර්තන ප්‍රධාන විෂය සඳහා ප්‍රථම වර පෙනී සිට සමත් වී ඉහළම ලකුණු ලබා ගත් විද්‍යාර්ථීයාට පිරිනමනු ලැබේ.

04. නේවාසික පහසුකම් හා නේවාසිකාගාර පරීභාවනය

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහා විශ්වවිද්‍යාලය සතු රාජ්‍යීය කාන්තා නේවාසිකාගාරය, දෙනිවල කාන්තා නේවාසිකාගාරය සහ දෙහිවල පිරිමි නේවාසිකාගාරය යොදාගෙන ඇත.

ප්‍රතිපත්තිමය වගයෙන් පුරුම හා අවසාන වසර විද්‍යාර්ථීන් සඳහා පමණක් විධිමත් පරිදි අයම්පත් කැදිවේමකින් පසු නේවාසික පහසුකම් සපයනු ලැබේ. එකී විද්‍යාර්ථීන්ට නේවාසික පහසුකම් සැපයීමෙන් පසුව පුර්ජ්ජාවූ කිසිවක් වෙතාත් විද්‍යාර්ථීන්ගෙන් ලැබෙන අහියාවනා හා විශේෂ අවශ්‍යතා සැලකිල්ලට ගෙන එකී පුර්ජ්ජාවූ මගින් දෙවැනි වසරේ සිපුන් සඳහා 40% ක් ද තෙවන වසර සඳහා 60%ක් ද වන පරිදි නේවාසික අවස්ථා ලබාදීමට කටයුතු කරනු ඇත.

එම නේවාසික පහසුකම් සැපයීම එක් අධ්‍යයන වර්ෂයක් සඳහා පමණක් සිදු කෙරෙනු ඇත.

නේවාසික පහසුකම් සැපයීම සඳහා විද්‍යාර්ථීන් තෝරාගනු ලබන්නේ ඒ සඳහා විධිමත්ව ලබා දෙන ලකුණු පරිපාටියක් පදනම් කරගෙන ය. මේ සඳහා ඔවුන්ගේ ආදායම් තත්ත්වය, සමෘද්ධිලාභී විම, පවුලේ සාමාජික සංඛ්‍යාව, ස්ථීර පදිංචි ස්ථානයේ සිට විශ්වවිද්‍යාලයට ඇති දුර ආදිය සලකා බලනු ලැබේ.

සියලුම නේවාසික විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාල පොදු නීති රිතිවලට සහ නේවාසිකාගාර සඳහා පනවා ඇති නීති රිතිවලට අනිවාර්යයෙන්ම අනුගත විය යුතු වේ. එකී නීතිරිති උල්ලංසනය කරන විද්‍යාර්ථීයින්ගේ නේවාසික පහසුකම් අනිමි කර දී මුදලක් ද අය කර ඔහුට/අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරනු ලැබේ.

එක් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා නේවාසික ගාස්තු රු. 440/-කි.

සියලුම නේවාසික විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලය සමග ගිවිසුමකට එළඹිය යුතු ය. එක් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා නේවාසික පහසුකම් හිමිවන විද්‍යාර්ථීන් එම අධ්‍යයන වර්ෂයට අදාළව ගිණු වාර්තා පොතෙහි නේවාසිකාගාර උප පාලක/෋ප පාලිකාව මගින් යාවත්කාලීන කරවා ගත යුතු ය. නේවාසිකාගාරය හාන්ඩ හා උපකරණ හාවතිය සහ ඒවා ආරක්ෂා කිරීම සම්බන්ධ පොදු විනය නීති මාලාවකට අනුකූලව කටයුතු කළ යුතු ය. සියලුම නේවාසික විද්‍යාර්ථීන් නේවාසිකාගාර පාලක පාලිකාවන්ට අවනත විය යුතු ය. තව ද නේවාසිකාගාර පහසුකම් ලැබීමට හිමිකම් ලැබූ සිපුන්ට හැර වෙනත් කිසිම පුද්ගලයකුට නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් දෙනු නොලැබෙන අතර එසේ නවාතැන් ගන්නා අය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පොදු නීති යටතේ කටයුතු කරනු ඇත.

අධ්‍යයන වර්ෂය සඳහා විධිමත් ලියාපදිංචි වීමක් නොමැති විද්‍යාර්ථීන් සඳහා නේවාසිකාගාර පහසුකම් සපයා දෙනු නොලැබේ.

නේවාසික පහසුකම් ලබන සියලුම විද්‍යාර්ථීන් තම පොද්ගලික බඩුබාහිරාදියේ ආරක්ෂාව පිළිබඳ වගකීම පොද්ගලිකවම දරාගත යුතු වේ. ඒ අනුව වටිනා බඩුබාහිරාදිය නේවාසිකාගාරය තුළ තබා ගැනීමෙන් වැළකී සිටිනු ඇතැයි සියලුම නේවාසිකයන් වෙතින් විශ්වවිද්‍යාලය අජේක්ෂා කරනු ලබයි. එම බඩු බාහිරාදිය පිළිබඳ වගකීම කවර හෝ හේතුවක් මත විශ්වවිද්‍යාලය දරනු නොලබන බව අවධාරණය කෙරේ.

නේවාසිකාගාර සම්බන්ධ නීතිරිති

1. සියලුම ලියාපදිංචි විද්‍යාර්ථීන් සඳහා පොද්ගලික ලිපි ගොනුවක් බැඟින් අදාළ නේවාසිකාගාර පාලක/පාලිකාව විසින් පවත්වාගෙන යනු ලැබේ. එම ලිපිගොනුව සඳහා පහත සඳහන් ලියකියවිලි නේවාසිකාගාර පාලක/පාලිකාව වෙත ලබාදීමට විද්‍යාර්ථීන් කටයුතු කළ යුතු ය.
 1. ජාතික හැඳුනුම්පතන් ජායාපිටපතක්
 2. මැතකදී ලබාගත් ජායාරූපයක්
 3. ග්‍රාමසේවක සහතිකයක්
2. නේවාසිකයන්ට නේවාසිකාගාරයේ කාමර වෙන් කර දෙනු ලබන්නේ නේවාසිකාගාර පාලක හෝ පාලිකාව විසිනි.
3. නේවාසිකාගාර පාලක/පාලිකාවගේ අවසර නොමැතිව කිසීම නේවාසිකයෙකු තවත් අයකු සමග තම කාමරය තුළට නොකළ යුතු ය.
4. නේවාසිකාගාරය සතු කිසිදු භාණ්ඩයක් නේවාසිකාගාරයෙන් පිටතට ගෙන යාම තහනම් ය. තව ද අවසර දී ඇති භාණ්ඩ හැර පිටස්තර භාණ්ඩ ද විශ්වවිද්‍යාලයට අයත් වෙනත් භාණ්ඩ ද අවසරයක් නොමැතිව තම කාමරය තුළට ගෙන යාම සපුරා තහනම් ය.

5. රාත්‍රී 10ව පෙර නේවාසිකයේ තම කාමරවල සිටිය යුත්තා හ. තවද ඔවුනු සියලු කළේහිම අනු දිජ්‍යයන්ගේ පොදුගලිකත්වයට ගරු කළ යුතු ය.
6. කිසිදු නේවාසිකයෙකු තම කාමරය තුළ හෝ ඉන් පිටත හෝ අනුයන්ට බාධාවන අපුරින් නොහැසිරිය යුතු ය.
7. නේවාසිකාගාර පාලක හෝ පාලිකාවගේ පුරුව අවසරය නොමැතිව විශ්වවිද්‍යාලයිය දිජ්‍යයකු හෝ කිසිම බාහිර අමුත්තක සිය කාමරවල තවත්වා නොගත යුතු ය.
8. රාත්‍රී 10.00 සිට උදෑසන 6.00 දක්වා නේවාසිකාගාරය තුළ නීහඩතාව රිසිය යුතු අතර එම කාලය තුළ ප්‍රායෝගික පුහුණුවේම් කටයුතුවල තිරත වීම සපුරා තහනම් ය.
9. නේවාසිකයන් තම කාමර තුළ කැම පිසිම සම්පූර්ණයෙන් තහනම් වේ. කැම පිසිය යුත්තේ මුළුතැන් ගේ තුළ පමණි.
10. නිවාඩු කාලවල දී අනවසරයෙන් දිජ්‍ය නේවාසිකාගාරවල යදි සිටිම සපුරා තහනම් වේ.
11. තමන් නේවාසිකාගාරයෙන් බැහැරව යන සැම අවස්ථාවකදීම හා නේවාසිකාගාරයේ පොදු ස්ථානයන්ට යාමේදී නිසි ඇඳුම්න් සැරසී සිටිය යුතු ය.
12. සියලුම නේවාසික දිජ්‍ය දිජ්‍යයාවන් නේවාසිකාගාර පාලක/ පාලිකාවන්ගේ අවසරය නොමැතිව උදෑසන 6.00ව පෙර නේවාසිකාගාරයෙන් බැහැර නොයා යුතු ය. දිජ්‍යයාවන් සවස 6.00න් පසුව ද දිජ්‍යයන් රාත්‍රී 8.00න් පසුව ද නේවාසිකාගාරයෙන් බැහැර නොයා යුතු ය. තවද දිජ්‍යයාවන් රාත්‍රී 8.30ව පෙර ද දිජ්‍යයන් රාත්‍රී 9.30ව පෙර ද තම නේවාසිකාගාරවලට පැමිණිය යුතු අතර නේවාසිකාගාරයන් හි ප්‍රධාන දොරටු රාත්‍රී 10.00ව වසනු ලැබේ.
13. යම් නේවාසිකයෙකු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ නොකඩවා සති දෙකකට වඩා නිවාඩු ලබා සිටින්නේ නම් ඒ බව නේවාසිකාගාර පාලක/පාලිකාවන් වෙත දැනුම් දිය යුතු ය. එසේ නොවන අවස්ථාවකදී එම

නේවාසිකයන්ගේ නේවාසිකාගාර පහසුකම් අත්හිටුවීමේ බලය නේවාසිකාගාර විනය කම්ටුව වෙත පැවතේ.

14. සියලුම නේවාසික දිෂ්‍ය දිෂ්‍යයාවන් නේවාසිකාගාරයෙන් ඉවත්වී යන අවස්ථාවේදී හෝ හඳිසියේ නේවාසිකාගාර වැසිමට සිදුවන අවස්ථාවකදී තමන්ට දී ඇති කාමර යතුරු නේවාසිකාගාර පාලක/පාලිකාවන් වෙත භාර දී ඒ පිළිබඳ සටහන් කරවාගත යුතුය. තවද නේවාසිකාගාරයෙන් අස්ථී යන අවස්ථාවක දී තමන් සතු පොදුගලික බඩුබාහිරාදය ඉවත් කරගත යුතු අතර එවා තැන්පත් කර යාම නිසා සිදුවිය හැකි අවදානම් තත්ත්වයන්ට හෝ අස්ථානගත විය හැකි බඩුබාහිරාදයට විශ්වවිද්‍යාලය කිසිසේත් වගකියනු නොලැබේ.
15. කිසියම් කරුණක් උදෙසා නේවාසිකාගාරයෙන් බැහැර යන විවදී පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා පහත දැක්වෙන පරිදි දින සටහන් පොත් යොදා ඇත. සියලු නේවාසිකයේ අදාළ පොත්වල අත්සන් තැබීය යුතු ය.
 - (i) සාමාන්‍ය අධ්‍යයන කටයුතු සඳහා බැහැරව යාම සහ පැමිණීම සටහන් තැබීමේ පොත
 - (ii) ප්‍රමාද වී පැමිණීම සටහන් තැබීමේ පොත
 - අත්‍යවශ්‍ය අධ්‍යයන කටයුත්තක් සඳහා පමණක් බැහැරව ගොස් රාත්‍රී 8.30න් පසුව පැමිණෙන සිසුන් නේවාසිකාගාරයෙන් බැහැරව යන අවස්ථාවේදී මෙම පොතෙහි ඒ බව සටහන් කළ යුතු අතර රාත්‍රී 10.00ට පෙර නේවාසිකාගාරයට පැමිණිය යුතු ය.
 - ප්‍රමාදවී නේවාසිකාගාරයට පැමිණීමට අපේක්ෂා කරන දිෂ්‍ය දිෂ්‍යනාවන්, නේවාසිකාගාරයෙන් බැහැරව ප්‍රමාද වී පැමිණීමට අවසර ලබා ගැනීමේ අයදුම්පත්‍රයක් සම්පූර්ණ කොට නේවාසිකාගාර පාලක පාලිකාවන්ගෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු ය. නේවාසිකාගාරයට පැමිණ අවස්ථාවේදී එම ආකෘති පත්‍රය ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

ආකෘති පත්‍රය

නොවාසිකාගාරයෙන් බැහැරව ප්‍රමාද වී ඇමුණිමේ අවසර පත්‍රය නම :-	
කාමර අංකය :-	
යිජ්‍යා අංකය :-	
ප්‍රමාද වීමට හෝතුව :-	
අත්සන :-	අනුමත කරමි/නොකරමි
දිනය -
නොවාසිකාගාර පාලක/පාලිකා	

(iii) විශ්වවිද්‍යාල අධ්‍යයන කාලය තුළ නිවාඩු ලබා බැහැරව යාමේ
පොත

16. අමුත්තන් හමුවීම

- අමුත්තන්ගේ පැමිණීම සූදුසු නොවෙතැයි හැඟී ගියහොත්
නොවාසිකාගාර පාලක /පාලිකාවන්ට විශ්වවිද්‍යාලයේ
හෝ බාහිර කවර අමුත්තන්කුට වුවද කවර වේලාවක හෝ
නොවාසිකාගාරයෙන් බැහැරවීමට නියම කළ හැකි ය.
- අමුත්තන් උග්‍ර පෙර සහ රාත්‍රී 7.00ට පසු
නොවාසිකාගාරයට අමුත්තන් කැදිවීම සපුරා තහනම් වේ.
- මෙම හමුවීමට පැමිණෙන අමුත්තන්ගේ අනනාතාව
ආරක්ෂක අංශය වෙත තහවුරු කළ යුතු ය. අමුත්තන්
හමුවීම නොවාසිකාගාරයේ ඒ සඳහා වෙන් කර ඇති පොදු
ස්ථානයේ දී සිදුකළ යුතු අතර ඔවුන් රඳවා ගත හැකිකේ
උපරිම වශයෙන් විනාඩි 30ක කාලයක් පමණි. මෙහිදී
නොවාසිකාගාර යිජ්‍යා අමුත්තන් හැර සෙසු විශ්වවිද්‍යාල යිජ්‍යා අමුත්තන් දී
අමුත්තන් ලෙස සලකනු ලැබේ.

17. නොතික සම්පත් පරිහරණය

1. විදුලී උපකරණ භාවිතය

- (i) නොවාසිකාගාරයන්හි පොදුගලික විදුලී උපකරණ පාවිච්චිය සපුරා කෙනෙකි වේ. (විශේෂ අවස්ථාවලදී පාලක/පාලිකාවගේ අවසරය ඇතිව ඇතැම් විදුලී උපකරණ පාවිච්චි කළ යුතු ය.)
- (ii) නොවාසිකාගාරයේ රුපවාහිනී යන්ත්‍රය, ගුවන් විදුලී සහ කැසට් යන්ත්‍ර අන්‍යතා භාවිතයක් නොවන පරිදි පරිහරණය කළ යුතු ය. රාත්‍රී 10.00න් පසු රුපවාහිනීය තැබුම් කෙනෙකි වේ.
- (iii) නොවාසිකයන් තමන්ගේ කාමර හා නාන කාමරවලින් බැඳුරුව යන විට අනවකා විදුලිපහන් හා විදුලී පංකා නිවා දැමීය යුතු ය. කිසියම් නොවාසිකයෙක්/කිහිප දෙනෙක් සිටින කාමරවල එසේ නිසි පරිදි විදුලී පහන්, පංකා නිවා දැමා ගොස් නොති හසුවුවහොත් ඒ සඳහා වන වියදම ගණන් බලා සිදුවුනු අලාභය නොවාසිකයින් ගෙන් අය කර ගැනීමට කටයුතු කරනු ලැබේ.
- (iv) නොවාසිකාගාරවල පවතින ආලින්දවල හා විවේකාගාරවල සියලු විදුලී පහන් හා විදුලී පංකා රාත්‍රී 10.00ට නිවා දැමීය යුතු ය.
2. නොවාසිකයන් එක් අයකුට වඩා වැඩි සංඛ්‍යාවක් පදිංචිව සිටින කාමරයක ඇති වංචල හා නිශ්චල දේපලවල ආරක්ෂාව ගැන ඔවුනු වෙන්ව ද සාමූහිකව ද වගකිව යුත්තේ වෙති. එම දේපල තැබුම්, විනාශවීම්, හෝ කඩා දැමීම නිසා ඇතිවන අලාභ භානි රට වගකිවයුතු පුද්ගලයාගෙන් හෝ පුද්ගලයින් ගෙන් හෝ අය කර ගනු ලැබේ.
3. කාමරවල ලි බඩු අවධාසිවලට භානි වන සඳහා කාමරවලින් පිටත හෝ නොතැබේය යුතු ය.

- නේවාසිකයන්ට භාර දෙනු ලබන කාමර යතුරු හා වෙනත් යතුරු නැති ව්‍යවහාර් ඒ වෙනුවෙන් අලුතින් යතුරු සැපයීම හෝ කැඩුණු යතුර අලුත් වැඩිය කිරීම සඳහා වැයවන මුදල, එයට වගකිවයුතු නේවාසිකයින් විසින් දැරිය යුතු ය.
- නේවාසිකයන් තමන්ට අයත් බුඩාහිරාදිය නේවාසිකාගාරවලට ගෙන ඒම නොකළ යුතු ය. ඒසේ ගෙනැවීත් අස්ථානගත වන හෝ භානියට පත්වන හෝ බඩු බාහිරාදිය පිළිබඳව විශ්වවිද්‍යාලය සහ ආරක්ෂක අංශය වගකියනු නොලැබේ.

18. මත්ද්ව්‍ය භාවිතය

කිසිදු ගිණුයකු ගිණු නේවාසිකාගාර තුළට කවර අනදුමේ හෝ මත්පැන්/මත්ද්ව්‍යයක් ගෙන ඒම, ඒවා පානය කිරීම හෝ පානය කර පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් ය. නේවාසිකාගාර තුළ සූදු ක්‍රිඩාව ද තහනම් ය.

19. ඇදුම් පිරිසිදු කිරීම

- කවුල්වල, දොරවල්වල හා සද්ධිතලවල ඇදුම් වේළිමට වනා තැබිය යුතු නොවේ. තවද ගාලාවේ ලි බඩු මත ද ඇදුම් වේළිම නොකළ යුතු ය.
- (ii) තාන කාමරවල ඇති බෛසම්වල පෙළීම පිණිස ඇදුම් බහා නොතැබිය යුතු ය.

20. නවක වදය

කිසිම අපුරකින් නවක වදය සිදු කිරීම තහනම් ය. නවක සිසුන්ගෙන් මුදල් එකතු කිරීම, ඔවුන්ට හිංසා කිරීමට සහභාගී වීම හෝ එවැනි කිසිදු හිංසාවකට නොපෙළුම් විය යුතු ය.

මෙහිදී 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරුපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරනු ලබන අතර කිසියම් එයක් හෝ කණ්ඩායමක් හසු ව්‍යවහාර් ඒ සඳහා නීති ප්‍රකාරව කටයුතු කරනු ලබන බව දත් යුතු ය.

21. ආරක්ෂක කටයුතු

- (i) මිනැම අවස්ථාවකදී නේවාසිකාගාරයේ කාමර පරික්ෂා කිරීමේ බලය නේවාසිකාගාර පාලක/පාලිකාවන්ට, උප ගාලාධිපතිවරුන්ට සහ ජෝජ් සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා දිජ්‍යා සේවා) වෙත පැවරේ.
- (ii) නේවාසික දිජ්‍යාවන් නේවාසිකාගාරයට ඇතුළු වීමේදී තම අනන්තතාව තහවුරු කිරීම සඳහා දිජ්‍යා වාර්තා පොත ආරක්ෂක අංශයට ඉදිරිපත් කළ යුතු ය.
- (iii) නේවාසිකාගාරයට ඇතුළු වන සියලු පුද්ගලයන්ගේ බඩු බාහිරාදිය පරික්ෂා කිරීමේ බලය ආරක්ෂක අංශයට පැවරේ.
- (iv) නේවාසිකාගාර පාලක/පාලිකාවන්ගේ පූර්ව අනුමැතියකින් තොරව යතුරුපැදි, රථවාහන වැනි කිසිම වාහනයක් නේවාසිකාගාර භුමිය තුළට රැගෙන ඒම හෝ රදවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් ය.
- (v) නේවාසික දිජ්‍යාවන් අතර හෝ ආරක්ෂක නිලධාරීන් හෝ පවිත්තා සේවකයින් සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයන් පවතී නම් නේවාසිකයින් ඒ බව වහාම අදාළ නේවාසිකාගාර පාලක/පාලිකාවන් වෙත දැනුමිදීම කළ යුතු ය. ඒ සඳහා සිපුන් මැදිහත් නොවිය යුතු ය.

නේවාසිකාගාර පාලක/පාලිකාවන් නොමැති අවස්ථාවක නේවාසිකයන් අතර ඇති වන්නාවූ ගැටුළු තත්ත්වයක දී ඒ සඳහා මැදිහත් වීමට ආරක්ෂක අංශයට බලය පැවරේ.

22. වෙවදා ප්‍රතිකාර

නේවාසික දිජ්‍යායන් කිසියම් අසනීපයක් සඳහා අඛණ්ඩව වෙවදා ප්‍රතිකාර ගන්නේ නම් ඒ පිළිබඳව නේවාසිකාගාර පාලක/පාලිකාවන් දැනුවත් කළ යුතු ය. පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා වෙවදා ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් විශ්වවිද්‍යාලයේ වෙවදා මධ්‍යස්ථානය වෙත යා යුතු ය. රාත්‍රී කාලයේ දී වෙවදා ප්‍රතිකාර අවශ්‍ය වූ විට ඒ පිළිබඳව නේවාසිකාගාර පාලක/පාලිකාවන් දැනුවත් කොට ඔවුන්ගේ උපදෙස් පරිදි රුපයේ ආරෝග්‍ය ගාලාවකට යා යුතු වේ.

23. නේවාසිකාගාර දිජ්‍යු කමිටු පත්කිරීම

නේවාසිකාගාරයේ සිටින සියලුම දිජ්‍යු කණ්ඩායම් නියෝජනය වන පරිදි සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක් මේ සඳහා පත්කර ගත යුතු ය. මෙම කමිටුව අධික්ෂණය කිරීමේ බලය නේවාසිකාගාර පාලක පාලිකාවන්ට පැවරේ.

24. නේවාසිකාගාරය තුළ ඇතිවන ගැටළ සහගත තත්ත්වයන්හිදී මැදිහත්ව කටයුතු කිරීමට, නේවාසිකාගාර විනය කමිටුවක් පත් කරනු ලැබේ. එම නේවාසිකාගාර විනය කමිටුව පහත සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

1. සම ජේත්ත්ය දිජ්‍යු උපදේශකවරු - (සම සහාපති)
2. නේවාසිකාගාර පාලක/පාලිකාවන් - (සාමාජික)
3. ජේත්ත්ය සහකාර ලේඛකයිකාරී/අධ්‍යක්ෂක/භාෂා හා දිජ්‍යු සේවා (ලේකම්)

25. නව නේවාසිකාගාර සඳහා නිවාස ලබා ගැනීමේදී සහ නේවාසිකාගාරවලට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීමේදී ඒ සඳහා නේවාසිකාගාර පාලක පාලිකාවන් ද ඇතුළත් වන පරිදි කමිටුවක් පත්කර ගත යුතු ය.

26. නේවාසිකාගාර නීති රිතිවලට පටහැනිව කටයුතු කරන නේවාසිකාගාරයෙන් නේවාසික පහසුකම් විනය කමිටුවේ ආවරණ අනුමැතියට යටත්ව තාවකාලිකව අත්හිටුවීම ට නේවාසිකාගාර පාලික/පාලිකාවන්ට පූර්ණ බලය පැවරේ.

27. නේවාසිකාගාර සඳහා නියි පරිදි ලියාපදිංචි නොවීම.

- (i) ලියාපදිංචියකින් තොරව අනවසරයෙන් නේවාසිකාගාරවල රඳි සිටීම සඳහා එක් මාසයක් වෙනුවෙන් අය කරනු ලබන දඩ මුදල රු. 1000/-යි.
- (ii) නියමිත දිනට පසුව ලියාපදිංචි වන නේවාසිකාගාර පහසුකම් අපේක්ෂකයින් සඳහා අය කරන දඩ මුදල රු.250/-යි.

(iii) ලියාපදිංචියකින් තොරව රඳී සිටිය හැක්කේ ඒ සඳහා අනුමැතියක් ලබාගෙන ඒ සඳහා යෝජිත අයකිරීමකින් පසුව නිශ්චිත කාල සීමාවකට පමණි. රඳීසිටීමක් හෝ අනුබල දීමක් සිදුකර ඇති බවට වාර්තා ව්‍යවහාර් විශ්වවිද්‍යාල නේවාසිකාගාර නීති උල්ලාසනය කිරීමක් සේ සලකා කටයුතු කරනු ලැබේ.

05. ශිෂ්‍ය උපදේශක සේවය

පියයේ සම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරයා යටතේ සංගිත, තර්තන හා නාට්‍ය කලා සහ දායා කලා පිය සඳහා වෙන් වශයෙන් ශිෂ්‍ය උපදේශක/෋පදේශකාවන් පත්කර ඇත. මධ්‍ය පොදුගලික, මාත්‍යික, අධ්‍යායන හෝ වෙනයම් ගැටුපු ඇත්තම් ඒ පිළිබඳ අවබෝධයකින් හා හැඟීමින් ශිෂ්‍ය උපදේශකවරුන් කටයුතු කරන බැවින්, එබදු අවශ්‍යතා ඔවුන්ගේ අවධානයට යොමු කිරීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යහපත සඳහාම වේ. මෙසේ දැනුම් දෙනු ලබන කරුණු, ශිෂ්‍ය උපදේශකවරුන් ඉතාමත් රහස්‍යගතව තබා ගනු ඇත. සතියේ සැම දිනකම පෙරවරු 8.00 සිට පස්ස්වරු 4.00 දක්වා මබට සම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකවරු මුණ ගැසීමට පූඩ්‍රවන. තවද අනෙකුත් ශිෂ්‍ය උපදේශකවරුන් ද අදාළ අධ්‍යායන අංශවලදී හමු විය හැකි ය.

06. ප්‍රස්ථානකාලය

විශ්වවිද්‍යාලයිය සියලුම විද්‍යාර්ථීන්ගේ සහ අධ්‍යායන/අනාධ්‍යායන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පරිහරණය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ප්‍රස්ථානකාලය හෝටන් පෙදෙස දායා කලා පිය පරිගුයේ ස්ථාපිත කොට තිබේ. මිට අමතරව කොළඹවල පරිගුයෙහි සහ ඇල්බට වන්ද්වංකයේ තර්තන හා නාට්‍ය කලා පිය පරිගුයෙහි ගාබා ප්‍රස්ථානකාල දෙකක් ද පවත්වා ගෙන යනු ලැබේ.

පාඨකයින්ට ප්‍රස්ථකාල එකතුව ගෛවෙනය කිරීම සඳහා මාර්ග ගත ප්‍රස්ථකාල සුවියක් (Online Public Access Catalog - OPAC) හඳුන්වා දී ඇති අතර [http:// infosys.lib.vpa.ac.lk/](http://infosys.lib.vpa.ac.lk/) යන වෙබ් ලිපිනයෙහි අන්තර්ජාලය ඔස්සේ ප්‍රස්ථකාල සුවියට ප්‍රවේශ විය හැකි

ය. එමෙන්ම, පුස්තකාලය සතු මාරුග ගත විද්‍යුත් වාර සගරා (Online Electronic - Journals) පරිභිශ්‍යතයට ද සැම පුස්තකාල පරිග්‍රයක් තුළම පහසුකම් සලසා ඇත.

පුස්තකාලය සතු ඩිජිටල් සම්පත් එකතුව <http://repository.lib.vpa.ac.lk/> යන වෙබ් ලිපිනයෙන් අන්තර් ජාලය ඔස්සේ ගවෙෂණය (Search) කිරීමට සහ බාගතකිරීමට (Download) අවශ්‍ය පහසුකම් සලසා තිබේ. පුස්තකාල එකතුන් සහ සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු පුස්තකාල අත්පාත පරිභිශ්‍යතය කිරීමෙන් හෝ <http://lib.vpa.ac.lk/> යන ලිපිනයෙන් පුස්තකාලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය.

07. වෛද්‍ය සේවය

පවත්නා හොතික හා මානව සම්පත් උපයෝගී කරගෙන විශ්වවිද්‍යාලය විසින් ඇල්බට වන්ද්විංක, දායා කළා පිය සහ කොහුවල පරිග්‍රයන්හි වෙදා මධ්‍යස්ථාන තුනක් පවත්වාගෙන යනු ලැබේ. අධ්‍යයන කාලය තුළ සතියේ සැම දිනකම පෙ.ව.4.00 සිට පෙ. 4.00 දක්වා වෙදා මධ්‍යස්ථානය විවෘතව පවති. එකී කාලය තුළදී වෛද්‍යවරයකුගේ සහ පූහුණු හේද නිලධාරියකුගේ සේවය ලබාගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාචන්ට හැකි වේ.

ගැටුණ සහගත අවස්ථාවන්වලදී විශ්වවිද්‍යාල වෛද්‍යවරයා අවස්ථානුකුලව සුදුසු කටයුතු ඉටුකරනු ඇත.

නව ප්‍රවේශීන් සඳහා වෛද්‍ය පරික්ෂණ

සිසුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංශය වන්නේ වෙදා පරික්ෂණයයි. සැම විද්‍යාර්ථීයක්ම මෙම වෙදා පරික්ෂණයට පෙනී සිරිය යුතු වේ. වෙදා පරික්ෂණ විශ්වවිද්‍යාලය තුළ දී පැවත්වීමට අවශ්‍ය පහසුකම් තොමැති බැවින් ඔබ විසින් ආසන්නතම රජයේ රෝහලක දී වෙදා පරික්ෂණයට පෙනී සිට වෙදා වාර්ථාව ලබා ගත යුතු ය.

වෙදා පරික්ෂණයක් පවත්වනු ලබන්නේ විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට නොව, ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහාය. මේ මගින්

අදරු වියේ පටන් වැළඳුණු රෝග හා ප්‍රතිකාර ගන්නා ලද රෝග පිළිබඳ සත්‍ය තොරතුරු වෙවදා මධ්‍යස්ථානයට ලැබේ.

වෙවදා පරීක්ෂණයකදී නියම කරනු ලබන කණ්ඩාඩි ලබා ගැනීම හා දත් පරීක්ෂා කරවා ගැනීම තමන් විසින් කරගත යුතු ය.

ප්‍රතිගක්තිකරණය

පිටගැස්ම සඳහා ප්‍රතිගක්තිකරණය ලබා දිය යුතු අවස්ථාවන්හි දී විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය මධ්‍යස්ථානය විසින් අවශ්‍ය ප්‍රතිගක්තිකරණ එන්නත් ලබාදීමට කටයුතු කරනු ඇතේ.

වෙවදා ප්‍රතිකාර ලබාගැනීම

ප්‍රතිකාර ගැනීමට වෙවදා මධ්‍යස්ථානයට පැමිණෙන විට, වෙනත් වෙවදාවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත්තාම්, ඒම බෙහෙත් වට්ටෝරු හා රෝග විනිශ්චය කාඩ්පත් රැගෙන එන්නේ නම් ප්‍රතිකාර කිරීම පහසු වේ.

ඩිජ්‍යාලි ගරහණී අවස්ථාවේ හෝ කිරිදෙන ලදරුවන් සිටින අවස්ථාවේ සිටින් නම්, ඒ බව වෙවදා මධ්‍යස්ථානයට දැනුම දීම අත්‍යවශ්‍ය වේ. එවැනි අවස්ථාවලදී දීමට තුළුණු මාශධවලින් ඇති විය හැකි අතුරු ආබාධ වළක්වාගත හැකි ය.

වෙවදා සහතික

විශ්වවිද්‍යාලයේ ඩිජ්‍යාලි අධ්‍යාපන් අධ්‍යයන වර්ෂය තුළ දේශන හා ප්‍රායෝගික පන්තිවලට සහභාගි වීම අත්‍යවශ්‍ය වන අතර අසනීප තත්ත්වයක දී මිස වෙනත් අවස්ථාවලදී වෙවදා සහතික ඉදිරිපත් කිරීමෙන් වැළකි සිටිය යුතු ය.

ශ්‍රී ලංකා වෙවදා මණ්ඩලයේ නීති රිතිවලට අනුකූලව නිකුත් කර ඇති වෙවදා සහතික පමණක් විශ්වවිද්‍යාලය මින් පිළිගනු ලබන අතර රෝග පටහැනිව නිකුත් කර ඇති වෙවදා සහතික ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය විශ්වවිද්‍යාල වෙවදා නිලධාරියා සතු ය.

විභාග පැවත්වෙන කාලසීමාව තුළ පිළිගනු ලබන්නේ රජයේ රෝහලකින් නිකුත් කරන වෙවදා සහතික පමණි. හැසි අසනීපයකදී

විභාගය පැවැත්වන දිනය තුළ ඒ බව පිය කාර්යාලයට සහ විශ්වවිද්‍යාල වෙවදා නිලධාරියා වෙත දැනුම් දිය යුතු අතර අදාළ දින සිට දින 14 ක් ඇතුළත එම වෙවදා සහතික විශ්වවිද්‍යාලය වෙවදා නිලධාරියා මගින් අනුමත කරවාගෙන පිය කාර්යාලයට හාරිය යුතු ය. ප්‍රමාද වී ලැබෙන වෙවදා සහතික වෙවදා නිලධාරියා/පිය කාර්යාලය මගින් ප්‍රතික්ෂේප කරනු ඇත.

සැම වෙවදා සහතිකයකම වලංගුහාවය ගැන විශ්වවිද්‍යාල වෙවදා නිලධාරියා විසින් පරීක්ෂා කරනු ලබන අතර අවසාන තීරණය ගැනීම වෙවදා නිලධාරියා සතු වේ.

1. අධ්‍යාපන වර්ෂය තුළ ප්‍රායෝගික පන්ති සහ දේශන පවත්වන කාලවලදී අසනීප වීම

- a) පොදුගලික වෙවදා මධ්‍යස්ථානවලින් ප්‍රතිකාර ලබා ගත්තේ නම් නැවත පැමිණීමේදී අදාළ වෙවදාවරයා විසින් නිකත් කරන ලද වෙවදා සහතිකය රැගෙන ආ යුතු ය. එම වෙවදා වාර්තාව අවසාන වන දින සිට දින 14 ක් ඇතුළත විශ්වවිද්‍යාල වෙවදා නිලධාරියා මගින් සහතික කරවා ගෙන පිය කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු ය. එසේ දින 14ක් ඇතුළත පැමිණීමට නොහැකි අවස්ථාවලදී එය වෙවදා මධ්‍යස්ථානයට ලිඛිතව දැනුමිදිය යුතු ය. (වෙවදා සහතික විශ්වවිද්‍යාල වෙවදා නිලධාරියා මගින් සහතික කරවා ගැනීම අත්‍යවශ්‍ය වේ.)
- b) රජයේ රෝහලක නේවාසිකව හෝ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගත්තේ නම්

හෝ

- c) විශේෂය වෙවදාවරයෙකුගෙන් ප්‍රතිකාර ගත් අවස්ථාවලදී ද වෙවදා සහතික විශ්වවිද්‍යාල වෙවදා නිලධාරියා මගින් සහතික කරවා ගැනීම අත්‍යවශ්‍ය වේ.

2. විභාග පැවැත්වන කාල වකවානුවල අසනීප හෝ මානසික පිඩාවලට ලක් වීම

- a) එදිනම විශ්වවිද්‍යාල වෙවදු නිලධාරියා හමු විය යුතු ය. එම වෙවදු සහතිකය විභාග අංශය වෙත ඉදිරිපත් කළ යුතු ය.
- b) විශ්වවිද්‍යාල වෙවදු මධ්‍යස්ථානයට පැමිණීමට අපහසු අවස්ථාවලදී එදිනමතම පියයේ සහකාර ලේඛකාධිකාරීවරයාට ලිඛිතව දැනුම්දිය යුතු ය.
- c) විභාග සඳහා නොපැමිණී විට රජයේ රෝහලකින් හෝ විශ්ෂේෂ වෙවදුවරයකු නිකුත් කරන ලද වෙවදු සහතිකයක් රැගෙන එම අනිවාර්ය වේ. (ඉහත සඳහන් a, b අවස්ථාවලදී හැර)
- d) අදාළ දිනම තම පියයේ සහකාර ලේඛකාධිකාරීවරයාට සහ විශ්වවිද්‍යාල වෙවදු නිලධාරී වෙත දැන්වූයේ නම් පමණක් පොදුගලික වෙවදු මධ්‍යස්ථානවල වෙවදු සහතික ඉදිරිපත් කළ හැකි ය. එම වෙවදු සහතිකය විශ්වවිද්‍යාල වෙවදු නිලධාරියා මගින් සහතික කරවා ගත යුතු ය.
3. කුමන ආකාරයක වෙවදු සහතික හෝ රෝග විනිශ්චයේ පිටපතක් සහතික කර ගැනීමට අවශ්‍ය නම් මුල් ලියවිල්ල සමග විශ්වවිද්‍යාල වෙවදු නිලධාරියා වෙත රැගෙන ආ යුතු ය.
4. වෙනත් පිළිගත් හේතුන් මත අධ්‍යයන කටයුතුවලට සහභාගි වීමට අපොහොසත් වන අවස්ථාවලදී අදාළ කරුණු පියාධිපති, අංශාධිපති හෝ ශිෂ්‍ය සේවා අංශයේ ජේවුණ්ඩ් සහකාර ලේඛකාධිකාරීවරයාට ඉදිරිපත් කළ යුතු ය. (අසත්‍ය වෙවදු වාර්තා රැගෙන එමෙන් වැළකිය යුතු ය.)
5. ආයුර්වේද වෙවදුවරයකුගෙන් හෝ දේශීය වෙවදුවරයකුගෙන් ප්‍රතිකාර ගත්තේ නම් පිළිගත හැකි වෙවදු සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල වෙවදු නිලධාරියාගේ අනුමැතිය ලබාගත යුතු ය. සාවදු වෙවදු සහතික වෙවදු නිලධාරී විසින් ප්‍රතික්ෂේප කළ හැකි ය.

විභාග පැවැත්වන අවස්ථාවේදී රෝගාධාරී හෝ මානසික පිඩා ඇති වුවහොත් විශ්වවිද්‍යාල වෙවදු නිලධාරියා හමු විය යුතු ය. වෙවදු මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි තරම රෝගී

ව්‍යවහාර්ත් ඒ බව වෙටදා මධ්‍යස්ථානයට දැන්විය යුතු ය. වෙටදා නිලධාරියා හෝ හේද නිලධාරී හෝ අවශ්‍ය ව්‍යවහාර්ත් එම ස්ථානයට පැමිණෙනු ඇත.

සැලකිය යුතුයි - පූර්ව දැනුම් දීමකින් තොරව කළේගතවේ රගෙන එන හෝ නිසි ලියාපදිංචි අංකයක් නොමැති හෝ අපැහැදිලි රෝග හා රෝග ලක්ෂණවලින් යුත්ත හෝ කපා කොටා සකස් කරන ලද වෙටදා සහතික විශ්වවිද්‍යාල වෙටදා නිලධාරියා සහතික කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇත.

08. විභාග අංශය

විභාග අංශය මගින් විශ්වවිද්‍යාලයේ පීය ත්‍රිත්වයෙහිම අභ්‍යන්තර ගිණුයන්ගේ පළමුවන වසරේ සිට අවසාන වසර දක්වා සියලුම ලිඛිත විභාග පැවැත්වීම, ලිඛිත හා ප්‍රායෝගික විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ආදි විභාග සම්බන්ධ සියලු කටයුතු සිදු කරනු ලැබේ.

මෙයට අමතරව උපාධිය සාර්ථකව සම්පූර්ණ කරන සිසුන් සඳහා වාර්ෂිකව උපාධි ප්‍රදානේයේ සංවිධානය කිරීම, උපාධිය සම්පූර්ණකර විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන් වෙනුවෙන් සහතිකපත් නිකුත් කිරීම, බාහිර ආයතන වෙත අධ්‍යයන වාර්තා ඉදිරිපත් කිරීම, ප්‍රතිඵල සනාථ කිරීම ආදි කටයුතු ද විභාග අංශය මගින් සිදු කරනු ලැබේ.

අධ්‍යයන විෂයයන් සඳහා ලියාපදිංචිවීම්

ඡිණු සේවා අංශයේ අධ්‍යයන ලියාපදිංචියෙන් පසු ව ඡිණුයන් හැදැරීමට අපේක්ෂිත විෂයන් සඳහා පීය කාර්යාලයෙන් නිකුත් කරන අයදුම්පත්තු සම්පූර්ණකර පීය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන කාලසීමාව තුළ ලියාපදිංචි විය යුතු ය.

ලියාපදිංචිය ප්‍රමාද ව්‍යවහාර්ත් පහත පරිදි දඩ මුදල් අය කරනු ලැබේ.

1. නියමිත දිනයට පසුව ප්‍රථම මාස තුන ඇතුළත ලියාපදිංචි වන ඕනෑම සිසුවෙකුගෙන් අයකරනු ලබන දඩ මුදල රුපියල් 250/= කි.

2. නියමිත දිනයට පසුව ප්‍රථම මාස තුන ගිය පසු හය මසක කාලය තුළ ලියාපදිංචි වන සිසුන්ගෙන් අය කරනු ලබන දේ මුදල රුපියල් 500/= කි.
3. නියමිත දිනයට පසුව මුල් මාස 6 ඉක්මවූ පසු ලියාපදිංචි වන සිසුන්ගෙන් අය කරනු ලබන මුදල රුපියල් 750/= කි. විහාග කාලසටහන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදුකරනු ලබන ලියාපදිංචිය වෙනුවෙන් අය කරන දේ මුදල රුපියල් 1000/= කි.

උපරිම අධ්‍යයන කාල සීමාව

නියමිත වර්ෂ 4 ඇතුළත පිළිගත හැකි සාධාරණ හේතුමත අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාල අභියාචනා කමිටුව වෙත අභියාචනයක් යොමු කළ හැකි වේ.

එසේ යොමු කළ අභියාචනය සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව සම්පූර්ණ කරගත යුතු විෂයන් සම්පූර්ණ කරගත යුතු අතර, මේ සියලුම කටයුතු වසර 8ක් ඇතුළත නීම කර ගතයුතු වේ.

පුනර් පරික්ෂණ සඳහා ලියාපදිංචි විම

අසමත් සහ පෙනී නොකිරී පරික්ෂණ සඳහා නැවත පෙනී සිටීමේදී විහාග අංශයෙන් තිකුත් කරනු ලබන අයදුම්පත සම්පූර්ණ කර විහාග අංශය මගින් ප්‍රකාශයට පත් කරනු ලබන කාලසීමාව තුළ අදාළ විෂයයන් සඳහා ලියාපදිංචි විය යුතු ය.

විහාග අංශය විසින් විහාග සඳහා ලියාපදිංචි වීමට දැනුමේදෙන අවසාන දිනයෙන් පසු සිදුකරනු ලබන ලියාපදිංචිවිම වෙනුවෙන් රුපියල් 1000/= දේ මුදලක් අයකරනු ලැබේ. කාලසටහන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු විහාග සඳහා ලියාපදිංචි කර නොගන්නා අතර, පළමු වන සෙමෙස්තරයේ කාලසටහන් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු සෙමෙස්තර දෙක සඳහාම ලියාපදිංචි විය නොහැකි ය.

විද්‍යාර්ථීන් විෂය ලියාපදිංචියේදී සහ පුනර් පරික්ෂණ සඳහා විහාග අංශයේ ලියාපදිංචි වීමේදී එම ලියාපදිංචි වන විෂයයන් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම විද්‍යාර්ථීන් සතු වේ.

පුනර් පරික්ෂණ සඳහා ලියාපදිංචිමේ දී ලිඛිත සහ ප්‍රායෝගික පරික්ෂණ සඳහා වෙන් වශයෙන් අයදුම්පත් සහ මුදල් ගෙවීම් සිදුකළ යුතු ය. යම් විෂයක් ලිඛිත සහ ප්‍රායෝගික ලෙස කොටස්වලින් සමන්විත වී ඇති විට එම විෂය පුනර් පරික්ෂණය ලෙස ලියාපදිංචි වීමෙදී ඉහත ලෙසම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු ය.

විභාග ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය

අදාළ විෂයෙහි විභාග ප්‍රතිඵල තිබත් කර දින 14ක් ඇතුළත විභාග ප්‍රතිඵල නැවත සම්ක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ය. විභාග ප්‍රතිඵල සම්ක්ෂණය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී එක් එක් විෂය සඳහා වෙන වෙනම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. විභාග අංශය වෙතින් අයදුම්පත් යක් ලබා ගැනීමේදී එක් විෂයක් සඳහා රුපියල් 1000/=ක මුදලක් සරප් වෙත ගෙවා ලබාගත් රිසිට්පත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වේ.

අනියාවනා ඉදිරිපත් කිරීම

1. යම් විභාග අපේක්ෂකයෙක් අසනීප විම නිසා ලිඛිත හෝ ප්‍රායෝගික පරික්ෂණයක් සඳහා පෙනී නොසිරී අවස්ථාවක දී පරික්ෂණ පැවැත්වෙන කාලසීමාව තුළ හෝ පරික්ෂණ අවසාන විමෙන් දින 14ක් ඇතුළත විශ්වවිද්‍යාලයේ වෙවදා නිලධාරියා වෙත වාර්තා කර වෙවදා සහතිකයක් ලබාගත යුතු ය.
2. නොවැලැකවිය භාකි හේතුවක් මත එසේ කිරීමට අපොඩාසන් වන අපේක්ෂකයන් තමා පදිංචි ප්‍රදේශයේ දිස්ත්‍රික් වෙවදා නිලධාරියාගෙන් හෝ රජයේ ආර්ථ්‍ය ගාලාවක වෙවදාවරයුගුගෙන් හෝ පොද්ගලික වෙවදාවරයුගුගෙන් ලබා ගත් වලංගු වෙවදා සහතිකයක් විශ්වවිද්‍යාල වෙවදාවරයාගේ සහතිකයක් සමග අදාළ පරික්ෂණය පැවැත්වූ දින සිට දින 14 ක් ඇතුළත පියියෙන් ලබාගත් පෝරමය සම්පූර්ණ කර වෙවදා සහතිකය ද සමග විභාග අංශය වෙත ඉදිරිපත් කළ යුතු ය.
3. පොද්ගලික වෙවදාවරයුගුගෙන් හෝ දේශීය වෙවදා ආයතනයකින් හෝ ලබාගත් වෙවදා සහතිකයක් නම් විශ්වවිද්‍යාලයේ වෙවදාවරයාගෙන් සහතික කරවා ගත යුතු ය.

09. ගාරීරික අධිකාපන අංශය

විශ්වවිද්‍යාලයේ ක්‍රිඩා කටයුතු සංචිඛාතය හා ගාරීරික අධ්‍යාපන වැඩසටහන්, විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අවශ්‍යකාවන්ට අනුකූලව සකස් කරන ලද සැලසුම් සහගත වැඩසටහනකි. මෙම ක්‍රිඩා හා ගාරීරික අධ්‍යාපන වැඩසටහන විද්‍යාර්ථීන් ගේ ජීවන කුසලතා වර්ධන අත්දැකීමක් පමණක් නොව අධ්‍යාපන කටයුතුවලට පිටුවහැක් ලබා දෙන්නකි. විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන්ට මෙම ක්‍රිඩාවන්ගේ සංචිඛාතාත්මක ප්‍රහුණුවීම් සඳහා සහභාගි වීමට හැකියාව ඇත.

මෙම අංශය මගින් සංචිඛාතය කරනු ලබන ක්‍රිඩා වැඩසටහන් සංක්ෂීප්තව පහත දක්වා ඇත.

1. ගාරීරික යෝග්‍යතා වැඩසටහන
2. ක්‍රිඩා විශේෂිත ප්‍රහුණු වැඩසටහන
3. අභ්‍යන්තර හා බාහිර තරග වැඩසටහන
4. පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන
5. වාර්ෂික ඇගයීම් වැඩසටහන

මෙම වැඩසටහන්වලට අමතරව ජාතික ක්‍රිඩා සංගම මගින් පවත්වන ජාතික තරග වැඩසටහන සඳහා විශ්වවිද්‍යාලය කණ්ඩායම් සහභාගි කරවීම ද, අන්තර් විශ්වවිද්‍යාලයිය හා ලෝක විශ්වවිද්‍යාලයිය ක්‍රිඩා තරග සඳහා යොමු කරවීම ද ජාතික ප්‍රහුණු සංචිත සඳහා විශ්වවිද්‍යාලය නියෝජනය කිරීමට අවකාශ ලබා දීම ද සිදු කෙරේ.

ක්‍රිඩා වැඩසටහන් හා ප්‍රහුණුවීම් පිළිබඳ උපදෙස් හා තොරතුරු විශ්වවිද්‍යාලයේ ගාරීරික අධ්‍යාපන අංශයෙන් ලබාගත හැකිය. මෙම අංශය සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ හෝරෝටන් පෙදෙස පරිග්‍රයේ පිහිටා ඇත. ගාරීරික හා මානකික ඒකාග්‍රතාව මෙන්ම අනෙකුතා සුහුදතා වර්ධනය කිරීම ගාරීරික අධ්‍යාපන අංශයේ පරමාර්ථය සි.

10. තොරතුරු තාක්ෂණ කේන්ද්‍රය (පරිගණක ඒකකය)

විශ්වවිද්‍යාල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රය පිහිටුවන ලදී. එමගින්

සංගිත, දායා කලා හා නර්තන හා තාට්‍ය කලා පියවල පළමුවන, දෙවන, තෙවන හා අවසාන වසර සිපුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන්ගේ උපාධි පාඨමාලාව සඳහා පරිගණක විෂය ඒකක ඉදිරිපත් කරයි. සියලුම පිය වල පළමුවන වසර පරිගණක විෂය සම්භාර (GPA) ගණනය කිරීමට යොදා ගනී.

තොරතුරු තාක්ෂණ කේන්ද්‍රයේ අනෙකුත් ක්‍රියාකාරකම්

- i තෝරාගත් විෂය පථයන් ඔස්සේ අධ්‍යාපන හා අන්තර්ජාල මැණ්ඩුලය සහ විද්‍යාර්ථීන් සඳහා පරිගණක පූහුණු වැඩසටහන්/වැඩමුළු/සම්මත්තුණ පැවැත්වීම.
- ii විශ්වවිද්‍යාලයේ අන්තර්ජාල සහ විදුත් තැපෑල් සේවාවන් සැපයීම.
- iii විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම.
- iv දැඩිංග, මඟ්‍යකාංග සහ පරිගණක ජාල සහයක සේවා සැපයීම.

11. ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය

විශ්වවිද්‍යාල සිපුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය ස්ථාපිත කරන ලදී. වර්තමාන විෂය නිරදේශය සකසා ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන, ඉංග්‍රීසි භාෂා විභාගයට (UTEL) University Test of English Language අනුකූල වෙමින් ය. එසේම විෂය නිරදේශය කොටස් හතරකින් සමන්විත වන අතර ඒවා පිළිවෙළින් පළමුවන, දෙවන, තෙවන, හා සිව්වන වසරවලදී සිපුන් අධ්‍යාපනය කරයි. පළමුවන වසර සිපුන් සඳහා ඉංග්‍රීසි විෂය අනිවාර්ය වේ. දෙවන, තෙවන හා සිව්වන වසරවලදී ඉංග්‍රීසි භාෂාව අතිරේක විෂයක් ලෙස හැඳුරීමට සිපුන්ට හැකි වේ. මෙම පාඨමාලාවන්හි මූලික අරමුණ වනුයේ ඉංග්‍රීසි භාෂාව හෝදින් හැසිරවීය හැකි උපාධිධාරීන් පිරිසක් බිජි කිරීම ය.

12. වෘත්තීය මාරුගෝපදේශන ඒකකය

වෘත්තීය මාරුගෝපදේශන ඒකකය මගින්, විද්‍යාර්ථීන්ට තමාගේ කුසලතාවයන් සහ අනාගත බලාපොරොත්තු වලට වඩාත් ගැලපෙන ලෙස උපාධි පාඨමාලාවන් හා විෂය ඒකක තෝරා ගැනීමට උපදේශකත්වය ලබා දීම සහ විද්‍යාර්ථීන්ගේ මෘදු කුසලතාවයන් වර්ධනය කිරීමේ විවිධ වැඩසටහන් කාලානුරුපිව සංවිධානය කිරීම කරනු ලැබේ. එමගින් සියලුම විද්‍යාර්ථීන්ට තමන් විසින් තෝරාගත් විෂය ඒකකයන්ට ගැලපෙන පරිදි තෝරාගත් ආයතනවල වෘත්තීය පූහුණුව සඳහා යොමුවීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනු ඇත.

13. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හා සමානත්වය පිළිබඳ මධ්‍යස්ථානය

විශ්වවිද්‍යාලයේ කිසිම පියායකට සම්බන්ධ නොවන මෙම මධ්‍යස්ථානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන ස්වාධීන මධ්‍යස්ථානයක් වන අතර පාලනය හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පූර්ණකාලීන අධ්‍යක්ෂවරයකු යටතේ උපකුලපතිතමාගේ උපදෙස් හා අධික්ෂණය මත පවතී.

විශ්වවිද්‍යාලයේ සියලුම දිෂ්‍ය දිජ්‍යාවන්ට, අධ්‍යයනය කාර්යමණ්ඩලයට සහ අන්තර් කාර්යමණ්ඩලයට මෙහි සේවාවන් ලබාගැනීමට හැකිය. මෙම මධ්‍යස්ථානය මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත් කිරීම (awareness services), ඉගෙන්වීම (Teaching) හා පර්යේෂණයන් (Researches) ප්‍රධාන කරයෙන් ලෙස ක්‍රියාත්මක කරන අතර එම කාර්යයන් පහසුවෙන් ක්‍රියාත්මක කිරීම උදෙසා පහත දැකරෙහි සුවිශේෂ අවධානය යොමු කෙරේ.

- i ලිංගික හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දැනුවත් කිරීම හා බලගැන්වීම
- ii ලිංගික හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ දේශන සාකච්ඡා හා වැඩුම්පූල පැවැත්වීම
- iii ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ හා සමානත්වය පිළිබඳ පර්යේෂණයන් කිරීම පිළිබඳ වැදගත්කම විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය

දැනුවත් කිරීම හා පර්යේෂණවලදී මෙන්ම ඉගැන්වීම්වලදී විශේෂ අවධානය යොමු කරවීම.

14. ජේ.ඩී.ඩී. පෙරේරා කලාගාරය

දායා කලා පිය පරිග්‍රයේ පිහිටා ඇති මහල් තුනකින් යුත් වාසු සමන පහසුකම් සහිත කලාගාරය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රරෝගාමී ආයතනය වූ රජයේ ලේඛන කලායතනයේ ආරම්භක අධිපතිවරයා වූ කලාගුරු ජේ. ඩී. ඩී. පෙරේරා අනුස්මරණය සඳහා ඒ නමින් හඳුන්වා ඇත.

දායා කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීම ජේ. ඩී. පෙරේරා කලාගාරය පිහිටුවේමේ ප්‍රධාන අරමුණ වන අතර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දායා කලා පියයේ අවසාන වසර උපාධි අපේක්ෂකයින්ගේ නිරමාණ පුද්රුණන, අධ්‍යයනාංශ මගින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික හා කලාත්මක වශයෙන් වැදගත්වන්නා වූ පුද්රුණන පැවැත්වීම මගින් දායා කලා අධ්‍යයන ක්ෂේත්‍ර ප්‍රථ්‍යා කිරීම සඳහා යොදා ගැනේ. එමෙන්ම වාණිජමය පදනමක් මත අභිසංරක්ෂක ව්‍යාපෘතින් සඳහා ලබා දීම සිදු කරයි.

දායා කලා පියයේ පූර්ව අවධියේ දෙවන විද්‍යාල්පතිවරයා වූ බේවිඩ් පෙන්වර් නම් ප්‍රකට සිත්තරාගේ නිරමාණ දහනවයකින් (19) සමන්වීත ස්ථීර පුද්රුණන කුටියක් ජේ. ඩී. ඩී. පෙරේරා කලාගාරයේ දෙවන මහල් ස්ථාපිත කර ඇති අතර පොදු කලා රසිකයින් පාසැල් දිජ්‍යායින් ඇතුළු අධ්‍යාපනික අවශ්‍යතා සඳහා නරඹන්නන් මෙන්ම විදේශීය නරඹන්නන් සඳහා සතියේ දිනයන්හි පේ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා විවෘතව පවතී.

15. සී. ද එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පියයට අනුබද්ධ ඒකකයක් ලෙස ස්ථාපනය කර ඇති සී. ද එස්. කුලතිලක සංරක්ෂණ හා පර්යේෂණ ඒකකය සංගීත, නර්තන හා නාට්‍ය කලා හා දායා කලා පියතුය සඳහා පොදු මධ්‍යස්ථානයකි. විෂයානුබද්ධ පර්යේෂණ කාර්යයන් මෙම ඒකකයෙන් සිදු කෙරෙන අතර අධ්‍යයන කාර්යය මණ්ඩලය, විද්‍යාර්ථීන් මෙන්ම බාහිර ප්‍රජාවගේ පරිදිලනය පිණීස ගුවා දායා පුස්තකාලයක් ඒකකය සතු ය.

16. විශ්වවිද්‍යාලයේ තොරතුරු ඒකකය

2017 වර්ෂයේ දෙසැම්බර් ස්පෑටින කරන මෙම නව ඒකකය මෙතෙක් පැවති විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරීත්වය පූජ්‍ය කිරීමකි. මෙහි මූලික අරමුණ වන්නේ සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ විෂයපාලයන්ට අදාළ වන්නා වූ විවිධ වටිනාකමක් ඇති තොරතුරු නිසි පරිදි කළමනාකරණය කිරීම වේ. එහිදී පහත සඳහන් අරමුණු හා ක්‍රියාකාරකම් වෙත වැඩි අවධානය මූලික අදියරේ දී අවධානයට යොමු කර තිබේ.

- i 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව රාජ්‍ය හා ප්‍රජාත්‍යාමා ඉංජ්‍යාලිකරුවන් වෙත ඉතා කාර්යක්ෂමව, නිවැරදිව හා වගකීම් සහගතව තොරතුරු සැපයීම.
 - ii විශ්වවිද්‍යාලයේ සියලු තොරතුරු, දත්ත මෙම ඒකකය මගින් එක්රස්කිරීම.
 - iii විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම හා ප්‍රවර්ධනය කිරීම.
 - iv විශ්වවිද්‍යාලය සගරා හා පොදු ප්‍රකාශන සැලසුම් කිරීම හා ප්‍රවර්ධනය කිරීම.
- ආදී ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාකාරකම සංශෝධනය විබේ. මෙම ඒකකයේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පහත සඳහන් මූලධර්මයන් හා කාර්යභාරයන් අනුගමනය කිරීම විශේෂ කරුණකි.
- i රසකිරීම
 - ii නිර්මාණය කිරීම
 - iii ලබා ගැනීම
 - iv ග්‍රහණය කරගැනීම
 - v සංවිධානය කිරීම
 - vi හාවිතය හා ව්‍යාප්තිය
 - vii තොරතුරු පවත්වාගෙන යාම

- viii බැහැර කිරීම
- ix ඇගයීමට ලක් කිරීම
- x සැලසුම් කිරීම
- xi ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම
- xii ප්‍රවර්ධනය කිරීම

තොරතුරු දැනුම ප්‍රවර්ධනය කිරීමත්, දැනුම වටිනාකමක් ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව හා පුරවැසි සමාජය බලගැන්වීමත් මෙම ඒකකයේ දිගුකාලීන අරමුණ වේ.

17. සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ලිඛිත/ප්‍රායෝගික විභාග පැවත්වීම පිළිබඳ අංක 01 දුරණ අතුරු ව්‍යවස්ථාව

1.0 ලිඛිත පරීක්ෂණ පැවත්වීම පිළිබඳ නීතිරිති

- 1.01 විභාග අපේක්ෂකයන් නියමිත ප්‍රශ්න පත්‍රය ඇරඹීමට විනාඩි 15කට කළින් විභාග ගාලාව අසලට පැමිණිය යුතු අතර, විභාග ගාලාධිපති දැනුම් දුන් විට පමණක් විභාග ගාලාව තුළට පිවිසිය යුතු ය.
- 1.02 විභාග අපේක්ෂකයන් විභාග ගාලාව තුළට පිවිසි වහාම තමාගේ අංකය දරණ අසුන් අසුන් ගත යුතු අතර විභාග ගාලාධිපතිගේ විශේෂ අවසරයක් මත හැර කිසිවිටෙක තම ආසනය වෙනස් කළ නොහැකි ය.
- 1.03 පරීක්ෂණය ආරම්භ වී විනාඩි 30කට පසුව කිසිම විභාග අපේක්ෂකයෙකු ගාලාවට ඇතුළත් කර ගනු නොලැබේ. පරීක්ෂණය ආරම්භ වී විනාඩි 30ක් ගත වීමට ප්‍රථම මෙන්ම, පරීක්ෂණය අවසන් වීමට නියමිත අවසන් විනාඩි 30ඇතුළත ද විභාග අපේක්ෂකයන්ට ගාලාවෙන් පිට වීමට අවසර දෙනු නොලැබේ.
- 1.04 සියලුම විභාග අපේක්ෂකයන් ස්වකිය විභාග ප්‍රවෙශපත්‍රය සහ දිජ්‍යාපනය වාර්තා පොත/ඩිජ්‍යාපනය හැඳුනුම්පත හෝ අනන්‍යතා පත්‍රය විභාග ගාලාවට රැගෙන පැමිණිය යුතු ය.

- 1.04.01 එම ලේඛන ඉදිරිපත් කිරීමට අපාහොසත් වන අයගේ විභාග අපේක්ෂකත්වය අවලංගු කළ හැක.
- 1.04.02 එබදු අවස්ථාවකදී විභාගයට පෙනී සිටීම සඳහා ගාලාධිපති විසින් සපයනු ලබන ආකෘතිපත්‍රයක විභාග අපේක්ෂකයා අත්සන් කොට ප්‍රකාශයක් ලබා දිය යුතු අතර රේලුග ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අවස්ථාවේදී අනිවාර්යෙන් ඉහත සඳහන් කළ අනන්‍යතාව තහවුරු කෙරෙන ලේඛන ඉදිරිපත් කළ යුතු ය.
- 1.04.03 විභාග අපේක්ෂකයා පෙනී සිටින අවසාන හා එකම ප්‍රශ්න පත්‍රය එය නම් ඉහත සඳහන් ලේඛන රේලුග වැඩිකරන දිනයේදී ලේඛකාධිකාරී වෙත ඉදිරිපත් කළ යුතු ය.
- 1.04.04 විභාගය අතරතුර දී යම් හෙයකින් ඕමුණු වාර්තා පොත/෕ම්‍ය හැඳුනුම්පත නැති වුවහොත් එහි දෙවන පිටපතක්/අනන්‍යතා පත්‍රයක් ලේඛකාධිකාරී වෙතින් ලබාගත යුතු ය.
- 1.04.05 ඕමුණු වාර්තා පොතහි/අනන්‍යතා පත්‍රයෙහි සඳහන් නම හා විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් නම අතර වෙනසක් ඇත්තාම් ඒ බව තහවුරු කොට ලේඛකාධිකාරීගෙන් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය. එබදු සහතිකයක් ඉදිරිපත් කිරීමට අපාහොසත් වන විට ජාතික හැඳුනුම්පත හෝ බලයලත් පුද්ගලයකු විසින් සහතික කරනු ලැබූ මැතකදී ලබාගත් ජායාරූපයක් ඉදිරිපත් කළ යුතු ය.
- 1.05 විභාග ගාලා නිරික්ෂක ඉදිරිපිටදී නියමිත ස්ථානයෙහි අත්සන් කිරීමෙන් අනතුරුව දිනපතා විභාග ප්‍රවේශ පත්‍රයේ අදාළ කොටස විභාග ගාලා නිරික්ෂකට බාර දිය යුතු ය. ඉන් අනතුරුව විභාගයට පෙනී සිටින සැම වාරයකදීම විභාග ප්‍රවේශ පත්‍රයේ නියමිත ස්ථානයෙහි අත්සන් කළ යුතු ය.
- 1.06 විභාග අපේක්ෂකයන් තමන්ගේ ප්‍රයෝගනය සඳහා පැන්, පැන්සල්, තීන්ත කුඩා, මකන, අඩිකේස්දු, ජ්‍යාමිතික උපකරණ, පාට පැන්සල් ආදි වශයෙන් නීත්‍යානුකූලව අවසර ලබාදී ඇති අවශ්‍ය උපකරණ පමණක් රැගෙන ආ යුතු ය. මේ අමතරව පරික්ෂණයේදී අනිසි අන්දම්න් ප්‍රයෝගනයට ගත හැකි කිසිම ලියවිල්ලක් හෝ සටහනක් හෝ උපකරණයක්

- තමා විසින් හෝ තමා වෙනුවෙන් අන් අයකු විසින් හෝ විභාග ගාලාව තුළට නොගෙනෙන බවට වගබලා ගත යුතු ය. විශේෂයෙන් ජංගම දුරකථන, කැල්කුපූලේටර හෝ වෙනත් විද්‍යුත් සන්නිවේදන උපකරණ ප්‍රතිය කර හෝ ලග තබා ගැනීම තහනම් ය.
- යම් හෙයකින් විභාගය අතරතුරදී විභාග ප්‍රවේශ පත්‍රය නැති වුවහොත් ඒ බව වහාම විභාග අංශයට දැනුම් දී රළග විභාගයට පෙනී සිටීමට ඉදිරිපත් කිරීම සඳහා ඒ බව තහවුරු කෙරෙන සහතිකයක් විභාග අංශයෙන් ලබාගත යුතු ය.
- 1.07 විභාග ගාලාධිපති විසින් ඉල්ලා සිටි අවස්ථාවකදී විභාග අපේක්ෂකයන් තමා භාරයේ හෝ එහි ප්‍රතිස්ථාපනයක් හෝ ද්‍රව්‍යයක් ඉදිරිපත් කළ යුතු ය.
- 1.08 කිසිම විභාග අපේක්ෂකයෙකු තවත් විභාග අපේක්ෂකයෙකුගෙන් කිසිම දෙයක් ඉල්ලා ගැනීම, ඩුවමාරු කරගැනීම, කතාබස් කිරීම හෝ කොපි කිරීම නොකළ යුතු ය. වෙනත් විභාග අපේක්ෂකයෙකුගෙන්/පුද්ගලයෙකුගෙන් හෝ කුමන අන්දමක හෝ ආධාරයක් ලබා නොගත යුතු ය. වෙනත් අපේක්ෂකයෙකුගෙන් කොපි කිරීම හෝ වෙනත් අපේක්ෂකයන්ට කොපි කිරීමට අනුබල දීම හෝ උපකාර කිරීම ද නොකළ යුතු ය.
- 1.09 නියමිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා එදිනට නිකුත් කරන ලද ලියන පොත් හා කඩ්පාසි පමණක් යොදාගත යුතු ය.
- 1.10 පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය (ලියන කඩ්පාසි, ප්‍රස්තාර කඩ්පාසි, ඇදිමේ කඩ්පාසි, ලෙප්ර හා ජීරනල් කොළ යනාදිය) අවශ්‍ය වන පරිදී විභාග අපේක්ෂකයන් වෙත නිකුත් කරනු ලැබේ. තමාට දෙන ලද කිසිදු කඩ්පාසියක් හෝ ලියන පොතක් ඉටුම, සුරාදැමීම, නැවීම, පොඩි කිරීම හෝ වෙනත් අයුරකින් විනාශ කර දැමීම හෝ නොකළ යුතු ය. ගාලාධිපති/නිරීක්ෂක විසින්

- දෙන ලද ලිපි ද්‍රව්‍ය පමණක් පාවිච්චී කළ යුතු අතර, තමා වෙත සපයන ලද සියලුම ලිපි ද්‍රව්‍ය හා උපකරණ (පාවිච්චී කළ හෝ නොකළ) ස්වකිය මේසය මතම තබා යා යුතු අතර, විභාග ගාලාවෙන් පිටතට ගෙනයාම සම්පූර්ණයෙන් තහනම් ය.
- 1.11 පිළිතුරු ලිවීමට පෙර, තමාට අයත් ලියාපදිංචි අංකය හා පරීක්ෂණයේ නම පැහැදිලි ලෙස පිළිතුරු පතෙහි නියම තැන ලිවිය යුතු ය. පිළිතුරු ලිවීමට යොදාගන්නා අනෙකුත් සියලුම කඩාසිවල ද ස්වකිය විභාග අංක යොදා තිබිය යුතු ය. කිසිම විභාග අපේක්ෂකයෙකු ස්වකිය නම හෝ වෙනත් හඳුනාගැනීමේ සලකුණු යනාදිය පිළිතුරු පත්වල නොලිවිය යුතු ය. කෙනෙකුගේ පිළිතුරු පත්‍රයට වෙනත් විභාග අංකය යෙදීම පරීක්ෂණ විජමාවාරයක් ලෙස සලකනු ලැබේ. ලියාපදිංචි අංකය යොදා නොමැති හෝ හඳුනාගත නොහැකි පිළිතුරු පත් ප්‍රතික්ෂේප කෙරේ.
- 1.12 කටුවැඩ ආදිය සඳහා යොදා ගන්නා ලද කඩාසි හා ලියන කඩාසි ද පිළිතුරු පත්‍රය සමග අමුණා තැබිය යුතු ය. එහෙත් පිළිතුරු පත්‍රයට අනවශ්‍ය කොටස් පැහැදිලි සේ ඉරිගසා කපා දැමිය යුතු ය. ප්‍රවේශ පත්‍රයේ, කාලසටහනේ, ප්‍රශ්න පත්‍රයේ හෝ දිහා වාර්තා පොතේ කටු වැඩ නොකළ යුතු ය. මෙම උපදෙස් පිළිනොපදින අපේක්ෂකයන් විභාග නීතිරිති උල්ලෙස්නය කළා සේ සලකනු ලැබේ.
- 1.13 විභාග අපේක්ෂකයන් විභාග ගාලාව තුළ විභාග ගාලාධිපතිට ද නිරීක්ෂකවරුන්ට ද අනිකුත් අපේක්ෂකයන්ට ද බාධා හෝ නිරිහැර නොවන සේ හැසිරිය යුතු ය. විභාග ගාලාව තුළ හා අවට නිශ්චෑදතාව රැකිය යුතු ය. හදිසි අවස්ථාවකදී හැර විභාගය පවත්නා අතරතුර විභාග ගාලාවෙන් තාවකාලිකව බැහැර යාමට අවසර නොදෙනු ඇත. එවැනි හදිසි අවස්ථාවකදී නිරීක්ෂක විසින් තම පරීක්ෂාව යටතේ තාවකාලිකව බැහැර යාමට අවසර දිය හැකි ය. ඉහත උපදෙස් අනුව නොහැසිරෙන අය විභාග ගාලාවෙන් ඉවත්

- කිරීමට ගාලාධිපතිට බලතල තිබේ. පරීක්ෂණය පැවැත්වන විට විභාග ගාලාව තුළදී ගාලාධිපති/නිරික්ෂකවරයෙකු සමග හැර වෙනත් අය සමග කතාබහ කිරීම සම්පූර්ණයෙන් තහනම් අතර, ගැටළු මත්තු අවස්ථාවලදී තම අසුනේ සිට අත එසවීමෙන් ගාලාධිපති හෝ නිරික්ෂකගේ අවධානය ලබා ගත හැකි ය.
- 1.14 කිසිම විභාග අපේක්ෂකයෙකු තමා විසින්ම ලියන ලද පිළිතුරු මිස ක්ෂේත්‍ර පොතක් හෝ ක්ෂේත්‍ර වැඩසටහන් හෝ නිබන්ධයක් හෝ විභාගයක් සඳහා මුළුමනින්ම හෝ කොටසක් වශයෙන් හෝ අනු තැනැත්තෙකු විසින් සකස් කරන ලද්දක් හෝ ඉදිරිපත් නොකළ යුතු ය.
- 1.15 විභාග ගාලාධිපති විසින් විභාගය නැවතිමේ සංඡාව දුන් වහාම අපේක්ෂකයන් සියලුම වැඩ නැවැත්විය යුතු වන අතර මෙම උපදෙස් නොපිළිපදින්නන්ගේ පිළිතුරු පත්වල මේ සම්බන්ධයෙන් සටහනක් තැබීමේ අයිතිය ගාලාධිපති/නිරික්ෂක සතු වේ.
- 1.16 කිසිම අපේක්ෂකයෙකු තමා වෙනුවෙන් වෙනත් කෙනෙකුට පරීක්ෂණයට ඉදිරිපත් වීමට අවසර නොදිය යුතු අතර වෙනත් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිදු අපේක්ෂකයෙට අවසර නැත.
- 1.17 විභාග ගාලාවේදී උද්ගතවන ඕනෑම කරුණක් වෙනුවෙන් විභාග අපේක්ෂකයෙකුගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාගැනීමට ගාලාධිපතිට භා නිරික්ෂකවරුන්ට බලය තිබේ. එවැනි ප්‍රකාශයක් කිරීම හෝ එයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප නොකළ යුතු ය.
- 1.18 විභාගය අවලංගු කිරීමට හෝ කල් දැමීමට හේතුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි විභාග ගාලාධිපතිට ඒත්තු ගියහොත් වහාම විභාගය නවත්වා පිළිතුරු පත් එකතු කොට ඒ පිළිබඳව වහාම නිස බලධාරීන්ට වාර්තා කිරීමට ගාලාධිපති කටයුතු යොදනු ඇත.

- 1.19 විභාග අපේක්ෂකයන් ස්වකිය පිළිතුරු පත්‍ර ගාලාධිපතිට හෝ නිරික්ෂකවරයෙකුට හෝ සියතින්ම හාරදිය යුතු ය. එමෙන්ම පිළිතුරු පත් එකතු කරන තෙක් සිය අසුනේම රදී සිරිය යුතු ය. කවර කරුණක් නිසාවත් පිළිතුරු පත්‍ර ගාලාව සේවකයෙකුට හෝ වෙනත් අයකුට බාර නොදිය යුතු ය. පිළිතුරු පත්‍ර හාර දුන් පසු මොනම කරුණක් නිසා වත් එය ආපසු ඉල්ලා ගැනීමේ අයිතියක් අපේක්ෂකයෙකුට නැත.
- 1.20 කිසිම අපේක්ෂකයෙකුට තමාගේ හෝ වෙනත් අපේක්ෂකයෙකුගේ පිළිතුරුපත් විභාග ගාලාවෙන් පිටතට ගෙන යා නොහැකි ය.
- 1.21 පරීක්ෂණයේදී අනිසි අන්දමින් ප්‍රයෝගනයට ගත හැකි කිසිම ලියවිල්ලක් වූ සටහනක් හෝ උපකරණයක් හෝ තමන් වෙත නොමැති බවට සැම විභාග අපේක්ෂකයෙකුම වගබලා ගත යුතු ය. තවද කිසිම උපකරණයක් හෝ ලියවිල්ලක් හෝ සටහනක් හෝ අනිසි අන්දමින් තම ප්‍රයෝගනයට ගැනීමට වැයම් නොකළ යුතු ය. පරීක්ෂණ විෂමාවාරයක යෙදෙන බවට හෝ යෙදී ඇති බවට සැක මත් විය හැකි සැම ක්‍රියාවකින් ම වැළකීමට සැම අපේක්ෂකයෙකුම වගබලා ගත යුතු ය.
- 1.22 පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේදී, නියමිත සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රය්ශන සංඛ්‍යාවකට පිළිතුරු සපයා ඇතිවිට, පිළිතුරු සපයා ඇති අනුපිළිවෙළ අනුව නියමිත පිළිතුරු සංඛ්‍යාව පමණක් ලකුණු කරනු ලැබේ. උදා- නියමිත ප්‍රය්ශන සංඛ්‍යාවට අනිරේකව ප්‍රය්ශනයකට පිළිතුරු සපයා ඇති විට අනිතිම පිළිතුර ලකුණු කරනු නොලැබේ. තවද ලකුණු කිරීමට අනවනු පිළිතුරක් හෝ පිළිතුර කොටසක් තිබේ නම් එය පැහැදිලිව කඩා හැරීමේ බලය විභාග පරීක්ෂක සතු ය.
- 1.23 විභාගය සඳහා ලියාපදිංචි වූ සැම අපේක්ෂකයෙකුම අදාළ විභාගයට අනිවාරයෙන්ම පෙනී සිරිය යුතු අතර එසේ පෙනී නොසිරීමට නම්, විභාගයට පෙනී නොසිරීම සම්බන්ධව පිළිගත හැකි හේතු සාධක ඉදිරිපත් කර අදාළ

- කාලසීමාව තුළදී සනාතන සහාවේ අවසරය ලබා තිබිය යුතු ය. යම් අපේක්ෂකයෙකුට, විභාගයේ කොටසකට පෙනී සිටීමට නොහැකි නම් ඒ පිළිබඳව ලේඛකාධිකාරී වෙත වහාම දැනුම් දී පැය 48ක් ඇතුළත දී ලිඛිතව අදාළ සාක්ෂි ද සමග ලියාපදිංචි තැපැල් මගින් දැනුම් දිය යුතු ය.
- 1.24 විභාගය සඳහා ලියාපදිංචි වූ අපේක්ෂකයෙකු අසනීප නිසා ලිඛිත, ප්‍රායෝගික පරික්ෂණයකට හෝ පරික්ෂණ කොටසකට පෙනී නො සිටිනවා නම් ඒ පිළිබඳ අදාළ ලිඛිත, ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන/පෙනී සිටීමට නියමිත දින හෝ එදිනට පෙර විදුලි පණිවියකින් හෝ වෙනයම් ලිඛිත මාර්ගයකින් පියායේ සහකාර ලේඛකාධිකාරී වෙත දැනුම්දීම අනිවාර්ය වේ. එසේ දැනුම්දීමක් සිදු කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේ වෙදා නිලධාරී තැන වෙත වාර්තා කර වෙදා සහතිකයක් ලබාගෙන එය අදාළ ලිඛිත, ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන/පෙනී සිටීමට නියමිත දින සිට දින 14 ක් ඇතුළත විභාග අංශය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- 1.25 1.24 හි සඳහන් ආකාරයට ලිඛිත මාර්ගයකින් පියායේ සහකාර ලේඛකාධිකාරී වෙත දැනුම් දීමෙන් අනතුරුව අපේක්ෂකයන් තමා පදිංචි ප්‍රදේශයේ දිස්ත්‍රික් වෙදා නිලධාරීයාගෙන් හෝ රජයේ ආරෝග්‍ය ගාලාවක උපදේශක වෙදාවරයුගෙන් හෝ පෙළද්‍රලික වෙදාවරයුගෙන් ලබා ගත් වලංග වෙදා සහතිකයක් විශ්වවිද්‍යාලයේ වෙදා නිලධාරීනැන ලබා සහතික කරවා ගෙන අදාළ පරික්ෂණය හෝ පරික්ෂණ කොටස පැවැත්වීමට නියමිත දින සිට දින 14 ක් ඇතුළත විභාග අංශය වෙත ඉදිරිපත් කළ යුතු ය. (තැපැල් මගින් යොමුකරන වෙදා සහතික භාරගනු නොලැබේ)
- 1.26 යම් අපේක්ෂකයෙකු සම්පූර්ණ විභාගයට හෝ ඉන් කොටසකට පෙනී නොසිට ඉහත සඳහන් පරිදි අදාළ පාර්ශ්වයන් දැනුවත් නොකළ විට ඔහු හෝ ඇය මීග අවස්ථාවේ එකී විභාගයට පෙනී සිටීම ප්‍රනර්පත් පරික්ෂණයකට පෙනී සිටියා සේ සලකා කටයුතු කරනු ඇත.

- 1.27 යම් අපේක්ෂකයෙකු කිසියම් විෂයකට පෙනී නොසිටිනවා නම් ඔහු/ඇය නැවත එම පුනර්පරික්ෂණය රේග අධ්‍යයන වර්ෂයේ දී අනිවාර්යයෙන් ම පෙනී සිට සම්පූර්ණ කළ යුතු ය. උදා- යම් අපේක්ෂකයෙකු දෙවන වසරට අදාළ විභාගය සම්පූර්ණ කිරීමට අපොහොසත් ව්‍යවහාර්ත් නැවත එය සම්පූර්ණ කිරීමට අවස්ථාව හිමි වනුයේ තෙවන වසරේ දී පමණි.
- 1.28 යම් අපේක්ෂකයෙකු සම්පූර්ණ විභාගයට පෙනී නොසිටිනවා නම් ඒ සඳහා සනාතන සභාවේ විශේෂ අනුමැතියක් ලබා නොමැති නම් උපාධිය සම්පූර්ණ කිරීමේ දී පන්ති සාමාර්ථයකට හිමිකම් නොලැබේ.
- 1.29 සනාතන සභාවේ විශේෂ අනුමැතියක් මත මිස, කිසිම අපේක්ෂකයෙකුට 6 වරකට වඩා එකම විභාගයක් සඳහා පෙනී සිටිය නොහැකි ය.
- 2.0 විභාග අතුමිකතා මත් දැක්වෙන ආකාරයට කෙටියෙන් වර්ගකර ඇතේ.**
- 2.1. බලය නොලත් ලිපිලේඛන ආදිය සන්තකයේ තබාගැනීම.
 - 2.2. කොමි කිරීම.
 - 2.3. අත්ලහි හෝ ගිරිරයේ වෙනත් ස්ථානයක සටහන් ලියාගෙන සිටීම
 - 2.4. වංචාකිරීම.
 - 2.5. විශ්වවිද්‍යාලයට අයත් විභාග ලිපි ද්‍රව්‍ය ආදිය විභාග ගාලාවෙන් පිටතට ගෙන යැම.
 - 2.6. විභාග කටයුතුවලට බාධා වන පරිදි අනිසි හැසිරීම.
 - 2.7. විභාග අපේක්ෂකයෙකු තමන් වෙනුවෙන් විභාගයට පෙනී සිටීමට වෙනත් කෙනෙකු යෙද්වීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටීම.
 - 2.8. ප්‍රශ්න පත්‍රයක ඇතුළත් දී අයටා පරිදි දැන ගැනීම හෝ දැන ගැනීමට කැන් කිරීම.

2.9. යම් විභාග වරදක් කිරීමට ආධාර හෝ අනුබල දීම හා ලබා ගැනීම.

2.10. විභාග පරීක්ෂකවරුන්ට හෝ අනිකුත් විභාග නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම.

2.11. සනාතන සහාව විසින් විභාග අක්‍රමිකතාවන් ලෙස සැලකෙන වෙනත් ඕනෑම අක්‍රමිකතාවයක්

3.0 විභාග අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමය

විභාග අක්‍රමිකතා පිළිබඳව අදාළ විභාග ගාලාධිපති විසින් විභාග පිළිබඳ මාණ්ඩලික නිලධාරියාට (ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/සහකාර ලේඛකාධිකාරී) වාර්තා කරනු ඇත. ඒ ඒ වර්ෂවල පරීක්ෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා සනාතන සහාවට නිරදේශ ඉදිරිපත් කිරීමට සනාතන සහාව මගින් පත්කරනු ලබන තුන් දෙනෙකුට තොඟු අනුකම්වූව වෙත එකී අක්‍රමිකතා පිළිබඳව අදාළ ලිපි ලේඛන සමග විභාග පිළිබඳ මාණ්ඩලික නිලධාරී (ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/සහකාර ලේඛකාධිකාරී) විසින් වාර්තා කරනු ඇත. ඉහත කරුණු සම්බන්ධව අක්‍රමිකතා වීමරුණන කම්වූවේ නිරදේශය සනාතන සහාවෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ. සනාතන සහාව මගින් අනුමත කරනු ලබන දුඩුවම් එකී අපේක්ෂකයන්ට පනවනු ලබන අතර සනාතන සහාවේ තීරණය අවසාන තීරණය වේ.

4.0 විභාග අක්‍රමිකතා සඳහා පැනවිය භැකි දූෂ්චරිතම්.

4.01 බලය තොළත් ලිපිලේඛන ආදිය සන්තකයේ තබාගැනීම

දූෂ්චරිතම් - උපරිම වශයෙන් වර්ෂ 2කට විශ්වවිද්‍යාලයේ විභාගයන්ට පෙනී සිටීම තහනම් කිරීම හා සනාතන සහාවේ අභිමතය පරිදි වෙනත් දූෂ්චරිතම් පමුණුවීම.

4.02 කොමි කිරීම

දූෂ්චරිතම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කොට උපරිම වශයෙන් අවුරුදු 03කට විශ්වවිද්‍යාලයේ ඕනෑම විභාගයකට පෙනීසිටීම

තහනම් කිරීම හා සනාතන සභාවේ අහිමතය පරිදි වෙනත් දැඩුවම් පමුණුවීම.

4.03 වංචා කිරීම

දැඩුවම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීම හා සනාතන සභාවේ අහිමතය පරිදි කිසියම් කාලයකට විශ්වවිද්‍යාල පරීක්ෂණ තහනම් කිරීම හා වෙනත් දැඩුවම් පමුණුවීම.

4.04 විශ්වවිද්‍යාලයට අයත් විභාග ලිපි ද්‍රව්‍ය ආදිය විභාග කාලාවෙන් පිටතට ගෙන යාම

දැඩුවම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීම හා සනාතන සභාව මගින් නියම කරනු ලබන කාලසීමාවකට විශ්වවිද්‍යාලයේ ඕනෑම පරීක්ෂණයකට පෙනී සිටීම තහනම් කිරීම.

4.05 අනිසි භැසිරීම

දැඩුවම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීම හා අවුරුදු 5කට නොවැඩී කාලයකට විශ්වවිද්‍යාලයේ ඕනෑම වෙනත් විභාග යකට පෙනී සිටීම තහනම් කිරීම හා සනාතන සභාව අහිමතය පරිදි වෙනත් දැඩුවම් පමුණුවීම.

4.06 විභාග අපේක්ෂකයෙකු තමන් වෙනුවෙන් විභාගයට පෙනී සිටීමට වෙනත් කෙනෙකු යෙද්වීම

දැඩුවම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කොට වර්ෂ 5 කට නොඅඩු වර්ෂ 10 කට නොවැඩී කාලයකට විශ්වවිද්‍යාලයේ ඕනෑම පරීක්ෂණයකට පෙනී සිටීම තහනම් කිරීම හා සනාතන සභාවේ අහිමතය පරිදි පනවනු ලබන ඕනෑම දැඩුවමක්.

4.07 ප්‍රශ්න පත්‍රයක ඇතුළත් දේ අයටා පරිදි දැන ගැනීම හෝ දැන ගැනීමට තැත් කිරීම

දැඩුවම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීම හා සනාතන සභාවේ අහිමතය පරිදි පනවනු ලබන වෙනත් ඕනෑම දැඩුවමක්.

4.08 යම් විභාග අක්‍රමිකතාවක් කිරීමට ආධාර හෝ අනුබල දීම සහ ලබා ගැනීම

දූෂ්‍යවම් - විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීම හා සනාතන සහාවේ අනිමතය පරිදි පනවනු ලබන වෙනත් ඕනෑම දූෂ්‍යවමක්.

4.09 විභාග පරීක්ෂකවරුන්ට හෝ අනිකුත් විභාග නිලධාරීන්ට අයුතු බලපෑම් කිරීම

දූෂ්‍යවම් - සනාතන සහාවේ අනිමතය පරිදි පනවනු ලබන ඕනෑම දූෂ්‍යවමක්.

4.10 යම් විභාග අක්‍රමිකතාවයකදී දෙවන වරට වරදකරුවකු වීම

දූෂ්‍යවම් - යම් විභාග අක්‍රමිකතාවයකදී දෙවන වරට වරදකරුවකු වන විභාග අපේක්ෂකයන්ගේ ඕෂේෂ භාවය අවලංගු කිරීම.

5.0 අනිවාර්ය දූෂ්‍යවම්

ඉහත සඳහන් වරදවලට නියම කර ඇති දූෂ්‍යවම්වලට අමතරව, සනාතන සහාවේ අනිමතය පරිදි පනවනු ලබන අනිවාර්ය දූෂ්‍යවම් මෙසේ ය.

5.1 පන්ති සාමාර්ථයක් ලබා නොදීම.

5.2 අවලංගු කළ ප්‍රශ්න පත්‍රවලට තැවත පෙනී සිටීමේ දී ලකුණු 40% ක උපරිමයකට සිමා කිරීම.

5.3 ඕෂේෂත්ව හා ඕෂේෂාධාර මූදල් ආදිය අවලංගු කිරීම හෝ අත්හිටුවීම.

5.4 තේවාසිකාගාර පහසුකම් අහෝසි කිරීම.

5.5 උපාධි ප්‍රධානේක්සවයට නොකැඳවීම.

5.6 උපාධි ප්‍රධානය හා ප්‍රතිච්ල නිකුත් කිරීම වර්ෂයකින් ප්‍රමාද කිරීම ආදිය වේ.

- 6.0 මෙහි සඳහන් නැති, සනාතන සභාව මගින් විභාග අකුම්කතාවක් ලෙස පිළිගනු ලබන වෙනත් ඕනෑම වරදකට සනාතන සභාවේ අභිමතය පරිදි දෙනු ලබන දඩුවම් නියම කෙරේ.

18. සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය

සංඛීක - නර්තන ප්‍රායෝගික විභාග පැවත්වීම සඳහා වන ක්‍රමවේදය පිළිබඳ අංක 5 දුරන අනුරූප ව්‍යවස්ථාව

1. විභාග සඳහා ලියාපදිංචිය

- 1.01 විභාග ලියාපදිංචිය සඳහා විභාග අපේක්ෂකයා අවධාරණයෙන් 80% පැමිණීම සපුරා තිබිය යුතු ය.
- 1.01.1 විභාග සඳහා පැමිණීම සලකා බැලීමේදී හර විෂයයන් සඳහා පමණක් (core) පැමිණීම, සාමාන්‍ය ප්‍රතිශතයක් ලෙස ගණනය කළ යුතු බව තිරණය විය. අවම වගයෙන් පැමිණීමේ ප්‍රතිශතය 80% විය යුතු ය.
- 1.01.2 කිසියම් දිෂ්‍යයෙක් හෝ දිෂ්‍යවක් විශ්වවිද්‍යාලයෙන් පරිඛාපිතව කරන විෂයාත්මක ප්‍රායෝගික ක්‍රියාකාරකම්හිදී පැමිණීමේ ප්‍රතිශතය ගණනය කිරීම සඳහා පහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.
- 1.01.2.1 අදාළ දිෂ්‍යයාව හෝ දිෂ්‍යවක් විශ්වවිද්‍යාලයෙන් පිටවීමට ද්‍රව්‍ය ත්‍යනකට ප්‍රාග්ධන වත් අදාළ අනුමැතිය විෂය භාර ආවාර්යවරයා මගින් අංශ ප්‍රධාන දැනුවත් කළ යුතු ය.
- 1.01.2.2 එම අනුමැතියෙහි අංශ ප්‍රධානගෙන් නිර්දේශය අනිවාර්ය වේ.
- 1.01.2.3 අංශ ප්‍රධානගේ නිර්දේශය මගින් අදාළ අනුමැතිය පියාධිපතිතමා වෙත යොමු කළ යුතු ය.
- 1.01.2.4 පියාධිපතිතමා ගේ අනුමැතියෙන් පසු අදාළ පියායේ සහකාර ලේඛකාධිකාරී වෙත යොමු කළ යුතුය.

- 1.02 විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී පියිය හාර සහකාර ලේඛකාධිකාරී විසින් සිසුන්ගේ පැමිණීම සලකා බැලිය යුතු අතර 80% පැමිණීම සම්පූර්ණ කරන ලද සිසුන් සඳහා පමණක් විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් කළ යුතුය.
- 1.03 පලමු වරට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින අපේක්ෂකයන්ගෙන් විභාග අයදුම්පත් කැඳවීමක් සිදුනොකරන අතර එම අධ්‍යයන වර්ෂයෙහි අදාළ විෂයන් සඳහා ලියාපදිංචි වී සිටින සියලුම අපේක්ෂකයන් ඒ ඒ අධ්‍යයන වර්ෂය ආරම්භයේදී තමන්ට අදාළ වන විෂයන් සඳහා පියියේ ලියාපදිංචි විය යුතු අතර එම ශිෂ්‍ය ලියාපදිංචි ලේඛනයේ පිටපතක් පියිය විභාග අංශය වෙත හාර දිය යුතු ය.
- 1.04 මෙම ප්‍රායෝගික පරීක්ෂණ කාල සටහන විභාග අපේක්ෂකයින්ගේ දැනගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ වීමට අවම වශයෙන් සති හතරකටවත් පෙර විභාග අංශයේ සහ පියියේ දැනුව්ම් ප්‍රවරුවෙහි පුදර්ශනය කළ යුතු අතර ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන දිනට අවම වශයෙන් සති දෙකකට පෙර පියියේ මාණ්ඩලික නිලධාරීවරයාගේ නිල මුදාව සහිත විභාග ප්‍රවේශ පත්‍ර විභාග අපේක්ෂකයන් වෙත නිකුත් කළ යුතු වෙයි.
- 1.05 විභාග අපේක්ෂකයින් තම ප්‍රවේශ පත්‍රය අදාළ පරීක්ෂණ ආරම්භ වීමට අවම වශයෙන් දින 3කට වත් ප්‍රථම ලබාගෙන එය ආවාර්යවරයෙකු ලබා සහතික කරගත යුතු ය.
- 1.06 ඒ ඒ අධ්‍යයන වර්ෂයන්හි නැවත පෙනී සිටින සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවත්වීම පලමු වරට පෙනී සිටින සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කළ සැනින් ආරම්භ කළ යුතු වේ. නැවත පෙනී සිටින සිසුන් ප්‍රථම වරට පරීක්ෂණයකට පෙනී සිටින සිසුන් සමඟ එකම මණ්ඩලයේ අධික්ෂණයට ලක් නොකෙරේ.
- 1.07 ප්‍රායෝගික පරීක්ෂණ සඳහා නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කර ගැනීම විභාග අංශය මගින් සිදු කළ යුතු අතර

නැවත පෙනී සිටින සිසුන් ඉදිරි විහාග සඳහා ලියාපදිංචිය ඒ ඒ අධ්‍යයන වර්ෂයන්හි ප්‍රතිඵල ලබා දුන් වහාම සිදු කළ යුතු වේ. ලියාපදිංචි කටයුතු නිම වී සති 03ක් ඇතුළත නැවත පෙනී සිටිමේ සිසුන්ගේ තොරතුරු ලේඛනය අධ්‍යයනාංශ වලට අනුව වෙන්කර පිය කාර්යාලය වෙත යැවිය යුතු ය. අදාළ කාල සීමාව තුළ ලියාපදිංචි නොවන සිසුන්ගේ අයදුම්පත් ප්‍රමාද වී භාර ගැනීම නොකළ යුතු අතර එම සිසුන් හට ර්ලග අධ්‍යයන වර්ෂයේදී විහාග සඳහා පෙනී සිටිමට සිදුවේ.

2. විහාග අපේක්ෂකයින් විසින් පිළිපැදිය යුතු නීතිඥි

- 2.01 සියලුම විහාග අපේක්ෂකයින් නියමිත දින අංක අනුපිළිවෙළට පරීක්ෂණයට පෙනී සිටිය යුතු ය.
- 2.02 නියමිත පරීක්ෂණයට පෙනී නොසිටින අපේක්ෂකයින් එදිනම ඒ බව අදාළ අංශ ප්‍රධාන/ප්‍රධාන පරීක්ෂකයා වෙත දැනුම් දිය යුතු ය. එසේ දැනුම් නොදෙන අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව එම පරීක්ෂණයට පෙනී සිට අසමත් වූ අයෙකු ලෙස සැලකේ.
- 2.03 ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විහාග අපේක්ෂකයින් තමන්ට ඇති කාලසීමාව තුළ පෙනී සිටිය යුතු අතර, නියමිත දින නියමිත වේලාවට පරීක්ෂණ සඳහා පෙනී නොසිටින විහාග අපේක්ෂකයින්ට කවර හේතුවක් මතවත් එම අධ්‍යයන වර්ෂයේ දී විහාගයට පෙනී සිටිමට නොහැකි වන අතර එය නවක පෙනී සිටිමක් වේ. කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ පරීක්ෂණය සඳහා පෙනී නොසිටින්නේ නම් ඒ බව වහාම විහාග අංශය වෙත වාර්තා කළ යුතු අතර දින 14ක් තුළ පිළිගත් රෝහලකින් හෝ පෙළුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ලබා ගත් වෛද්‍ය වාර්තාවක් විශ්වවිද්‍යාල වෛද්‍යවරයාගේ නිර්දේශය ද පියාධිපතිවරයාගේ අනුමැතිය ද සහිතව විහාග අංශය වෙත භාරදිය යුතු ය. (කැපැල් මගින් යොමු කරන වෛද්‍ය සහතික භාරගතු නොලැබේ)

2.04 නියමිත දින පරීක්ෂණයට පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා පරීක්ෂණ පැවැත්වෙන කාලසීමාව තුළ වෙනත් දිනයක් ලබා දෙනු නොලැබේ. එම අපේක්ෂකයන්ට අදාළ පරීක්ෂණයට පෙනී සිටිය හැකි වන්නේ රේලග අධ්‍යයන වර්ෂයට නියමිත පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවේදී හෝ ඉන් පසුව එළඹෙන වර්ෂයක දි ය.

19. සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය උපාධි අවසන් වසර නිබන්ධිකාව පිළිබඳ අංක 7 දරන සංශෝධන අතුරු වසවස්ථාව

1. නිබන්ධිකාවක් ලෙස පියයේ අනිමතය පරිදි ඉදිරිපත් කළ හැකි දේ:
 - 1.1 අවසන් වසර ව්‍යාපෘතිය පදනම් කර ගත් විස්තාත වාර්තාවක් හෝ
 - 1.2 නිදර්ණන අධ්‍යයන ව්‍යාපෘතික වාර්තාවක් හෝ
 - 1.3 පර්යේෂණ නිබන්ධිකාවක්
2. නිබන්ධිකාව සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු:
- 2.01 වෙනත් විශ්වවිද්‍යාලයක හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනයක හෝ මෙම විශ්වවිද්‍යාලයට මේට පෙර ඉදිරිපත් කරන ලද නිබන්ධිකාවක් හෝ එහි පිටපතක් ඉදිරිපත් නොකළ යුතු ය. එසේ ඉදිරිපත් කිරීම ව්‍යාග අකුම්කතාවක් ලෙස සැලකේ. යම් අපුරුත්තින් එවැනි නිබන්ධිකාවක/ග්‍රන්ථයක අන්තර්ගත විශේෂ කරුණු ඇසුරු කිරීමේ බාධාවක් තැනි අතර එම අන්තර්ගතය උකහා ගත් නිබන්ධිකා, කර්තාත්වය, වර්ෂය ආදි මූලාශ්‍ය තොරතුරු පාදක සටහන් යටතේ සඳහන් කළ යුතු ය.
- 2.02 යෝජන නිබන්ධිකාව පිළිබඳ සංක්ෂීප්ත වාර්තාවක් පියය විසින් නියම කරන දිනට හෝ රට පෙර අධ්‍යයනාංශ ප්‍රධානට හාරදිය යුතු ය. එම සංක්ෂීප්ත වාර්තාව අධ්‍යයනය මණ්ඩලයක් මගින් ඇගැසීමකට ලක්කිරීමෙන් අනතුරුව පිය

සහාවේ අනුමතිය මත විෂය ක්ෂේත්‍රයට අදාළ ආචාරය මණ්ඩලයේ සාමාජිකයෙකු අංශප්‍රධාන විසින් නිබන්ධිකාවේ උපදේශක ලෙස පත් කරනු ලැබේ. විද්‍යාර්ථීන්ට උපදේශකවරුන් හමුවීමේ වේලාවන් සියලුම අංශප්‍රධානින් විසින් කාලසටහනට ඇතුළත් කරනු ඇත. අධ්‍යයනාංශය විසින් නියම කරනු ලබන නිශ්චිත කාල රාමුවකට අනුව නිබන්ධිකාව අවසන් කළ යුතු ය. නිශ්චිත කාල රාමුවට අනුව විද්‍යාර්ථීන් විසින් උපදේශක හමුවීමකින්ම පසුව අදාළ උපදෙස් ලබාගෙන තිබේ දැයි පිළිබඳ අංශප්‍රධාන අධික්ෂණය කරනු ලැබේ.

2.03 නිබන්ධිකාව තෝරා ගත් මාත්‍රකාවක් මත වවන 6000කට නොඅඩු සංඛ්‍යාවකින් යුත් ක්‍රියාත්මක විය යුතු අතර රීට අත්‍යවශ්‍ය ජායාරූප, නිදරණන, විතු/සටහන්, වගු ආදිය නිබන්ධිකාවට ඇතුළත් කළ හැකි ය.

2.04 පොත් බැඳීමේ දී රෙක්සින් සහ කවරය (Hard Cover) පමණක් භාවිත කළ යුතු ය. පිටකවරයේ වර්ණය කළ විය යුතු අතර එහි සැරසිලි හෝ කිසිදු විතුයක් ඇතුළත් නොවිය යුතු ය. පියිය, අධ්‍යයන වර්ෂය, ශිෂ්‍ය අංකය සහ නිබන්ධිකාවේ මාත්‍රකාව පමණක් රන්වන් පැහැයෙන් කවරයේ මුද්‍රණය කළ යුතු ය. මිට අමතරව කවර දාරයේ දකුණුපස කෙළවරේ ශිෂ්‍ය ලියාපදිංචි අංකය සහ නිබන්ධිකාවේ මාත්‍රකාව වම්පසින් ඇතුළත් කළ යුතු ය.

2.05 නිබන්ධිකාවේ මාත්‍රකාව කවරයේ සඳහන් කිරීමේදී පොයින්ට් 36 ප්‍රමාණයේ අකුරුවලින් එය මුද්‍රණය කළ යුතු ය. (මේ පිළිබඳ ආදර්ශ ප්‍රස්ථකකාලයේ තබා ඇත) නිබන්ධිකාවේ ඇතුළත පිටු සැකැස්ම පහත සඳහන් පරිදි සිදුවිය යුතු අතර, ඒ පිළිබඳ නිරදේශීත ක්‍රමවේදය පිළිබඳ උපදෙස් අධික්ෂණ ආචාරයට යුතු ය.

- කවරයෙහි දාරයේ ශිෂ්‍ය ලියාපදිංචි
අංකය සහ මාත්‍රකාව - පොයින්ට් 14
- පරිව්‍යේදය - පොයින්ට් 16
- මාත්‍රකාව - පොයින්ට් 14

- අනු මාත්‍රකාව - පොයින්ට් 12 (බෝල්ඩ්)
 - පෙළ (Text) - පොයින්ට් 12
 - ජේල් දෙක අතර පරතරය - පොයින්ට් 1.5
 - පිටුවක ★ දකුණුපස අගල් 1
★ වම්පස අගල් 1.5
★ ඉහළ හා පහළ අගල් 1 (Header & Footer)
 - පාදක සටහන් - පොයින්ට් 10
 - ප්‍රමාණය - A4
 - කවදාසී - ජායා ස්විතික (Photocopy)
 - අකුරු - පරිගණක අක්ෂර
සංයෝජනය
- 2.06 නිබන්ධිකාව පරික්ෂණය සඳහා හාර දීමෙදී උපදේශකවරයාගේ “උපදේශකගේ වාර්තාව” අදාළ මෙම නිබන්ධිකාව සැකසීම සඳහා නිරන්තර උපදේශකත්වය ලබාගත් බව සඳහන් වාර්තාව නිබන්ධිකා පිටුපස කවරයේ ඇතුළත අලවා තිබිය යුතු ය.
- 2.07 උපදේශක විසින් සහතික නොකරන ලද නිබන්ධිකා විභාග අංශය මගින් හාර නොගන්නා අතර ඔවුන්ට රේඛ අධ්‍යයන වර්ෂයේදී ප්‍රතිර අපේක්ෂකයෙකු ලෙස තම නිබන්ධිකාව හාර දිය හැකි ය. එහිදී උපදේශකත්වය සඳහා නව උපදේශක වරයෙකු පත්කරනු ලබන අතර නිබන්ධිකාව නියමිත පරිදි සකස් කර උපදේශක වරයාගෙන් උපදෙස් ලබා ගත් බවට සහතිකය ඇතුළත්ව විභාග අංශයට හාර දිය යුතු ය.
- 2.08 සිංහල/දෙමළ/ඉංග්‍රීසි හාමා මාධ්‍යකින් නිබන්ධිකා පිටපත් දෙකක් සහ සංයුත්ත තැබියක් (CD) සමඟ නියමිත දිනට හෝ රට පෙර විභාග අංශය වෙත එකවර හාරදිය යුතු වේ. නොවැළැක්විය හැකි හේතුවක් මත නියමිත දිනට නිබන්ධිකාව හාර දීමට අපොහොසත් වන විද්‍යාර්ථීන්ගේ ලකුණු පහත දැක්වෙන පරිදි අඩු වේ.
- නිශ්චිත දිනයේ සිට දින හතක් දක්වා හාර දෙන නිබන්ධිකා සඳහා නියමිත ග්‍රෑන් සාමාර්ථියට වඩා එක් සාමාර්ථයක් අඩුවෙන් හිමි වේ.

උදා. විද්‍යාර්ථීය ලබා ගත් ගේනී සාමාර්ථය A+ නම්, ඔහුට/අැයට හිමි වන්නේ A ගේනී සාමාර්ථය යි. විද්‍යාර්ථීය ලබා ගත් ගේනී සාමාර්ථය C නම්, ඔහුට/අැයට හිමි වන්නේ C- ගේනී සාමාර්ථය යි.

- නිශ්චිත දිනයේ සිට දින 14ක් දක්වා පමණක් නිබන්ධිකාව හාරගනු ලබන අතර, නිශ්චිත දිනයේ සිට දින 07 සිට 14 දක්වා කාලය අතර හාර දෙනු ලබන නිබන්ධිකාව සඳහා උපරිම C ගේනී සාමාර්ථයක් හිමි වේ. C ගේනී සාමාර්ථයට වඩා අඩු ගේනී සාමාර්ථයක් ලබා ගන්නා විද්‍යාර්ථීන් අසමත් ලෙස සලකනු ලැබේ.
 - නිශ්චිත දිනයේ සිට දින 14ක් දක්වා වූ කාලයෙන් පසුව කිසිදු නිබන්ධිකාවක් හාරගනු තොලබන අතර, එසේ හාර තොදෙන අපේක්ෂකයන් සඳහා රේලය අධ්‍යයන වර්ෂයේදී ප්‍රනාර අපේක්ෂකයන් ලෙස සිය නිබන්ධිකා හාර දිය හැකි ය.
- 2.09 නිබන්ධිකාව විභාග අංශයට බාර ගැනීමේදී එය විභාග අංශයට හාරගත් බව සඳහන් කරනු ලබන රිසිට් පතක් විද්‍යාර්ථීය වෙත නිකුත් කරනු ලැබේ.
- 2.10 නිබන්ධිකාවේ පළමු වන පරීක්ෂක වරයා වශයෙන් උපදේශක ආචාර්යවරයා ද දෙවන පරීක්ෂක වශයෙන් අදාළ ව්‍යුහ කරුණු සම්බන්ධයෙන් ප්‍රවිණ ආචාර්ය වරයෙකු ද පිය සහාව මගින් පත් කරනු ලැබේ.
- 2.11 ඉදිරිපත් කරන ලද නිබන්ධිකා පිටපත් දෙක ලකුණු දැමීම සඳහා පරීක්ෂක වරුන් වෙත විභාග අංශය විසින් වෙන් වශයෙන් හාර දෙනු ලැබේ. උපාධි සහතිකය නිකුත් කරනු ලබන අවස්ථාවේ ඉත් නිබන්ධිකා පිටපතක් විද්‍යාර්ථීයට නැවත හාරදෙනු ලැබේ.
- 2.10 පළමු වන පරීක්ෂක හා දෙවන පරීක්ෂක අතර ලකුණු 10කට වැඩි පරතරයක් ඇත්තාම් එය තෙවන වරට වෙනත් පරීක්ෂකවරයෙකු ලබා පරීක්ෂා කර ලකුණු ලබා ගත යුතු

අතර අවසාන ලකුණු ලබා දීමේදී 10ට අඩු පරතරය සහිත ලකුණු දෙක සැලකිල්ලට ගෙන එහි සාමාන්‍ය අවසන් ලකුණු ලෙස සැලකිය යුතු ය. යම් අයුරකින් පරීක්ෂකවරු තිබෙනාගේම ලකුණු අතර පරතරය 10ට වැඩි නම් ලකුණු තුනම එකතු කර තුනෙන් බෙදා අවසන් ලකුණු ගණනය කිරීමට කටයුතු කෙරේ.

20. විභාග නිර්ණායක

1. උපාධිය ලබාගැනීම

ප්‍රාසාගික කළාවේදී/දානු කළාවේදී (විශේෂ) උපාධිය ලබා ගැනීමට නම් පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කළයුතු වන්නේය.

1.1 පන්ති සාමර්ථ්‍ය ලබාගැනීම

(අ) පළමු පන්ති ගෞරව සාමර්ථ්‍යය

- i. අවම වශයෙන් සම්පූර්ණ කළයුතු මුළු සම්භාර සංඛ්‍යාව 120ක් වේ.
- ii. අවම ග්‍රේනී ලක්ෂ්‍ය සාමාන්‍ය (GPA) 3.7 ක් විය යුතුය.
- iii. අඛණ්ඩව යෙදෙන අධ්‍යයන වර්ෂ 04ක් ඇතුළත උපාධි පාස්මාලාවට අයත් සියලු විෂය ඒකක සම්පූර්ණ කර තිබිය යුතුය.

(ආ) දෙවන පෙළ (ඉහළ) ගෞරව සාමර්ථ්‍යය

- i. අවම වශයෙන් සම්පූර්ණ කළයුතු මුළු සම්භාර සංඛ්‍යාව 120ක් වේ.
- ii. අවම ග්‍රේනී ලක්ෂ්‍ය සාමාන්‍ය (GPA) 3.3 ක් විය යුතුය.
- iii. අඛණ්ඩව යෙදෙන අධ්‍යයන වර්ෂ 04ක් ඇතුළත උපාධි පාස්මාලාවට අයත් සියලු විෂය ඒකක සම්පූර්ණ කර තිබිය යුතුය.

(අ) දෙවන පෙළ (පහළ) ගොරව සාමර්ථය

- i. අවම වශයෙන් සම්පූර්ණ කළයුතු මුළු සම්භාර සංඛ්‍යාව 120ක් වේ.
- ii. අවම ග්‍රෑස් ලක්ෂා සාමාන්‍ය (GPA) 3.0 ක් විය යුතුය.
- iii. අඛණ්ඩව යෙදෙන අධ්‍යයන වර්ෂ 04ක් ඇතුළත උපාධී පාඨමාලාවට අයත් සියලු විෂය ඒකක සම්පූර්ණ කර තිබිය යුතුය.

(ඇ) සාමාන්‍ය සාමර්ථය ලබාගැනීම

- i. අවම වශයෙන් සම්පූර්ණ කළයුතු මුළු සම්භාර සංඛ්‍යාව 120ක් වේ.
- ii. අවම ග්‍රෑස් ලක්ෂා සාමාන්‍ය (GPA) 2.0 ක් විය යුතුය.
- iii. අඛණ්ඩව යෙදෙන උපරිම අධ්‍යයන වර්ෂ 08ක් ඇතුළත උපාධී පාඨමාලාවට අයත් සියලු විෂය ඒකක සම්පූර්ණ කර තිබිය යුතුය.

2. පොදු කරුණු

2.1 ඇගයීමේ ක්‍රියාවලිය

යිහෘයින්ගේ අධ්‍යයන කාර්යයේ ඇගයීමේ කටයුතු සාමාන්‍යයෙන් කරනු ලබන්නේ අඛණ්ඩ ඇගයීම්, අධ්‍යයන පැවරුම්, වාර්තා ඉදිරිපත්කීම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්, නිබන්ධිකා සහ පාඨමාලා ඒකක අවසානයේ පවත්වන පරීක්ෂණ වලිනි. ඇගයීම් අවසානයේදී ඒ ඒ ඒකක සඳහා ග්‍රෑස්යක් ලබා දෙනු ලැබේ. අධ්‍යයන අංශය මගින් පාඨමාලා ඒකක ආරම්භයේදීම එකී ඇගයීම් කුම පිළිබඳ දැනුවත් කරනු ඇත.

2.2 ග්‍රෑස්ගත ක්‍රම

එක් එක් පාඨමාලා ඒකක සඳහා ලබා ගන්නා ලද ලකුණු පහත සඳහන් පරිදි ග්‍රෑස්ගත කෙරේ. ඒ ඒ ඒකකයට ලබා ගන්නා ලද ග්‍රෑස්ය අනුව රට ලැබෙන ග්‍රෑස්ගත අගය ගණනය කෙරේ.

COMMON GRADES, GRADE POINT VALUES FOR COURSES AND CUT-OFF LEVELS OF GPA FOR AWARDING CLASSES/PASSES (Commission Circular No: 901)

The University Grants Commission having noted that there is a significant variation in the degree awarding criteria as well as in the structure of the degree programmes conducted by different faculties/universities within the Sri Lankan University System decided to formulate a common Credit and Qualification Framework (CQF) for Sri Lankan University System in order to maintain the consistency and comparability of university level qualifications.

Accordingly the University Grants Commission at its 767th meeting held on 06th November 2008 approved Grades and Grade Point Values and Cut-off levels of GPA for Awarding Classes/Passes for all the undergraduate degree programmes conducted within Sri Lankan University System as follows:

(a) Grades and Grade Point Values

Degree Programme	Gardes and Grade Point Values											
	A+	A	A-	B+	B	B-	C+	C	C-	D+	D	E
All Degrees	4.00	4.00	3.70	3.30	3.00	2.70	2.30	2.00	1.70	1.30	1.00	0.00
Marks Range	90-100	80-89	70-79	60-69	55-59	50-54	45-49	40-44	35-39	30-34	25-29	00-24

Degree Programme	Grade Point Avarage (GPA) for Awarding Classes/Passes			
	First	Second Upper	Second Lower	Pass
All Degrees	3.70	3.30	3.00	2.00

සිපුන් විසින් ලියාපදිංචි වී ඇති සියලු පාඨමාලා ඒකකයන් සම්පූර්ණ කර ගැනීම අවශ්‍ය වේ. කිහිපම් විෂයකට E ග්‍රේනීයක් ලබා ඇත්තාම් උපාධිය අසම්පූර්ණ වේ.

2.3 අසමත් වන විෂය ඒකක සඳහා නැවත පෙනී සිටීම

කිසියම් අපේක්ෂකයෙක්/අපේක්ෂිකාවක් C-, D, D+ හෝ E ශේෂීන් ලබාගෙන ඇත්තාම් ඔහුට/අයට නැවතත් පෙනී සිට ඒවා සම්පූර්ණ කර ගත හැක. එහෙත් එසේ නැවත පෙනී සිටීමෙන් ලබා ගත හැකි උපරිම ශේෂීය C වේ. එසේ පෙනී සිටීමේ දී යම් අයුරකින් කළින් ලැබේ තිබුණු ශේෂීයට වඩා අඩු ශේෂීයක් ලැබුන්නාත් කළින් පැවති ශේෂීය තව දුරටත් පවත්වා ගෙන යා හැකිය.

2.4 ශේෂී ගත සාමාන්‍යය

ශේෂීගත සාමාන්‍යය යනු අධ්‍යයන සම්භාරවල සාමාන්‍යය පාදක කර ගනිමත් ගණනය කරනු ලබන සාමාන්‍යයයි. මෙය සම්භාර හරිත ශේෂීගත අගයන්ගේ එකතුව මුළු සම්භාරවල එකත්‍යෙන් බෙදා ලැබෙන අගය වේ.

මෙය පළමු දශමස්තානයට පමණක් ගණනය කෙරේ.

එදාහරණයක් ලෙස කිසියම් අපේක්ෂකයෙක්/අපේක්ෂිකාවක් සම්භාර 02 විෂය ඒකක දෙකක් ද, සම්භාර 04 විෂය ඒකක තුනක් ද, සම්භාර 06 විෂය ඒකක එකකක්ද සඳහා පිළිවෙළින් A, C, B, D, E සහ A යන ශේෂී ලබාගෙන ඇත්තාම් GPA/ ශේෂීගත සාමාන්‍යය පහත සඳහන් පරිදි ගණනය කරනු ලැබේ.

$$\frac{(2 \times 4) + (2 \times 2) + (4 \times 3) + (4 \times 1) + (4 \times 0) + (6 \times 4)}{2+2+4+4+4+6} - \frac{52}{22} = 2.36 = 2.4$$

ඒ අනුව, ශේෂීගත සාමාන්‍යය (GPA) = 2.4

21. විවිධ හේතුන් මත විදේශගතවන සිසුන් සඳහා අවසර ලබාදීම

සෞන්දරය කළා විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රථම උපාධි පාඨමාලා සිවිවසරක පූර්ණ කාලීන පාඨමාලා වේ. එම පාඨමාලා කාලය තුළ වෙනත් පූර්ණ කාලීන පාඨමාලා සඳහා ලියාපදිංචි විය නොහැක.

01. විදේශගත වීම සඳහා ප්‍රවේශය කල් ගැනීම

විදේශගත වීම සඳහා ප්‍රවේශය කල් ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත්කර ඇති/නිකුත් කරනු ලබන ශිෂ්‍ය අත් පොතෙහි සඳහන් පරිදි කටයුතු කරනු ලැබේ.

එ අනුව,

- 1.1 ප්‍රවේශය කල් ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකු, පළමුව තමා තේරී ඇති විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විය යුතු අතර, අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට ප්‍රථම එම ඉල්ලීම කරනු ලබන්නේ කුමන කරුණු හේතුකොට ගෙන දැයි සඳහන් කොට අදාළ විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වෙත ඉල්ලීමක් කළ යුතු ය.
- 1.2 එවැනි කල් ගැනීමක් ලබාගත හැක්කේ උපරිම වශයෙන් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා පමණි.
- 1.3 එවැනි කල් ලබාගැනීමකදී අපේක්ෂකයෙකු තමා කළින් යොමු කරනු ලැබූ පාඨමාලාව සඳහා පමණක් නැවත ඇතුළත් කරනු ලැබේ. එසේ කල් ලබාගත් අපේක්ෂකයෙකු තමා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තේරාගැනීමට පදනම් වූ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් පසුව පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගයක ප්‍රතිඵල මත වෙනත් කවර හෝ පාඨමාලාවක් සඳහා ඇතුළත්වීමට සුදුසුකම් තොලබයි.
- 1.4 විශ්වවිද්‍යාලය මගින් අදාළ ඉල්ලීම පිළිගතහොත් එම ප්‍රවේශය කල් ගැනීම සඳහා අනුමැතිය ලබාදුන් කාලයීමාව පැමිණීම ගණනය කිරීමේ දී සලකා බලනු ලැබේ.

02. අධ්‍යයන කාලය තුළ විදේශ ගතවීමට අවසර ලබාගැනීම

- 2.1 වැඩමුළ/ප්‍රසංග/සම්මන්ත්‍රණ/පුදරුගත/ක්‍රිඩා වැනි අවස්ථා සඳහා

අදාළ කරුණු ඇතුළත් පිළිගත හැකි ලේඛනයක් හෝ ආරාධනා ලිපියක් සමග ඉල්ලීමක් විදේශගත වීමට අවම වශයෙන් සති

දෙකකට පෙර (සති 02) අදාළ අංශ ප්‍රධාන හා පීඩායිපති නිරදේශය සමග ඉදිරිපත් කර උපකුලපතිතුමාගේ අනුමැතිය ලබාගත යුතු ය. අනුමැතිය ලබාදුන් කාලසීමාව පැමිණීම ගණනය කිරීමේ දී සලකා බලනු ලැබේ.

2.2 වෛද්‍ය ප්‍රතිකාර

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සිසුන් ඒ බව සනාථ කිරීම සඳහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයෙකු/විශේෂයු වෛද්‍යවරයෙකුගත් ලබාගත් සහතිකයක්/වෛද්‍ය වාර්තාවක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නිලධාරී මගින් සහතික කර ඉදිරිපත් කළ යුතු ය. එසේම විදේශගත වීමට අවම වශයෙන් සති දෙකකට (සති 02) පෙර අදාළ ඉල්ලීම හා රේඛ අනුගත පිළිගත් ලිපිලේඛන අදාළ අංශ ප්‍රධාන හා පීඩායිපති නිරදේශය සහිතව උපකුලපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු ය. අනුමැතිය ලබාදුන් කාලසීමාව පැමිණීම ගණනය කිරීමේ දී සලකා බලනු ලැබේ.

2.3 රකියා

රකියා සඳහා විදේශගත වීමට අධ්‍යයන කාලය තුළදී අවසර දෙනු නොලැබේ.

2.4 වෙනත්

ඉහත 2.1 සිට 2.3 දක්වා කරුණු හැර වෙනත් අවශ්‍යතාවක දී විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන විට විදේශගත වීමට අවම වශයෙන් සති දෙකකට (සති 02) පෙර අදාළ පිළිගත් ලිපිලේඛන අදාළ අංශ ප්‍රධාන හා පීඩායිපති නිරදේශය සහිතව උපකුලපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු ය. අනුමැතිය ලබාදුන් කාලසීමාව පැමිණීම ගණනය කිරීමේදී සලකා බලනු ලැබේ.

ඉහත කවර කරුණකට හෝ අදාළව විදේශගත වී නැවත පැමිණී පසුව ඒ බව සනාථ කෙරෙන ලේඛන සමග අංශ ප්‍රධාන හා පීඩායිපති මගින් උපකුලපතිතුමා වෙත වාර්තා කළ යුතු ය.

22. 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරුපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත

අධ්‍යාපන ආයතනවලින් නවක වදය සහ වෙනත් ස්වරුපයේ සාහසික ක්‍රියා ද, කෘෂිර, අමානුෂීක සහ නීතිඩ් සැලකීම ද ක්‍රියා කිරීම සඳහා වූ පනතකි.

ග්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ.

පුහු නාමය 1. මේ පනත 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරුපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

නවක වදය 2. (1) අධ්‍යාපන ආයතනයක් තුළ දී හෝ ඉන් ඉන් පිටතදී හෝ නවක වදය සිදුකරන්නා වූ ඒහි ලා සඳහා වන්නා වූ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට යටත් විය යුතු ය. තවද වරද සිදු කරනු ලැබූවේ යම් තැනැත්තේකු සම්බන්ධයෙන් ද, ඒ තැනැත්තාට සිදු කරන ලද හානිය සඳහා අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දී ගෙවන ලෙස ද, ඒ පළමුව සඳහන් කළ තැනැත්තාට ආදා කරනු ලැබිය ගැකි ය.

(2) අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ නවක වදය සිදුකරන අතරතුර, ඒ ශිෂ්‍යාට හෝ සාමාජිකයාට ලිංගික අතචරයක් හෝ බරපතල තුවාල සිදු කරන්නා වූ, යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබීමට ඒ තැනැත්තා යටත් විය යුතුය. තවද වරද සිදු කරනු ලැබූවේ යම් තැනැත්තේකු සම්බන්ධයෙන් ද, ඒ තැනැත්තාට සිදු කරන ලද හානිය

සඳහා අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දී ගෙවන ලෙසද, ඒ පළමුව සඳහන් කළ තැනැත්තාට ආයා කරනු ලැබිය හැකි ය.

සාපරාධ හය 3

ගැන්වීම

මේ වගන්තියෙහි ‘තරේෂ්ත තැනැත්තා’ යනුවෙන් සඳහන් කරනු ලබන අධ්‍යාපන ආයතනයක යම් දිෂ්‍යයෙකු හෝ කාරුය මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ තුළ බිය ඇති කිරීමේ වේතනාව ඇතිව හෝ තරේෂ්ත තැනැත්තාට තීතියෙන් නියම කර තොමැති යම් ක්‍රියාවක් කරන ලෙස හෝ කිරීමට ඒ තැනැත්තාට අයිතිය තිබෙන යම් ක්‍රියාවක් නොකර හරින ලෙස හෝ තරේෂ්ත තැනැත්තාට බල කිරීමේ වේතනාව ඇතිව, ඒ අධ්‍යාපන ආයතනය තුළදී හෝ ඉන් පිටතදී හෝ ඒ දිෂ්‍යයාගේ හෝ කාරුය මණ්ඩලයේ සාමාජිකයාගේ ගැරියට, කිරීමියට, හෝ දේපලට, තරේෂ්ත තැනැත්තාට සම්බන්ධතාවක් ඇති වෙනත් යම් තැනැත්තෙකුගේ ගැරියට, කිරීමියට හෝ දේපලවලට හානි සිදුකරන බවට, වාචිකව හෝ ලිඛිතව, තරේෂ්තය කරන්නා වූ, යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු තැංකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට ඒ තැනැත්තා යටත් විය යුතු ය.

අධිස්ථාන 4

ගැන්වීම

යම් අධ්‍යාපන ආයතනයක් ඇතුළතදී හෝ ඒ අධ්‍යාපන ආයතනයේ කළමනාකරණය හා පාලනය යටතේ වූ යම් පරිග්‍රෑයක් ඇතුළත දී නීත්‍යානුකුල යුත්තිසහගත හාවයකින් තොරව ද, යම් විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ අධ්‍යාපන ආයතනයේ යම් දිෂ්‍යයෙකුට, එහි කාරුය මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට හෝ වෙනත් තැනැත්තෙකුට බල කිරීමේ කාරුයය සඳහා ද, ඒ දිෂ්‍යයාගේ හෝ කාරුය මණ්ඩලයේ සාමාජිකයාගේ හෝ වෙනත් තැනැත්තාගේ හෝ පෙළුද්ගලික නිදහස සහ යාම රැමී නිදහස අවහිර කරන්නාවූ යම් ක්‍රියාවක් කරන, යම් තැනැත්තෙකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු තැංකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු හතක් තොඹක්මවන කාලයක් සඳහා බරපතල වැඩ

අ�තිව බන්ධනාගාර ගත කරනු ලැබේමට, ඒ තැනැත්තා යටත් විය යුතු ය.

- 5 අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයකට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ යාමට අයිතිවාසිකමක් ඇති යම් පැන්තකට යාමෙන් ඒ ශිෂ්‍යය හෝ සාමාජිකයා වළක්වන යම් ආකාරයකින් ඒ ශිෂ්‍යයාට හෝ සාමාජිකයාට නීති විරෝධී ලෙස බාධා කරන යම් තැනැත්තකු, මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබේමට, ඒ තැනැත්තා යටත් විය යුතු ය.
- 6 අධ්‍යාපන ආයතනයක යම් ශිෂ්‍යයක හෝ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු ඇතැම් පරිමිත සීමාවලින් ඔබවයාම වළක්වාලන යම් ආකාරයකින් ඒ ශිෂ්‍යයාට හෝ සාමාජිකයාට නීතිවිරෝධී ලෙස අවහිර කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු හතක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේමට, ඒ තැනැත්තා යටත් විය යුතු ය.
- 7 (1) අධ්‍යාපන ආයතනයකට අයත්වූ හෝ එහි කළමනාකරණය හෝ පාලනය යටතේ පවත්නා හෝ යම් පරිග්‍රයක, නීත්‍යානුකුල හේතුවක් නොමැතිව, බලහත්කාරයෙන් පදිංචි වන්නා වූ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේමට හෝ රුපියල් දස දහසක් නොඉක්මවන ද්‍රියකට හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා ද්‍රිය යන ද්‍රිවම් දෙකටම හෝ, ඒ තැනැත්තා යටත් විය යුතු ය.

	(2) අධ්‍යාපන ආයතනයකට අයත් වූ හෝ එහි කළමනාකරණය හෝ පාලනය යටතේ පවත්නා යම් දේපලක් සම්බන්ධයෙන් අනැරුදය සිදු කරන, යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන ලසු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, අවුරුදු විස්සක් නොතුක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබීමට සහ රුපියල් පන්දහසක් හෝ ඒ දේපල සම්බන්ධයෙන් සිදුකරන ලද පාඩමේ හෝ අලාභ හානි ප්‍රමාණය මෙන් තුන් ගුණයක් යන මේ දෙකින් වඩා වැඩි ප්‍රමාණයේ ද්‍රව්‍යකට ඒ තැනැත්තා යටත් විය යුතු ය.
නෙරපිමේ පහ කිරීමේ ආදා	8 මේ පනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් තැනැත්තෙකු වරදකරු කරනු ලැබූ අවස්ථාවක, අධිකරණය විසින් වරදේ බරපතලකම සැලකිල්ලට ගෙන-
	(අ) වරදකරු කරනු ලැබූ තැනැත්තා අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයකු වන යම් විටක, ඒ තැනැත්තා ඒ ආයතනයෙන් නෙරපන ලෙස ආදා කරනු ලැබිය හැකි ය.
	(ආ) වරදකරු කරනු ලැබූ තැනැත්තා, අධ්‍යාපන ආයතනයක කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වන යම් විටක, ඒ තැනැත්තා ඒ අධ්‍යාපන ආයතනයෙන් පහ කරන ලෙස ආදා කරනු ලැබිය හැකි ය.
ඇප	9 (1) මේ පනතේ 2වන වගන්තියේ (2)වන උපවග න්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලැබූ හෝ වේද්දනා කරනු ලැබූ තැනැත්තෙකු, ආණ්ඩුකුම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද මහාධිකරණයක විනිශ්චයාරවරයා විසින් හැර, ඇප පිට මුදා හරිනු නොලැබිය යුතු ය. ඇප ප්‍රධානය කිරීම පිණ්ස ස්වකීය අභිමතය ක්‍රියාත්මක කිරීමෙහිලා, ඒ විනිශ්චයාරයා විසින් 1997 අංක 30 දරණ ඇප පනතේ 14 වන

වගන්තියේ විධිවිධාන කෙරෙහි සැලකිල්ලක් දක්වනු ලැබිය යුතු ය.

(2) මේ පනතේ 2වන වගන්තියේ (2)වන උප වගන්තිය හෝ 4 වන වගන්තිය යටතේ වූ වරදකට තැනැත්තෙකු වරදකරු කරනු ලැබේ එසේ වරදකරු කිරීමට විරැද්ධිව අභියාචනාවක් ඉදිරිපත් කර ඇති අවස්ථාවක, ඒ තැනැත්තා වරදකරු කරනු ලැබූ අධිකරණය විසින්, වරදෙහි බරපතලකම සහ වරදකරු කරනු ලැබූ තැනැත්තා ගේ පූර්ව ක්‍රියා කළාපය සැලකිල්ලට ගෙන, ඒ තැනැත්තා ඇප පිට මුදා හරිනු ලැබිය හැකි ය: තැනහාත් මුදාහැරීම ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි ය.

- | | | |
|----|--|---|
| 10 | <p>1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ මේ පනත කුමක් සඳහන්ව ඇතිද, මේ පනතේ 2වන වගන්තියේ (2)වන උප වගන්තිය හෝ 4 වන වගන්තිය හෝ යටතේ වූ යම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් යම් අධිකරණයක් විසින් හෝ යම් අධිකරණයක් ඉදිරියෙහි-</p> <p>(අ) වරදකරු කරනු ලැබූ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් වන විට, එකී අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 303 වගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.</p> <p>(ආ) වරදකරු බව පිළිගන්නා හෝ වරදකරු බවට තීරණය කරනු ලැබූ හෝ යම් තැනැත්තෙකු සම්බන්ධයෙන් වන විට, එකී අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 306 වන වගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය.</p> | <p>මේ පනත යටතේ වරදකට වරදකරු කරනු ලැබූ හෝ වරදකරු බවට තීරණය කරනු ලැබූ හෝ වරදකරු බවට තීරණය කරනු ලැබූ තැනැත්තන්ට අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ ඇති විධිවිධාන අදාළ නොවිය යුතු බව</p> |
| 11 | <p>1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ මේ පනත පළමුවන උපලේඛනයේ කුමක් සඳහන්ව ඇති ද, ඒ පනතේ විධිවිධාන අදාළ කිරීමේ කාර්යය සඳහා, මේ පනත යටතේ වූ සියලු වැරදි සංයෝග වැරදි වශයෙන් සලකනු ලැබිය යුතු ය.</p> | <p>මේ පනත යටතේ වූ වැරදි සංයෝග වැරදි වශයෙන් සලකනු ලැබිය යුතු බව</p> |
| 12 | <p>මේ පනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් යම් නඩු පැවරීමකදී, යම් තැනැත්තෙකු අධ්‍යාපන ආයතනයක</p> | <p>සහතිකය</p> |

ඩිජ්‍යෙකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වේ ද තැබෙනාත් යම් පරිග්‍රයක් හෝ දේපලක් අධ්‍යාපන ආයතනයක් සතු හෝ එහි කළමනාකරණය හා පාලනය යටතේ පවත්නා දේපලක් වේ ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන තැගැනු අවස්ථාවක, ඒ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීයාගේ හෝ වෙනත් නිලධාරියෙකුගේ හෝ අත්සන යටතේ යැයි කියනු ලබන සහතිකයක නම්කර ඇති ඩිජ්‍යා හෝ සාමාජිකයා ඒ අධ්‍යාපන ආයතනයේ ඩිජ්‍යෙකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවට හෝ ඒ සහතිකයේ නිශ්චිතව සඳහන් කර ඇති පරිග්‍රයක් හෝ දේපලක්, ඒ අධ්‍යාපන ආයතනය සතු පරිග්‍රයක් හෝ දේපලක් බවට තැබෙනාත් ඒ අධ්‍යාපන ආයතනයේ කළමනාකරණය හා පාලනය යටතේ පවත්නා පරිග්‍රයක් හෝ දේපලක් බවට, ඒ සහතිකය, එහි අත්සන පිළිබඳව ඔප්පු කිරීමකින් තොරව සාක්ෂාත්‍යයේදී ආවේශන විය යුතු ය. තව ද ඒ සහතිකය එහි ප්‍රකාශ කර ඇති සිද්ධි පිළිබඳව මුළු බැඳීමට පෙනෙන සාක්ෂියක් විය යුතු ය.

(1) මේ පනත යටතේ වරදක් සම්බන්ධයෙන් නඩු විභාග යක් පවත්වා ගෙන යන අතරතුර, ඒ වරද සම්බන්ධයෙන් පවත්වනු ලැබූ යම් විමර්ශනයකදී යම් සාක්ෂිකරුවෙකු, ඔහු විසින් කළින් කරනු ලැබූ යම් ප්‍රකාශයක් එහි වූ යම් වැදගත් කරුණෙක් සම්බන්ධයෙන් ප්‍රකාශිතවම හෝ අවශ්‍ය ව්‍යුහයෙන් ප්‍රතිශේද කරතෙනාත්, ප්‍රකාශය කරන ලද්දේ යම් අවස්ථා ගත කරුණු යටතේ ද, ඒ අවස්ථාගත කරුණු පිළිබඳව යථා පරිදි කරන ලද පරික්ෂණයකින් පසුව, ආරක්ෂා සහිත යැයි ද, සාධාරණ යයි ද, නඩු විභාග කරන මහේස්ත්‍රාත්වරයා සලකන්නේ නම්, ඒ මහේස්ත්‍රාත්වරයා විසින්-

(ආ) ඒ සාක්ෂිකරු විසින් විමර්ශනයේදී කරන ලද ප්‍රකාශය, එහි වැදගත් කරුණු සම්බන්ධයෙන් ස්වාධීන ප්‍රහවයකින් ලැබුණු සාක්ෂිවලින් තහවුරු වන්නේ නම්, ඒ ප්‍රකාශය අනුව ක්‍රියා කිරීම: සහ

(ආ) ඒ නඩු විභාගය අවසාන වූ පසු, අධිකරණ කටයුත්තක යම් අවස්ථාවක දී සිතා මතා බොරු සාක්ෂි දීම පිළිබඳව ඒ සාක්ෂිකරු ඒ අධිකරණය ඉදිරියේ චෝදනාවක් මත නඩුවිභාග කිරීම,

නිත්‍යානුකූල වන්නේ ය.

(2) වූදිතයා විසින් කරන ලදැයි චෝදනාවහි දැක්වෙන ප්‍රතිශේද ප්‍රකාශ වූදිතයා විසින් කරන ලදැයි ඔප්පුතිරීම,
(1) වන උපවශ්‍යතියේ (ආ) ජේදය යටතේ පැවැත්වෙන නඩු විභාගයකදී ප්‍රමාණවත් වන අතර, අසත්‍ය ප්‍රකාශය ඒ ප්‍රකාශවලින් කවරක්ද යන්න ඔප්පු කිරීම අවශ්‍ය නොවන්නේ ය,

- | | | |
|----|--|--|
| 14 | <p>මේ පනතේ විධිවිධාන දේශීලි නිති සංග්‍රහයේ, 1994 අංක 22 මේ පනතේ
 දරණ වධිමට සහ අනෙකුත් ක්‍රිංචර, අමානුෂීක හෝ තිනෑදීත සැලකීමට හෝ දඩුවම් වලට එරෙහිව වූ සම්මුතිය පනතේ
 හෝ වෙනත් යම් නිතියක හෝ විධිවිධාන හින කිරීම පිණිස නොව ඒ විධිවිධානවලට අතිරේකව විය යුතු ය.</p> | <small>විධිවිධාන දේශීලි නිති සංග්‍රහය
 අදියේවිධි විධාන සින කිරීම පිණිස සොට ඒ විධිවිධාන වලට අතිරේකව විය
 යුතු බව
 මේ පනත සැලකීමට වූ නඩු සැලකීම විය සහ ප්‍රමාණවත් විවෘත සහ අඩ්‍යාවත සඳහා ප්‍රමාණවත් සැලකීම</small> |
| 15 | <p>මේ පනත යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති යම් තැනැත්තෙකුගේ නඩු විභාගය සඳහා ද, එවැනි යම් වරදක් සඳහා යම් තැනැත්තෙකු වරදකරු කිරීමෙන් නියම කරන ලද යම් දඩුවමින් වූ යම් අහියාවනයක් විභාග කිරීම සඳහා ද, සැම අධිකරණයක් විසින් ම ප්‍රමුඛතාව සැලසිය යුතු ය.</p> | <small>මේ පනත සැලකීමෙන් වූ නඩු සැලකීම විය සහ ප්‍රමාණවත් විවෘත සහ ප්‍රමාණවත් සැලකීම විවෘත සහ ප්‍රමාණවත් සැලකීම</small> |
| 16 | <p>මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පායි අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පායිය බලපැවැත්විය යුතු ය.</p> | <small>අනනුකූලතාවක් අනිශ්චිත විට සිංහල භාෂා පායිය බලපැවැත්විය යුතු බව
 අර්ථ තිරුප්පනය</small> |
| 17 | <p>පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි-</p> <p>“සාපරාධි බලහත්කාරය” “බේය” “බලහත්කාරය” “බරපතල තුවාලය” “තුවාලය” සහ “අනර්ථය” යන්නෙහි දේශීලි නිති සංග්‍රහයේ පිළිවලින් ඒවාට දී ඇති අර්ථම ඇත්තේ ය.</p> | <small>අනිශ්චිත විට සිංහල භාෂා පායිය බලපැවැත්විය යුතු බව
 අර්ථ තිරුප්පනය</small> |

“අධ්‍යාපන ආයතනය” යන්නෙන්

- (අ) උසස් අධ්‍යාපන ආයතනයක්
- (ඇ) 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ iv වන පරිච්ඡේදය යටතේ පිළිගත් වෙනත් යම් ආයතනයක්
- (ඇ) 1981 අංක 74 දරණ ශ්‍රී ලංකා බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනතින් පිහිටුවන ලද බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
- (ඇ) 1996 අංක 26 දරණ බුද්ධ ග්‍රාවක හික්ෂු විශ්වවිද්‍යාලය පනතින් පිහිටුවන ලද බුද්ධ ග්‍රාවක හික්ෂු විශ්වවිද්‍යාලය
- (ඉ) 1990 අංක 20 දරණ තාතිසික හා වෘත්තීය අධ්‍යාපන පනතේ 14 වන වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද යම් ආයතනයක්
- (ඊ) 1995 අංක 29 දරණ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය පනත යටතේ පිහිටුවන ලද යම් උසස් තාක්ෂණ ආයතනයක්
- (උ) 1979 අංක 64 දරණ පිරිවෙන් අධ්‍යාපන පනත යටතේ පිහිටුවන ලද පිරිවෙන් අභ්‍යාස ආයතනයක් ද ඇතුළත, ඒ පනත යටතේ ලියාපදිංචි කරන ලද සහ රජයේ අරමුදල් වලින් ආධාර ලබන පිරිවෙනක්
- (ඌ) ශ්‍රී ලංකා නීති විද්‍යාලය
- (ඍ) 1985 අංක 28 දරණ ජාතික අධ්‍යාපන ආයතනය පනතින් පිහිටුවන ලද ජාතික අධ්‍යාපන ආයතනය
- (ඎ) 1986 අංක 30 දරණ අධ්‍යාපනීක විද්‍යාතන පනතින් පිහිටුවන ලද අධ්‍යාපනීක විද්‍යාතනයක් හෝ රජයේ අභ්‍යාස විද්‍යාලයක්
- (ඏ) (185 වන අධිකාරය වූ) අධ්‍යාපන ආයුරා පනතේ අරථානුකුල වූ රජයේ පාසලක් හෝ උපකාත පාසලක් හෝ ආධාර නොලබන පාසලක් අදහස් වන අතර, අධ්‍යාපනය, ඉගැන්වීම හෝ පුහුණු කිරීම ලබා දීමේ කාර්යය සඳහා පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක් ද එයට ඇතුළත් වේ.

“අධ්‍යාපන ආයතනයක ප්‍රධානීයා” යන්නෙන් උපකුලපතිවරයා, මහෝපාධ්‍යයයන් වහන්සේ, අධ්‍යක්ෂවරයා, පියාධිපතිවරයා, විදුහල්පතිවරයා හෝ ඒ අධ්‍යාපන ආයතනයේ පරිපාලනය හා කළමනාකරණය හාරව සිටින ක්‍රියා හෝ ආකාරයකින් නාමෝද්දීජ්ට වෙනත් යම් තැනැත්තෙක් අදහස් වේ.

“උසස් අධ්‍යාපන ආයතනය” යන්නට 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පත්‍රයෙහි රේට දී ඇති අර්ථයම ඇත්තේ ය.

“නවක වදය” යන්නෙන්, අධ්‍යාපන ආයතනයක සිඡ්‍යායකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කාරිරික හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදුකරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් අදහස් වේ.

“සිඡ්‍යායා” යන්නෙන්, අධ්‍යාපන ආයතනයක සිඡ්‍යායෙක් අදහස් වේ.

“ලිංගික අත්වරය” යන්නෙන්, අධ්‍යාපන ආයතනයක සිඡ්‍යායකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ ලිංගික හිරිහැරයක් හෝ අත්වරයක් සිදු කිරීම පිණිස සාපරාධී බලනත්කාරය පැමු, වවන හෝ ක්‍රියා හාවිත කිරීම අදහස් වෙයි.

23. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ජනරජය 2005 අංක 2 දැරණ අතුරු ව්‍යවස්ථාව

1985 අංක 7 දැරණ විශ්වවිද්‍යාලය (සංගේධන) පනතින් සංගේධනය වූ 1978 අංක 16 දැරණ විශ්වවිද්‍යාල පනතේ 135 (1) (ඇ) වගන්තිය සමග කියවිය යුතු 29 "ග" වගන්තිය යටතේ සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් සම්පාදනය කරන ලද අතුරු ව්‍යවස්ථාව.

01. මෙම අතුරු ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ජනරජය 2005 අංක 2 දැරණ අතුරු ව්‍යවස්ථාව යනුවෙන් හඳුන්වනු ලැබේ.
02. මෙම අතුරු ව්‍යවස්ථාව 2005 අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක වනු ඇත.

1 වන කොටස - සාමාන්‍ය

03. 1985 අංක 7 දැරණ විශ්වවිද්‍යාල (සංගේධන) පනතින් සංගේධනය වූ 1978 අංක 16 දැරණ විශ්වවිද්‍යාල පනතින් හෝ වෙනත් යම් සාධන පත්‍රයකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ප්‍රජාතන්ත්‍රික වෙත පවරන ලද හෝ නියම කරනු ලබන බලතල, කාර්ය සහ කාර්ත්‍ව්‍යයන්ට අමතරව හා පරිපුරක වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික 1986 අංක 1 දැරණ අතුරු ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ විශ්වවිද්‍යාල විනය පවත්වා ගැනීම සඳහා උපකුලපති විසින් අවශ්‍ය යැයි සලකනු ලබන ක්‍රමක් හෝ උචිත පියවරක් ගැනීම ඔහු විසින් කළ නැති වේ.
04. මෙම අතුරු ව්‍යවස්ථාව පරිපාලනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය උපකුලපති හා පාලක සභාව වගකිය යුතු වන්නේ ය.
05. මෙම අතුරු ව්‍යවස්ථාවේ ක්‍රියාත්මක වීමත් සමගම පහත සඳහන් (1) වන අනු ජේදයෙහි දක්වා ඇති පරිදි විනය මණ්ඩලයක් සංස්ථාපනය කරනු ලැබේ.
 - (1) විනය මණ්ඩලය පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විත වන්නේ ය.

i එක් එක් පියායේ පියායිපති

- ii සම ප්‍රධාන ජේත්ත් ශිෂ්‍ය උපදේශකවරු
 - iii එක් එක් පියා මගින් තෝරා පත් කරගනු ලබන ජේත්ත් ආචාර්යවරයෙකු බැඟින්
 - iv විශ්වවිද්‍යාල වෛද්‍ය නිලධාරී
 - v පාලක සභාවේ නියෝජිතයෙක් (පත් කරන ලද සාමාජිකයින් අතරින්)
- (2) ලේඛකාධිකාරී හෝ ඔහුගේ නාමිකයා නිලබලයෙන් විනය මණ්ඩලයේ ලේකම්වරයා වන්නේ ය.
- (3) ඉහත (1) (v) යටතේ පත්වන සාමාජිකයින් පත්කළ දින සිට වසර තුනක හෝ පාලක සභාවේ සාමාජිකත්වය දරණ තෙක් විනය මණ්ඩලයේ සාමාජිකත්වය දරණු ඇත.
- (4) ඉහත (1) (i) සහ (ii) යටතේ පත්වූ සාමාජිකයන් පත් වූ දින සිට වසර තුනක් හෝ විනය මණ්ඩලයේ සාමාජිකත්වයට පත්වීමට පදනම්ව තනතුරු දරන තෙක් සාමාජිකත්වය දරණු ඇත.
- (5) විනය මණ්ඩලයේ සාමාජිකයින් එම මණ්ඩලයේ සාමාජිකයන් අතුරින් සභාපති තෝරා පත්කර ගනු ලැබේය යුතු අතර, ඔහු එම මණ්ඩලයේ රස්වීම්වල මූලස්ථන දැරිය යුතු ය, ඔහුට රස්වීමට පැමිණිය තොහැකි තැන්තොත් මූලස්ථන දැරිය තොහැකි අවස්ථාවලදී සාමාජිකයින් විසින් ඒ රස්වීමට පැමිණ සිටින අය අතරින් කෙනෙකු තාවකාලික සභාපති වගයෙන් පත්කර ගතයුතු වන්නේ ය.
- (6) සභාපතිගේ නිල කාලය ඔහු පත්කර ගනු ලැබූ දින සිට එක් අවුරුද්දක් හෝ විනය මණ්ඩලයේ සාමාජිකත්වය දරණ තෙක් හෝ එම දෙකන් කළින් එළඹින දිනය තෙක් වන්නේ ය. නිල කාලය අවසන් වීමෙන් පසුව නැවත වාරයක් සඳහා තෝරී පත්වීමට ඔහු සුදුස්සෙක් වේ.

- (7) විනය මණ්ඩලේ ගණ පූරණය හතර දෙනෙකු විය යුතු ය.
- (8) විනය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය හා ක්‍රියාපිළිවෙළ එම මණ්ඩලය විසින් කළ තීරණය කරනු ඇත.
06. විනය මණ්ඩලයට පහත සඳහන් බලතල කාර්ය හා වගකීම් පැවරෙයි.
- (1) විශ්වවිද්‍යාලයෙහි දිෂ්‍ය විනය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය යැයි හැගෙන පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳව උපකුලපතිතුමාට උපදෙස් දීම.
- (2) විශ්වවිද්‍යාලයෙහි දිෂ්‍ය විනයට අදාළ නීතිමත් සම්පාදනය කිරීම පිළිබඳව පාලක සභාවට නිර්දේශ කිරීම .
- (3) විශ්වවිද්‍යාලයෙහි යම් දිෂ්‍යයකුගේ හෝ දිෂ්‍යයන්ගේ විනය විරෝධී හැකිරීම හෝ විෂමාවාර ක්‍රියා පිළිබඳ උච්ච පරික්ෂණ පැවැත්වීම හෝ පරික්ෂණ පවත්වනු ලැබේම සැලැස්වීම හා පරික්ෂණවලින් පසුව එළඹෙන තිගමන හා නිර්දේශ උපකුලපති වෙත ඉදිරිපත් කිරීම.
- (4) විනය මණ්ඩලය විසින් හෝ එම මණ්ඩලය විසින් පත්කරන ලද කම්මුවක් විසින් හෝ පවත්වන යම් පරික්ෂණයක් ඉදිරියට යම්කිසි දිෂ්‍යයකු හෝ උපකුලපතිගේ අනුමැතිය ඇතිව අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරියකු හෝ වෙනත් සේවකයෙකු හෝ කැදුවීමේ හා ඒ අයගෙන් වාචික හා ලිඛිත සාක්ෂි ලබාගැනීමේ බලය.
- (5) විනය මණ්ඩලය විසින් හෝ එම මණ්ඩලය මගින් පත් කරන ලද කම්මුවක් විසින් හෝ පවත්වන පරික්ෂණයකදී සිය කැමැත්තෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වන හෝ ඉල්ලීමක් කරන ඕනෑම අපේක්ෂකයෙකු ව්‍යවද පරික්ෂණයට අදාළ වැදගත් තොරතුරු ලබාගැනීම සඳහා කැදුවීමේ බලය.

- (6) විශ්වවිද්‍යාලයෙහි විනය හා සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ විනය පරීක්ෂණ පවත්වා අවසාන වන තෙක් හෝ යම් දිශ්‍යයකුට පංතිවලට සහභාගී වීම හෝ විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම හෝ තහනම් කිරීම නිරදේශ කිරීමේ බලය.
- (7) විනය මණ්ඩලයේ බලතල කාර්ය හා වගකීම් ඉටු කර ගැනීම පිශීස අවකාශ විය හැකි ඉහත සඳහන් බලතල කාර්ය හා වගකීම්වලට ආනුශ්‍යාධික වන වෙනත් පියවර හා ක්‍රියා මාර්ගයක් ගැනීම.

II වන කොටස දිශ්‍ය විනය පවත්වාගෙන යාම

07. විශ්වවිද්‍යාලය තුළ විනය පවත්වාගෙන යැම සඳහා පහත සටහන් ආචාර්යවරු හා නිලධාරීන්, බලධාරීන් වෙයි.
1. පියාධිපතිවරු, අධ්‍යයනාංශ ප්‍රධානවරු හා පුස්තකාලයාධිකාරී
 2. ජේන්ඩර් දිශ්‍ය උපදේශක/දිශ්‍ය උපදේශකවරුන්
 3. සියලුම ආචාර්යවරු, වෛද්‍ය නිලධාරී හා සහකාර පුස්තකාලයාධිකාරීන්
 4. නේවාසිකාගාර පාලකයින් හා උප පාලකයින්
 5. ආරක්ෂක නිලධාරීන්/මාමල්වරු
08. දිශ්‍ය විනය පිළිබඳව පියාධිපතිවරුන්ට, අධ්‍යයනාංශ ප්‍රධානීන්ට, පුස්තකාලයාධිකාරීට, ජේන්ඩර් දිශ්‍ය උපදේශක සහ දිශ්‍ය උපදේශකවරුන්ට පහත සඳහන් බලතල පැවරේ.
- (1) කිසියම් දිශ්‍යයෙකුගේ හැකිරීම විශ්වවිද්‍යාලය තුළ විනය පවත්වාගෙන යැමට හෝ සාමය ආරක්ෂා කිරීමට බාධාවක් වේ යැයි හැඟී ගිය විට හෝ විශ්වවිද්‍යාල භූමියේ ගාලාවක පුස්තකාලයේ කාමරයක හෝ විද්‍යාගාරයක නීත්‍යානුකූලව පැවැත්වෙන කාර්යයට බාධාවක් වේ යැයි හැඟී ගිය විට එම දිශ්‍යයා විශ්වවිද්‍යාල භූමියෙන්, දේශන

- ගාලාවෙන්, පුස්තකාලයෙන්, විද්‍යාගාරයෙන් හෝ විශ්වවිද්‍යාලය තුළ කවර සේරානයකින් වුවද, පිටමං කිරීම, (විශ්වවිද්‍යාල භූමියෙන් පිට වීමට නියම කළ හොත් වහාම ඒ ගැන සවිස්තර වාර්තාවක් පැය 24 ඇතුළත උපකුලපතිට ඉදිරිපත් කළ යුතු ය.)
- (2) කවර ශිෂ්‍යයෙකුට හෝ තමාගේ අනන්‍යතා පත්‍රය හෝ ශිෂ්‍ය වාර්තා පොත ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීම.
- (3) ශිෂ්‍යයෙකුගේ කිසියම් විනය විරෝධී හෝ විෂමාවාර ක්‍රියාවන් ගැන දැනගත් විට ඒ ශිෂ්‍යයාට තම කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වීමටත්, මහුගෙන් වාචික හෝ ලිඛිත වාර්තාවක් හෝ කටුන්තරයක් ලබා ගැනීම.
09. ශිෂ්‍ය විනය පිළිබඳව ආචාර්යවරුන්ට, වෛද්‍ය නිලධාරීන්ට හා සහකාර පුස්තකාලයාධිකාරීන්ට, නේවාසිකාගාර පාලකයින්ට සහ උප පාලකයින්ට පහත සඳහන් බලනු පැවරේ.
- (1) අංක 08 (1) යටතේ දක්වා ඇති අවස්ථාවක දී ඒ හා සම්බන්ධව ශිෂ්‍යයෙකු කාමරයකින්, පන්තියකින්, ගාලාවකින්, පුස්තකාලයෙන් හෝ විද්‍යාගාරයකින් හෝ නේවාසිකාගාරයෙන් හෝ වෙනත් සේරානයකින් පිටමං කිරීම.
- (2) කවර ශිෂ්‍යයෙකුට හෝ අනන්‍යතා පත්‍රය හෝ ශිෂ්‍ය වාර්තා පොත ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීම.
- (3) ශිෂ්‍යයෙකුගේ විනය විරෝධී හෝ විෂමාවාර ක්‍රියා ගැන විනය බලධාරීන් මගින් උපකුලපති වෙත වාර්තා කිරීම.
10. ශිෂ්‍ය විනය පිළිබඳව ආරක්ෂක නිලධාරීන්ට හා මාරුගල්වරුන්ට පහත සඳහන් බලනු පැවරේ.

- (1) අංක 7 (1) සිට (5) යටතේ දක්වා ඇති විනය බලධාරීන්ගේ උපදෙස් අනුව විශ්වවිද්‍යාල තුම්යෙහි, ගොඩනැගිල්ලක, කාමරයක, ගාලාවක, ප්‍රස්තකාලය හෝ වෙනත් ස්ථානයක විශ්වවිද්‍යාලයේ විනය හා සාමය පවත්වාගෙන යැමත බාධාවක් විය හැකි යැයි සැලකෙන ක්‍රියාවක යෙදී සිටින දිජ්‍යාපින් විසුරුවා හැරීම හා එම ස්ථානයෙන් පිටම් කිරීම.
- (2) කවර දිජ්‍යාපින් හෝ අනන්තා පත්‍රය හෝ දිජ්‍යාවාර්තා පොත ඉදිරිපත් කරන ලෙස නියෝග කිරීම.
- (3) දිජ්‍යාපින්ගේ විනය විරෝධ හා විෂමාචාර ක්‍රියා ගැන විනය බලධාරීන් මගින් උපකුලපතිව වාර්තා කිරීම.

ඉඩ විනය පිළිබඳ 2005 අංක 2 දූරණ අතුරු විකවක්දාවෙහි සඳහන් ඉඩ විනය කොන්දේසි

III - කොටස කාමානක ඉඩ විනය - විෂමාචාර හා විනය විරෝධ ක්‍රියා

11. සැම විශ්වවිද්‍යාල දිජ්‍යාපින් මත පැවතීමෙන් යුත්ත විය යුතු අතර දිජ්‍යාපින් ප්‍රාග්ධන තිබෙන තුරු උපාධි අපේක්ෂකයෙකුගේ හෝ උපාධිධාරීයෙකු ගේ තත්ත්වයට සරිලන පරිදි විනිත ලෙස හැසේරිය යුතු ය.
12. සියලුම විශ්වවිද්‍යාල දිජ්‍යාපින් විශ්වවිද්‍යාලය සඳහා පත්වන ආකාරයෙන් ස්වකිය අධ්‍යයන කටයුතුවල තිරත විය යුතුය. විධිමත් පරිදි ලබාගත් අවසරයකින් තොරව හෝ සාධාරණ හේතු රහිතව කිසියම් දිජ්‍යාපින් එක් අධ්‍යයන වර්ෂය තුළ සති භයක් හෝ රට වැඩි කාලයක් දේශන හා ප්‍රායෝගික ප්‍රතිච්ච සහභාගි වීමෙන් වැළකි නොසිරිය යුතු ය.
13. කිසිම විශ්වවිද්‍යාල දිජ්‍යාපින් විෂමාචාර හෝ විනය විරෝධ ක්‍රියා වශයෙන් සැලකෙන පහත සඳහන් වැරදි ක්‍රියා නොකළ යුතු ය.

- i) විශ්වවිද්‍යාලයේ හොඳ නමට අහිතකර හෝ භානිකරවන අයුරින් හෝ අධ්‍යාපන කටයුතුවලට, විභාග කටයුතුවලට හෝ පරිපාලන කටයුතු වලට හෝ විශ්වවිද්‍යාලයේ නීත්‍යානුකූල ක්‍රියාරිත්වයට බාධා වන අයුරින් හෝ එහි අධ්‍යාපන හා අන්ධ්‍යාපන කාර්ය මණ්ඩලයේ නිලධාරියකුට හෝ සේවකයෙකුට ඔහුගේ රාජකාරී කටයුතුවල යෙදීමට අවහිර හෝ බාධා වන අයුරින් හෝ අපහාසයක් හෝ තින්දාවක් වන අයුරින් හෝ ක්‍රියා කිරීම.
- ii) තමා වෙත නිකුත් කරනු ලැබූ දිජ්‍යා හැඳුනුම්පත හෝ දිජ්‍යා වාර්තා පොත උපකුලපති හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හෝ පරිපාලන සේවයට අයත් සාමාජිකයෙකු හෝ උපකුලපති/පියාධිපති/ ලේඛකාධිකාරී විසින් බලය දෙන ලද යම් කැනැත්තෙකු හෝ ඉල්ලා සිටි විට ඉදිරිපත් නොකිරීම, ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම, පැහැර හැරීම හෝ අනන්‍යතාව තහවුරු නොකිරීම.
- iii) විශ්වවිද්‍යාලයේ දේපලවලට හෝ ගොඩනැගිලිවලට අලාභභානි කිරීම, එම දේපල විශ්වවිද්‍යාලයෙන් පිටතට ගෙනයාම හෝ තමා සතු කරගැනීම හෝ අන්සතු කිරීම, විශ්වවිද්‍යාලයේ තුම්ය ගොඩනැගිලි, තාප්ප, පාරවල් ආදියෙහි පෝස්ටර් ඇල්වීම හෝ ඇදිමෙන් හෝ වෙනයම් කවර හෝ ආකාරයකින් අඩංගු කිරීම, කැතිකිරීම, විකාති කිරීම හෝ අශේෂන කිරීම.
- iv) විශ්වවිද්‍යාලයේ වෙනත් දිජ්‍යායෙකුගේ, ආචාර්යවරයෙකුගේ, නිලධාරියෙකුගේ හෝ සේවකයෙකුගේ හෝ විශ්වවිද්‍යාලයට නීත්‍යානුකූලව හා නිසිපරිදි පැමිණෙන ආගත්තුකයෙකුගේ ස්වාධීනත්වයට, පෙළද්ගලිකත්වයට බාධාවක් හෝ භානියක් වන අන්දමින් ක්‍රියා කිරීම, ඒ අයට අලාභභානි කිරීම, අවදාවට ලක්කිරීම, අවදානමට පත් කිරීම හෝ මානසික හෝ ගාරීරික පිඩාවට පත් කිරීම ආදි ක්‍රියාවක නිරත වීම, හෝ එවැනි ක්‍රියාවකට අන් අයකු පෙළඳවීම, කුපිත කරවීම හෝ එවැනි ක්‍රියාවකට අධාර කිරීම හෝ අනුබල දීම.

- v) 1985 අංක 7 දරණ විශ්වවිද්‍යාල (සංගේතින) පනතින් සංගේතිනය වූ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ තුන්වන කොටසේ 112, 114, 115, 116, 117 හා 118 වගන්ති හා ඒ හා කියවෙන අනුවගන්ති මගින් සලසා ඇති විධිවිධානවලින් සංගමයක් වශයෙන් ලියාපදිංචි වූ සම්ති, සමාජ හා සංගමයක් හැර වෙනත් කිසිම සංවිධානයක්, සම්තියක්, සමාජයක් විශ්වවිද්‍යාලය ඇතුළත ආරම්භ කිරීම, සංවිධානය කිරීම, පවත්වාගෙන යාම හා එවැනි සංවිධානයක කටයුතුවලට සහභාගී වීම හෝ එවැනි සංවිධානවලට ආධාර දීම හෝ අනුබල දීම.
- vi) ඉහත (v) යටතේ දක්වා ඇති පරිදි ලියාපදිංචි කළ සම්තියක්, සමාගමක්, සමාජයක් විසින් පූර්ව අනුමැතිය ඇතිව සංවිධානය කළ රස්වීමක්, සම්මන්ත්‍රණයක්, උත්සවයක්, පෙරහැරක්, පුදරුණනයක්, විවිධ ප්‍රසංගයක්, නාට්‍යයක්, විනුපට පුදරුණනයක්, හෝ ආගමික, සංස්කෘතික හෝ සමාජීය වෙනත් උත්සවයක්, ව්‍යාපාරයක් කඩාකප්පල් කිරීම, ඒවා පැවැත්වීමට බාධා වන පරිදි හැසිරීම, කැකේ ගැසීම හෝ වෙනත් ක්‍රියාවන් කිරීම හෝ අනවසරයෙන් ඇතුළුවීම, ඒවාට සහභාගී වන අයට බාධා කිරීම හා හිංසා කිරීම.
- vii) විශ්වවිද්‍යාලයේ උපකුලපතිගේ අනුමැතිය ඇතිව විශ්වවිද්‍යාලයේ පරිපාලන, අධ්‍යාපන, අනාධ්‍යතා කාර්ය මණ්ඩලය විසින් හෝ බාහිර සංවිධානයක් විසින් සංවිධානය කළ රස්වීමක්, උත්සවයක්, පුදරුණනයක්, දේශීය සම්මන්ත්‍රණයක් හෝ ආගමික, සංස්කෘතික හෝ සාමාජීය වෙනත් උත්සවයක්, ව්‍යාපාරයක් කඩාකප්පල් කිරීම, ඒවා පැවැත්වීමට බාධාවන පරිදි හැසිරීම, කැකේ ගැසීම හෝ වෙනත් ක්‍රියාවක් කිරීම හෝ අනවසරයෙන් ඇතුළුවීම හෝ අනවසරයෙන් ඇතුළුවීම හා ඒවාට සහභාගීවන අයට බාධා කිරීම හා හිංසා කිරීම.
- viii) උපකුලපතිගේ ලිඛිත පූර්ව අනුමැතිය නොමැතිව විශ්වවිද්‍යාලය තුළ හෝ පරිග්‍රාම ඇතුළත රස්වීමක්, පෙරහැරක්, උත්සවයක්, පෙළපාලියක්, සංවිධානය

කිරීම හෝ පැවැත්වීම හෝ එවැනි කටයුත්තකට ආධාර දීම, අනුබලදීම සහභාගි වීම හෝ එවැනි කටයුත්තකට විශ්වවිද්‍යාලයෙන් බාහිර පුද්ගලයින් සම්බන්ධ කරගැනීම හෝ විශ්වවිද්‍යාලයට කැඳවීම.

- ix) උපකුලපතිගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා නොගෙන යම්කිසි සම්තියක හෝ සංගමයක තිලයක් දරන හෝ නොදරන දිෂ්‍යයකු විසින් විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ න් මුදල් සම්මාදම් කිරීම, වෙනත් ද්‍රව්‍යයන් එකතු කිරීම, එසේ සම්මාදන්වලට හෝ එකතු කිරීමට අනුබල දීම හෝ එකතු කළ කිසිවක් ලග තබා ගැනීම හෝ බෙදා දීම.
- x) විශ්වවිද්‍යාලයේ හොඳ නමට, විනයට හෝ සාමයට අභිතකර හෝ භානිතකරවන හෝ විශ්වවිද්‍යාලයට සම්බන්ධ කිසිම තැනැත්තෙකුට අපහාස හෝ නිගාවන අන්දමේ කිසිම දැන්වීමක්, පෙශ්ටරයක්, විස්තර පත්‍රිකාවක්, ලියවිල්ලක් හෝ වෙනත් ප්‍රකාශනයක් විශ්වවිද්‍යාලය තුළ හෝ ඒ අවට ලිවීම, ඇල්වීම, බෙදාහැරීම, පුදරුණය කිරීම, ප්‍රකාශයට පත්කිරීම, මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම.
- xi) 1985 අංක 7 දරණ විශ්වවිද්‍යාල (සංශෝධන) පනතින් සංශෝධනය වූ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 115 වගන්තිය යටතේ පිහිටුවා ගනු ලැබූ සම්තියක, සමාජයක හෝ සංගමයක කටයුතුවලට අදාළ වූ උපකුලපති ගේ හෝ අදාළ පියාධිපති ගේ හෝ ප්‍රධාන දිෂ්‍ය උපදේශකගේ හෝ අනුමැතිය ලබාගත් දැන්වීමක් වූවද ඒවා පුදරුණය කළ හැකි ලිවිය හැකි හෝ ඇල්වීය හැකි තැන්වල හැර වෙනත් ස්ථානයක පළ කිරීම, ඇල්වීම, පුදරුණය කිරීම, ලිවීම හෝ ඇදීම.
- xii) දිෂ්‍යයකු තමා වෙනුවෙන් හෝ වෙනත් දිෂ්‍යයකු හෝ දිෂ්‍ය කණ්ඩායමක් වෙනුවෙන් හෝ සම්තියක හෝ සංගමයක හෝ නියෝජිතයෙකු වශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාලයේ හොඳ නමට කැළලක් වන්නා වූ හෝ විශ්වවිද්‍යාලයේ බල මණ්ඩලවලට නින්දාවක්

හෝ අපහාසයක් වන්නාවූ හෝ භානිකර වන්නාවූ හෝ විශ්වවිද්‍යාලයේ සේවය කරන හෝ රට සම්බන්ධ කිසීම ආචාර්යවරයෙකුට, නිලධාරියෙකුට හෝ සේවකයෙකුට අපහාස වන අන්දමේ යම් ප්‍රකාශනයක් හෝ ලිපියක් දැන්වීමක් ප්‍රවත්පතක හෝ වෙනත් ජනමාධ්‍යයක පළකිරීම හෝ එවැනි ජනමාධ්‍යට නිකුත් කිරීම.

- xiii) විශ්වවිද්‍යාලය තුළට මත්පැන්, මත්ද්වා ගෙන ඒම, බෙදා හැරීම අලේවි කිරීම හෝ ලග තබාගැනීම භා මත්පැන්, මත්ද්වා විශ්වවිද්‍යාලය තුළ පාවිච්ච කිරීම හෝ එබදු ක්‍රියාවකට වෙනත් අයෙකු පෙළඳඩීම, අනුබල දීම හෝ ආධාර දීම හෝ මත්පැන් පාවිච්ච කර විශ්වවිද්‍යාලය තුළ රදි සිටීම.
- xiv) විශ්වවිද්‍යාලය තුළට අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය හෝ කෙනෙකුට තුවාලයක්, හිංසාවක්, කැළලක් හෝ භානියක් කළ හැකි ආයුධයක් හෝ ද්‍රව්‍යයක් ගෙන ඒම, ලග තබාගැනීම, නේවාසික ශිෂ්‍යයෙක් නම් තම නේවාසිකාගාරයේ තබාගැනීම.
- xv) විශ්වවිද්‍යාලය විසින් ඉල්ලා සිටින හෝ ශිෂ්‍යයෙකු වශයෙන් විශ්වවිද්‍යාලයට සැපයීය යුතු තොරතුරු විස්තර ආදිය තොසාපයීම හෝ සැපයීම පැහැරහැරීම හෝ අසත්‍ය හෝ විකෘති කළ තොරතුරු සැපයීම.
- xvi) විශ්වවිද්‍යාලයීය ගොඩනැගිලි, ගාලා, භුමිය, උපකරණ, භාණ්ඩ භා වෙනත් ද්‍රව්‍ය අතියම් ලෙස, අයරා ලෙස භා ඒවායේ නියමිත හෝ සම්මත හෝ ඒවා වෙන් කරන ලද කාර්යන්ට හැර වෙනත් කාර්යයන් සඳහා හෝ ඒවායේ භාවිතය සඳහා ඇති නීතිමත් උග්‍රීති උග්‍රීති උග්‍රීති සැපයීම හෝ ඒවා යොදවා ගැනීම.
- xvii) ශ්‍රී ලංකා ජනරජයේ අපරාධ නීති සංග්‍රහයේ කිසීම් නීතියක් යටතේ උසාවීයකින් වරදකරුවක්‍රයැයි තීන්දු කරන ලද ශිෂ්‍යයෙකුගේ එම තීන්දුවට පදනම් වූ වරද හෝ අපරාධය.

xviii) විශ්වවිද්‍යාලයට අයත් දේපල හා ගොඩනගැලීවල පරිපාලනයෙන් ලබාගත් විධීමත් අවසරයකින් තොරව පදිංචි විම, පිටස්තර පුද්ගලයින් පදිංචි කරවා ගැනීම සහ එවැනි ක්‍රියාවට අනුබල දීම.

iv වන කොටස - නේවාසිකාගාර යිෂ්‍ය විනය

14 ඉහත දක්වා ඇති සාමාන්‍ය යිෂ්‍ය විනය නීතිරිතිවලට අමතරව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් ලබන යිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාලය විසින් නේවාසිකාගාර සම්බන්ධයෙන් පනවා ඇති හා කළින් කළ පනවනු ලබන නීති රිති ද පිළිජිදිය යුතු අතර, පහත දැක්වෙන විෂමාවාර හෝ විනය විරෝධී ක්‍රියාවන් සේ සැලකෙන වැරදි ක්‍රියා නොකළ යුතුය.

- විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරීන්ට අමතරව නේවාසිකාගාරයන් හි පරිපාලනයට සම්බන්ධ නේවාසිකාගාර පාලකයින්/පාලිකාවන් හෝ නේවාසිකාගාර උප පාලක/෋ප පාලිකාවන් හෝ යිෂ්‍ය උපදේශකවරුන් විසින් දෙනු ලබන උපදේස් හා නියෝග නොපිළිගැනීම.
- යිෂ්‍යයකු තම අභිමතය පරිදි නේවාසිකාගාර හෝ කාමර හෝ මාරු කිරීම හෝ තමාට ලැබේ ඇති නේවාසිකාගාර පහසුකම් වෙනත් අයෙකුට පැවරීම.
- පිරිමින් සඳහා වෙන්කරන ලද නේවාසිකාගාරවල පොදු කාමරයේදී හැර වෙනත් කිසිදු ස්ථානයක දී කිසිම යිෂ්‍යයක හෝ කිසිදු ආගන්තුකයක පිළිගැනීම හා භමුවීම හා පොදු කාමරයට හැර නේවාසිකාගාරයේ අන් කිසිදු ආගන්තුකයකු කැඳවීම රදවාගැනීම.
- ස්ත්‍රීන් සඳහා වෙන්කරන ලද නේවාසිකාගාරවල පොදු කාමරයේදී හැර වෙනත් කිසිදු ස්ථානයක දී කිසිම යිෂ්‍යයකු හෝ විශ්වවිද්‍යාලයට සම්බන්ධ

නොවන වෙනත් කිසිදු අයෙකු පිළිගැනීම හා හමුවීම හා පොදු කාමරයට හැර නේවාසිකාගාරයේ අන් කිසිදු සේරානයක දී කිසිම ඕනෑම සිංහයෙකු හෝ කිසිදු ආගන්තුකයෙකු කැදිවීම හා එහි රඳවා ගැනීම.

- v) රාත්‍රියේ නියමිත වේලාව පසු ව ප්‍රමාද වී (ඕනෑම රාත්‍රි 8.30 ට ඕනෑමයින් රාත්‍රි 9.30 ට) නේවාසිකාගාරවලට පැමිණීම හා විධිමත් පරිදි ලබා ගත්තා ලද අවසරයකින් තොරව ඒ වේලාවලින් පසුව නේවාසිකාගාරවලින් පිට වී සිටීම. (එහෙත් පිළිගත හැකි හේතුවක් නිසා ඉහත දක්වා ඇති වේලාවෙන් පසුව හෝ තමාට අවසර දී ඇති වේලාවෙන් පසුව හෝ ප්‍රමාද වී නේවාසිකාගාරවලට පැමිණියෙනාත් ඒ සඳහා නේවාසිකාගාර පාලකයින් මගින් උපකුලපති ගේ හෝ ලේඛකාධිකාරී ගේ ආචරණ අනුමැතිය ලබාගත යුතු ය.)
- vi) විශ්වවිද්‍යාලය විසින් ඕනෑමයින් නේවාසිකාගාරයෙන් පිටවිය යුතු යැයි දැනුම් දුන් විට දී එසේ දැනුම් දුන් දිනය හා වේලාව ඇතුළත නේවාසිකාගාර ඕනෑමයන් නේවාසිකාගාරවලින් ඉවත් නොවීම හා එවැනි නියෝගයක් නොපිළිගැනීම හා පැහැර හැරීම.
- vii) තම තමන්ගේ කාමරවල තිබෙන විශ්වවිද්‍යාලය සතු හාන්චි හා උපකරණ ගැන ඕනෑමයන් වගකිය යුතු අතර එහි ඇති විදුලි උපකරණ හා හාන්චි අනිසි ලෙස හා නියමිත කාර්යයන් සඳහා මිස වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීම පාවිච්ච කිරීම හා ඒවා වෙනස් කිරීම.
- viii) නේවාසිකාගාරවලින් ඕනෑමයින්ට පිටවන ලෙස නියෝග කළ විට, අධ්‍යයන වාරය අවසානයේදී හා විශ්වවිද්‍යාලයෙන් අස්ව යනවිට නේවාසිකාගාර

වලින් පිටවන විට තම තමන්ට අයිති බඩු රගෙන නොයැම හා එසේ නොහැකි අවස්ථාවලදී ඒවායේ ආරක්ෂාව සඳහා තමන් විසින් විධිවිධාන නොයැම්. (නේවාසිකාගාරවලින් පිටව/අස්ච යන විට කාමරවල තබා යන බඩු ගැන විශ්වවිද්‍යාලය වග කියනු නොලැබේ.)

- ix) නේවාසික ලියාපදිංචිය සහ නේවාසික ගාස්තු ගෙවීමකින් තොරව විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරවල බලනත්කාරයෙන් රදී සිටීම.
- x) නේවාසිකාගාර ගොඩනැගිලිවලට හෝ දේපලවලට හානි සිදු කිරීම.
- xi) නේවාසික පහසුකම් ලබන සිසුන් තමන්ට අයත් පොද්ගලික බඩුබාහිරාදියේ ආරක්ෂාව පිළිබඳව වගබලා ගත යුතු අතර වටිනා භාණ්ඩ හෝ උපකරණ නේවාසිකාගාරයට ගෙන ඒමෙන් වැළකිය යුතු වේ.

v කොටස - විනය පරීක්ෂණ පටිපාටිය

15. යම් ශිෂ්‍යයකුට විරැද්ධිව කිසියම් ආකාරයක විවාරයකට සම්බන්ධ බවට පැමිණ්ල්ලක් ලැබූණු පසු විෂමාවාරයේ ස්වභාවය පිළිබඳව මුලික විමර්ශනයක් පැවැත්වීම සඳහා උපකුලපතිවරයා විසින් එක් අයෙකුගෙන් හෝ කිහිප දෙනෙකුගෙන් සමන්වීත මුලික විමර්ශන කම්ටුවක් පත්කරනු ලබන්නේ ය. කම්ටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු, ශිෂ්‍ය උපදේශකවරයකු හෝ විශ්වවිද්‍යාලයෙන් පරිභාගිර පුද්ගලයෙක් විය හැකි ය.

මුලික විමර්ශනයේදී ශිෂ්‍යයා විසින් යම් වරදක් සිදුකර ඇති බව පෙනී ගියහොත් ඒ පිළිබඳව විධීමන් විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විනය මණ්ඩලය වෙත යොමු කෙරේ.

vi කොටස - දුඩුවම්

16. විනය විරෝධී හා විෂමාවාර ක්‍රියා හා මෙම අතුරු

ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලුස්ථය කිරීම සම්බන්ධයෙන් යම් විශ්වවිද්‍යාල දිප්‍රයකු වරදකරු ව්‍යවහාර් මෙහි පහත සඳහන් දඩුවම් අතුරින් එක් දඩුවමක් හෝ රට වැඩි සංඛ්‍යාවක් විනය මණ්ඩලයේ නිගමන හා නිරද්‍යු සලකා උපකුලපති විසින් පැනවිය හැකි ය.

- (1) අනතුරු ඇගැවීම හෝ තදින් අවවාද කිරීම.
 - (2) රුපියල් 10,000/= තොවැඩි ද්‍රියක් නියම කිරීම.
 - (3) විශ්වවිද්‍යාලයට අලාභයක් සිදුවී ඇත්තාම් එම අලාභය අයකර ගැනීම.
 - (4) විශ්වවිද්‍යාල භූමියට පැමිණීම හා/හෝ පන්තිවලට හා පරික්ෂණවලට සහභාගී වීම තහනම් කිරීම.
 - (5) නිශ්චිත කාල සීමාවක් තුළ විශ්වවිද්‍යාලයේ විභාග වලට පෙනී සිටීම අත්හිටුවීම.
 - (6) නේවාසිකාගාර පහසුකම් තාවකාලිකව අත්හිටුවීම හෝ අනෙකු කිරීම.
 - (7) නිශ්චිත කාල සීමාවක් සඳහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවීම, කල් දැමීම හෝ විභාග ප්‍රතිඵල හෝ/සහ සහතික පත් නිකුත් කිරීම අත්හිටුවීම හෝ අවලංගු කිරීම.
 - (8) විශ්වවිද්‍යාලය හා/හෝ පායමාලාව හැරගියා සේ සැලකීම.
 - (9) විශ්වවිද්‍යාලයෙන් නෙරපිම.
- (ඉහත සඳහන් යම් දඩුවමක් හෝ දඩුවම් අවස්ථාවට උචිත පරිදි අත්හිටුවූ දඩුවම් වශයෙන් ක්‍රියාත්මක කළ හැකි ය)
17. කිසියම් දිප්‍රයයෙකුගේ හැසිරීම ක්‍රියාකාලාපය හෝ ක්‍රියාවක් නිසා විශ්වවිද්‍යාලයේ විනය හා සාමය ආරක්ෂා කිරීමට, විශ්වවිද්‍යාලයේ පැවැත්මට හා ක්‍රියාකාරීත්වයට අපහසුවක්

- හෝ බාධාවක් විය හැකි යැයි උපකුලපතිට හැගී ගියහොත් කිසිදු පරික්ෂණයකින් තොරව හෝ කිසිවෙකුගේ නිරදේශයක් නොමැතිව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත අංක 16 (1), (4) සහ (5) යටතේ දක්වා ඇති කටර හෝ දූෂ්චරණයක් දිය හැකිය.
18. ඉහත අංක 16 යටතේ දක්වා ඇති දූෂ්චරණය අතුරින් යම් දූෂ්චරණයක් හෝ දූෂ්චරණය නියම කරනු ලැබූ යම් ගිහෘණයෙක් එම දූෂ්චරණයක් නියම කිරීම සම්බන්ධයෙන් අත්‍යේතියට පත් වන්නේ නම් ඔහුට එම දූෂ්චරණය දැනුම් දී දින 07ක් ඇතුළත ඒ පිළිබඳව උපකුලපති වෙත අනියාවනයක් ලිඛිතව ඉදිරිපත් කළ හැකි ය.
 19. උපකුලපති වෙත ඉදිරිපත් කරන ලද අනියාවනය ගැන පාලක සභාවේ උපදෙස් පරිදි උපකුලපති දෙන තීරණය අවසාන තීරණය වේ.
 20. මෙම අතුරු ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසුව විනය කඩිකිරීම්, විෂමාවාර හැසිරීම් ආදි වෝද්‍යාවලට වැරදිකරුවන් වන ගිහෘණින්ට ඉහත අංක 16 දක්වා ඇති දූෂ්චරණයක් අමතරව අනියාන පත්‍රය හෝ සහතික පත්‍රය හෝ ගාස්ත්‍රීය සහ වෙනත් විධිඵලතා පිරිනැමීමට පෙරාතුව එම ගිහෘණයාගේ ගිහෘණ කාලය තුළ ඔහුගේ ක්‍රියාකාලය සම්බන්ධව සලකා බැලීමට හා ඇගයීමට විශ්වවිද්‍යාලයට බලය ඇත.
- ## VII කොටස - අර්ථකථනය
21. මෙහි “විශ්වවිද්‍යාලය” යනුවෙන් සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය හැඳින්වේ.
 22. “ගිහෘණය” යනුවෙන් විධිමත් පරිදි සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලයේ හෝ රට අනුබද්ධ ආයතනයක ලේඛ්‍යරුචිවී යම් පාඨමාලාවක් හදාරන ගිහෘණයෙකු හෝ ගිහෘණවක හැඳින්වේ. (II කොටස iii සහ iv හැර)
 23. “දේපල” යනුවෙන් විශ්වවිද්‍යාල ගොඩනැගිලි,

නොවාසිකාගාර, දේශන ගාලා, ප්‍රස්තකාලය, ගඟ හාණ්ඩ්, උපකරණ, වාහන හා වෙනත් සියලු නිශ්චල හා වංචල දේපල අයන් වේ.

24. “මහු” යන්නෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම හැඳින් වේ.
25. මෙම අතුරු ව්‍යවස්ථාවේ දැක්වෙන වචනයක හෝ වචන කණ්ඩායක හෝ වාක්‍යයක් ගැන පාලක සභාව දෙන අර්ථකථනය අවසාන අර්ථකථනය වේ.

